

අපි නිරන්තරවම ප්‍රගතිය කරා පියවනමු
நாளுக்கு நாள் முன்னேற்றை நோக்கி பயனிக்கின்றோம்

WE CONTINUE TO GROW EACH DAY



NLDB[®]


ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
தேசிய கால்நடை வள அபிவிருத்தி சபை
National Livestock Development Board

වාර්ෂික වාර්තාව
வருடாந்த அறிக்கை
Annual Report

2014



වාර්ෂික වාර්තාව
வருடாந்த அறிக்கை
Annual Report
2014



WE CONTINUE TO GROW EACH DAY

It is with great esteem that we approach our 42nd year as the leading producer and manufacturer of livestock in Sri Lanka. NLDB manages 30 livestock and crop integrated farms having built a reputation for revamping and preserving the livestock industry with coconut plantations.

A training centre was established to impart knowledge and educate farmers on the theoretical and practical aspects of farming. At NLDB we take growth seriously and continue to incorporate the finest business ethics and maintain stringent standards as an industry leader.

Therefore it with great ambition, unshakable focus and unparalleled positivity, that we continue to grow each day.



පටුන

දර්ශනය මෙහෙවර	06
අමාත්‍යතුමාගේ පණිවුඩය	09
නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය	11
සභාපතිතුමාගේ පණිවුඩය	13
නියෝජ්‍ය සභාපතිතුමාගේ පණිවුඩය	15
අධ්‍යක්ෂ මණ්ඩලය	16-17
කළමනාකාර කණ්ඩායම	18-19
ගොවිපල පිහිටි ස්ථාන	20
මෙහෙයුම් සමාලෝචනය	21-30
මූල්‍ය ප්‍රකාශන	31-84
මානව සම්පත් ක්‍රියාකාරකම්	85-90



අපි නිරතුරුවම



ප්‍රගතිය කරා පියනගමු



දර්ශනය

ජනතාව ගේ සමාජ හා ආර්ථික තත්වයන් වැඩි දියුණු කිරීම සඳහා ගුණාත්මක අභිජනන ද්‍රව්‍ය හා කෘෂි නිෂ්පාදන ශ්‍රී ලංකාවේ හොඳම ස්ව පැවැත්මක් ඇති ආයතනය බවට පත් වීම.



මෙහෙවර

පශු සම්පත් හා කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණු ඇතිව ගොවීන් වෙත බෝ කිරීම සඳහා සතුන් නොකඩවා නිකුත් කිරීමට සාධාරණ කාල පරිච්ඡේදයක් තුළ දී පශු සම්පත් කටයුතු දියුණු කිරීම.

ආයතනයේ පිරිවැටුප හා ලාභදායීත්වය වර්ධනය කිරීම සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් පශු සම්පත් හා ක්ෂීර නිෂ්පාදන සංවර්ධනය කිරීම.

රටේ කෙටිකාලීන හෝග නිෂ්පාදන වැඩසටහනට අනුබල දෙනු පිණිස තෝරාගත් ගොවිපොල වල කෙටිකාලීන හෝග වගාකිරීම.

පශු සම්පත් හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත නිෂ්පාදන මට්ටම ළඟාකර ගැනීම.

පශු සම්පත් හා හෝග ඒකාබද්ධ ගොවිපල ක්‍රමය තුළින් උපරිම ඵලදායීතාවයක් ලබා ගැනීමට හා පරිසර හිතකාමී වගා ක්‍රම අනුගමනය කිරීම.

තාප්තිමත් ශ්‍රම බලකායක් ඇතිව විවිධ කෘෂි දේශගුණික කලාප තුළ ස්ව පැවැත්මකින් යුතු පශු සම්පත් හා හෝග ඒකාබද්ධ ගොවිපල සමූහයක් පවත්වාගෙන යෑම.



පොදු අභිමතාර්ථ

පොල් මූලාශ්‍රිත කර්මාන්ත වලින් ලැබෙන අතිරික්ත මුදල් උපයෝගී කර ගනිමින් එහි පැවැත්ම සඳහා ගොවිපලවල් වල සියලුම ක්‍රියාකාරකම් ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගෙන යාම.

සාර්ථකව වෙළඳපොල තරග කිරීම සඳහා පිරිවැය අඩු කිරීමට හා නිෂ්පාදනය දියුණු කිරීමට වඩා හොඳ කළමනාකරණ ප්‍රතිපත්ති සමග නව තාක්ෂණය විශේෂඥ දැනුම සහ ප්‍රාග්ධනය හඳුන්වා දීම.

පුද්ගලික අංශයේ සහභාගිත්වය ඇතිව මෙම ගොවිපොල - ඒකක ලාභදායී ව්‍යාපාර බවට පත් කිරීම සඳහා වඩා හොඳ අලෙවි උපාය මාර්ග සමග නව වෙළඳපොලක් ඇති කිරීමේ හැකියාව සොයා බැලීම.

ප්‍රධාන ක්‍රියාකාරකම්

පශු සම්පත් අභිජනනය හා සංවර්ධනය.

බෝ කිරීම සඳහා හොඳ තත්ත්වයේ සතුන් සාධාරණ මිලකට ගොවීන්ට හිකුත් කිරීම.

උපරිම ලාභයක් ඉපයීම සඳහා ප්‍රශස්ත මට්ටමින් පොල් වගාව පවත්වාගෙන යාම.

හැකියාව ඇති ස්ථානවල පශු සම්පත් හෝඟ ඒකාබද්ධ ගොවිපලවල් ක්‍රියාත්මක කිරීම.

ගොවීන්ට, පාසල් සිසුන්ට, කාමී කර්මාන්තයේ නියැලී නිලධාරීන්ට සහ විශේෂයෙන් කුඩා පරිමාණයේ සතුන් ඇති කරන්නන් හට පුහුණු වැඩසටහන් හා පුද්ගලික පැවැත්වීම.

සාධාරණ මිලකට හොඳ තත්ත්වයෙන් ගොවිපල නිෂ්පාදන සැපයීම සඳහා අලෙවිසැල් පවත්වාගෙන යාම.

ඉහළ ලාභ පරතරයක් ලබාගැනීම සඳහා ගොවිපලවල නිෂ්පාදන අමුද්‍රව්‍ය භාවිතා කරමින් වටිනාකම එකතු කරන ලද භාණ්ඩ නිපදවීම.

ජනතාව අතර නැවුම් වළකිරි පරිභෝජනය ප්‍රවලිත කිරීම සඳහා ජනතාවට නැවුම් වළකිරි අලෙවි කිරීම.



ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය

ගරු අමාත්‍යතුමාගේ පණිවිඩය

අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා විසින් සමාජ සේවා සුභසාධන සහ පශු සම්පත් සංවර්ධන විෂයභාර අමාත්‍යවරයා ලෙස පත්කරමින් මා වෙත පැවරූ වගකීම සම්බන්ධයෙන් මම ඉතාම සතුටට පත්වෙමි. එහිදී සමාජ සේවා අමාත්‍යාංශයේ මාගේ විෂය ධනරාවට පශු සම්පත් සංවර්ධන අංශයද ඒකාබද්ධ කොට තිබේ.

ඒ අනුව 2015 ජනවාරි මාසයේ සිට මාගේ විෂය පථය යටතේ එන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ආයතනය වැටී තිබෙන කණගාටුදායක තත්වයෙන් මුදාගෙන එහි කටයුතු ඉහළ නැංවීම සඳහා දැන් ඉටුකරමින් සිටින ප්‍රසංශා කටයුතු කාර්ය භාරය පිළිබඳව අගය කරමි.

එසේම, එම කටයුතු සඳහා මාගේ නොමසුරු සහය ලබා දීමට මම කැපවී සිටිමි.

පශු සම්පත් ක්ෂේත්‍රයේ පැවැති පුරප්පාඩු පුරවමින් නව පශු වෛද්‍ය නිලධාරීන් පත්කිරීමට හැකි වීමත්, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමට හැකිවීමත් පශු සම්පත් ක්ෂේත්‍රය ඉහළ නැංවීමට සිදුකළ අමිල මෙහෙවරකි. එමෙන්ම, දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිරි ගොවීන් දිරිමත් කිරීම උදෙසා දියර කිරි ලීටරය මිල රු 70ක් දක්වා වැඩි කිරීමට ද මා විසින් පියවර ගෙන තිබේ. එමෙන්ම, කිරිගොවීන් වෙනුවෙන් අනාගතයේ දී රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

කිරි නිෂ්පාදනයේ විවිධ පියවර සඳහා නව තාක්ෂණය යොදාගනිමින් නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමටද, පියවර ගෙන තිබේ. මෙහි තවත් සැලකිය යුතු ජයග්‍රහණයක් නම් විෂයභාර අමාත්‍යවරයා ලෙස මා වැඩ භාරගෙන මාස 4ක් වැනි කෙටි කාලසීමාවකදී රටවල් රැසක විදේශිකයින්ගේ අවධානය මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය කෙරෙහි දිනා ගැනීමට හැකි වීමයි. පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා බොහෝ උදවු උපකාර කිරීමට ඔවුන් ප්‍රතිඥා දී ඇත.

ශ්‍රී ලංකා පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අතිගරු ජනාධිපතිවරයා සහ ගරු අමාත්‍යතුමාගේ යහපාලන නායකත්වය යටතේ ශ්‍රී ලංකාව, සත්ව නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කරන්නට, විශේෂයෙන් මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ලබාදෙමින් සිටින නොමසුරු සහයෝගය පිළිබඳව මම මුළු හදවතින්ම අගය කර සිටිමි.

පී. හැරිසන්

සමාජසේවා, සුභ සාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය



**නියෝජ්‍ය ඇමතිතුමන්ගේ
පණිවිඩය**

නියෝජ්‍ය ඇමතිතුමන්ගේ පණිවිඩය

සුභපැතුම් පිරිනැමීම

ශ්‍රී ලංකාව වර්තමානයේදී කෘෂි හා ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දකුණු ආසියාවේ ප්‍රමුඛ ස්ථානයක් ලබා ගෙන ඇති බැව් පැහැදිලිව පෙනේ. අප රජයේ දීර්ඝ කාලීන සැලසුම් අතරට ඇතුළත්ව ඇති පශු සම්පත් ක්‍ෂේත්‍රය නගා සිටුවීමේ මූලික ජාතික කාර්යභාරය ඉටු කරන රාජ්‍ය ආයතනය වශයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලබා ඇති ප්‍රගතිය, පිළිබඳව මම සතුටට පත්වෙමි.

යහපාලන ඉදිරි දැක්මට අනුව ඉදිරියේදී පශු සම්පත් ක්‍ෂේත්‍රය තුළ වඩාත් ඉදිරි පියවරයන් කිහිපයක් ගැනීමට දැනටමත් සැලසුම් ඉදිරිපත් කිරීමට අදහස් කරමින් සිටියි. විශේෂයෙන්ම රටක් වශයෙන් ගත්කළ, එහි ජාතික අවශ්‍යතාවයක් ලෙස කිරි නිෂ්පාදනය වැනි වඩාත් අත්‍යවශ්‍ය නිෂ්පාදන ඉදිරියේදී සියයට සියයක්ම ලගා කොට ගැනීම සඳහා වෙනසීමට කැමැත්තෙමි. වත්මනෙහිද සියළුම දේශීය නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් එකසේ සතුටු වන අයුරින් ජාතික පශු සම්පත් ක්‍ෂේත්‍රය තුළ වූ සියළු නිෂ්පාදනයන් තරගකාරී බවකින් හා නව්‍යකරණයෙන් යුක්තව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීමද විශේෂිත වූ කාරණයකි.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ, අපගේ සේවක පිරිස් මේ සඳහා දක්වන උනන්දුව සහ උත්සාහයයි. මේ මොහොතේ සියළුම සේවක මහත්ම මහත්මීන් වෙත ආයතනය ලබා ඇති ප්‍රගතිය වෙනුවෙන් ස්තූතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කරගනිමි. දැනට මුලපුරා ඇති සියළු ව්‍යාපෘතිවල සාර්ථක අවසානයක් ලගාකර ගනිමින් පශු සම්පත් ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට ඉදිරි වසර කිහිපය තුළ සංක්‍රියව දායකත්වය ලබාදෙමින් කාර්යක්‍ෂම සේවයක් ලබාදෙන ආයතනයක් ලෙසට ජනතාව අතර අතිශය ගෞරවාදරයට පාත්‍රවීමට නිසැකවම හැකි බවයි. ඒ සඳහා ප්‍රමුඛ දායකත්වයක් සපයන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියළු ම කාර්යමණ්ඩලයට මාගේ හෘදයාංගම සුභපැතුම් මෙයින් පිරිනැමිමි. ඔබට ජය


ස්තූතියි

මෙයට, හිතවත්

රන්ජන් රාමනායක

සමාජ සේවා, සුභසාධන හා

පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය



සහාපතිතුමන්ගේ පත්‍රිච්චය

සභාපතිතුමන්ගේ පණිවිඩය

2014 වාර්ෂික වාර්තාව අපි ඉදිරිපත් කරන්නේ මහත් උද්යෝගයකින් යුතුවයි. රාජ්‍ය ආයතනයක් ලෙස අප ආයතනය ආරම්භයේ සිටම අපගේ කාර්ය සාධනය ඉහළ නංවා ගැනීමට හැකි වී ඇත්තේ අපේ කාර්යය මණ්ඩලයේ සේවක සමූහයාගේ නොමද සහයෝගය නිසා බව අප විශ්වාසයෙන් සඳහන් කල යුතුය.

මෙරට පශු සම්පත් කර්මාන්තය දියුණුවට කැපවී සිටින ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එම ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගනිමින් ශ්‍රී ලාංකා පශු සම්පත් සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට සමත් වී ඇත. එහි දී ඕස්ට්‍රේලියානු රජය හා ශ්‍රී ලාංකා රජය අතර ප්‍රධාන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් 2000 ක් ආනයනය කර තිබේ. එම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර සාර්ථකව නිම කරමින්, එහි දෙවන අදියර ලෙස කිරි ගවයන් 2500 ක් රදියගම ගොවිපල සඳහා ආනයනය කිරීමේ කටයුතු දැන් සිදු කරමින් පවතී.

මෙම සතුන් ලබන වසර මුල දී මෙහි ලගාවනු ඇතැයි අපේක්ෂාවෙන් අදාළ යටිතල පහසුකම් දැනටමත් නිම කොට තිබේ. මෙය රජය සතු පරිසර සංරක්ෂන ප්‍රමිතීන්ට අනුකූල එකම නවීන සත්ව ගොවිපල බව විශ්වාසයෙන් සඳහන් කල යුතුය.

2014 වසර පුරා දිගුකාලයක් කැපවීමෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත සේවය කල අතීතයේ සේවකයින් 114 දෙනෙකු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ස්ථිර සේවයට බඳවා ගැනීමට ද කටයුතු කර තිබේ.

මෙම ජයග්‍රහණ සඳහා කළමනාකාරිත්වය හා කාර්ය මණ්ඩලය සියලු මට්ටමින් ඉටුකල සාමූහික කාර්යය භාරය අගේ කල යුතුය. ඔවුන් අපේ විශිෂ්ටතම වත්කමක් ලෙස සැලකිය හැකි අතර, අනාගතයේ දී ද ඔවුන්ගේ සහය හා කැපවීම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු. අපේ කාර්යය මණ්ඩලයේ හා ශ්‍රම බලකායේ සුභ සාධනය උදෙසා ද රක්ෂණ ක්‍රම, ගෘහස්ත හා බාහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවීම් ඇතුළු විවිධ පහසුකම් සපයමින් වැදගත් සේවාවක් ඉටුකර ඇත.

කැබිනට් මණ්ඩලයේ අනු දැනුම මත මෙම වසරේ ශ්‍රී ලංකා ලිඛියා කාර්මික සමාගමේ සම්පූර්ණ කොටස් හා වත්කම් සාර්ථකව මිලදී ගැනීමට ද අපට හැකි වී තිබේ.

එම සමාගම දැන් ශ්‍රී ලංකා කුකුළු ගොවිපල සංවර්ධන සමාගම ලෙස අලුතින් නම් කරනු ලැබ ඇති අතර නව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

අපේ අමාත්‍යාංශයේ සහය නොවන්නට මෙම සැලකිය යුතු හා සන්ධිස්ථාන පසුකොට ජයග්‍රහණය උදාකර ගැනීමට අපහට හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලය හා ශ්‍රම බලකාය කල කැපකිරීම් හා සේවාවන් පිළිබඳව යලිත් වරක් මාගේ ප්‍රශංසාව පුද කරමි.

ඉදිරි වසරවල්වල දී ඔවුන්ගේ අඛණ්ඩ සහය සාමූහික වශයෙන් ලැබෙනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි.

මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල්

සභාපති, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය



**නියෝජ්‍ය සභාපතිතුමන්ගේ
පත්‍රිකාව**

නියෝජ්‍ය සභාපතිතුමන්ගේ පණිවිඩය

2014 වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමට ලැබීම මට මහත් අභිමානයකට කරුණකි.

ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීමට ගෙන යන මහත් උත්සාහයේ දී ආයතනයක් ලෙස සැලකිය යුතු අන්දමින් විවිධ ජයග්‍රහණයන් හා ඉලක්ක පසු කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබේ. එහි ප්‍රධාන පියවරක් ලෙස ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා රාජ්‍යන් අතර සහයෝගීතාවෙන් ශ්‍රී ලංකා පශු සම්පත් සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත. එහි මුල් පියවර ලෙස කිරි ගවයන් 2000 ක් ආනයනය කොට ඇති අතර දෙවැනි අදියර ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම වරට පරිසර පාලන ස්ථාන ගත කිරීම් ක්‍රමය යටතේ අම්බලන්තොට රිදියගම ගොවිපලේ කිරි ගවයන් 2500 ක් රඳවා තැබීමට අවස්ථාව උදාවී ඇත.

සත්ව පාලන කර්මාන්තය දියුණුව උදෙසා විවිධ අංශවලින් සහය දක්වමින්, ලාභ ලබන ආයතනයක් බවට පත්වීමට ජාතික සත්ව සම්පත් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබේ. එහි දී අපගේ ගොවිපලවල අභිජනන මධ්‍යස්ථාන වලින් බෝ කරන උසස් තත්වයේ එක් දින වයස් බොයිලර් හා ලේයර් කුකුළු පැටවුන් ගොවීන් වෙත ලබා දෙයි. එමෙන්ම ජාතික සත්ව සම්පත් සංවර්ධන මණ්ඩලයට මහා භාණ්ඩාගාරයේ ද සහය ඇතිව මෙරට උරුම ගොවිපල සඳහා උසස් තත්වයේ මාපිය සතුන් කැනඩාවෙන් ආනයනය කරයි. උසස් වර්ගයේ උරුම මෙරටට බෝ කිරීමට මේ නිසා හැකි වී තිබේ.

ඉකුත් සමයේ මුල්පෙලේ ලිබියානු සමාගමක් වූ, ශ්‍රී ලංකා ලිබියා කෘෂිකාර්මික සමාගමේ සියලු වත්කම් හා කොටස් මිල දී ගැනීමට ද ජාතික සත්ව සම්පත් සංවර්ධන මණ්ඩලයට හැකියාව ලැබී ඇත.

මෙම ජයග්‍රහණය ලැබීමට මණ්ඩලයට හැකිව ඇත්තේ ප්‍රධාන වශයෙන් කළමනාකාරිත්වයේ හා කාර්ය මණ්ඩලයේ කැපවීමත්, ශ්‍රම බලකායේ සහයත් නිසාය. ඒ පිළිබඳව ඔවුන් ඉතා ඉහළින් අගය කල යුතුය.

අමාත්‍යාංශයේ නිසි මගපෙන්වීම හා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ සහය නොවන්නට මෙම සියලු ජයග්‍රහණයන් යථාර්ථයක් නොවීමට ඉඩ තිබුණි. ඒ වෙනුවෙන් ඔවුන්ට ද මාගේ හෘදයාගම ප්‍රශංසාව පිරිනමමි.

අපේ සභාපති මහාචාර්ය එච්. ඩබ්. සිරිල් මහතාගේ මගපෙන්වීම යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය කාර්ය සාධනය හා ඵලදායීතාව වැඩිදියුණු කරගනිමින් අනාගතයේ දී තව තවත් ශක්තිමත්ව ඉදිරියට යනු ඇතැයි මම විශ්වාස කරමි.

වන්න ප්‍රබෝධ පලන්සූරිය

නියෝජ්‍ය සභාපති, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලය

මහාචාර්ය එච්. ඩබ්. සිරිල්
(සභාපති)



එන්ක ප්‍රබෝධ පලන්සුරිය මහතා
(නියෝජ්‍ය සභාපති)

ඊ. එම්. එන්. සරත් ද සේරම්
(අධ්‍යක්ෂ)





වෛද්‍ය අනෝමා සේනාරත්න මිය
(අධ්‍යක්ෂ)



ඒ. ජී. නිශාන්ත මහතා
(අධ්‍යක්ෂ)



කේ. ඩී. ටී. සිරිචර්ධන මහතා
(අධ්‍යක්ෂ)



සුමිත් චීරසූරිය මහතා
(අධ්‍යක්ෂ)

කළමනාකරණ කණ්ඩායම

ඒ. සී. එච්. මුණවීර මහතා
(සාමාන්‍යාධිකාරී)



ඩී. උපාලි ජයවර්ධන මහතා
(නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී)



ඩී. මැදගෙදර මහතා
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(සංස්ථා හා මෙහෙයුම්)



කේ. කේ. ආර්. කන්නන්ගර මහතා
සහකාර සාමාන්‍යාධිකාරී
(මානව සම්පත් හා පරිපාලන)





ඒ. එම්. පී. ඒ. අධිකාරී මහතා
සහකාර සාමාන්‍යාධිකාරී
(මරඳවිල ගොවිපළ)



එන්. පී. සී. ඒකනායක මහතා
සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය)



එස්. ඒ. එස්. තෙවරප්පෙරුම මිය
(පරිපාලන කළමනාකාරිනී)




එම්. රාජකරුණා මහතා
කළමනාකාර (මූල්‍ය)



එම්. ඩී. කරුණාතිලක මහතා
(කළමනාකරු - මෙහෙයුම් හා අධීක්ෂණ)

ගොවිපොල පිහිටි ස්ථාන



1. Andigama
2. Beligama
3. Bopaththalawa
4. Dayagama
5. Galpokuna
6. Haragama
7. Horrakeley
8. Kandekaduwa
9. Karandagolla
10. Kottukachchiya
11. Koulwewa
12. Mahaberiyantenna
13. Marandawila
14. Marawila
15. Martin
16. Melsiripura
17. Miriswatte
18. MLDC
19. Narangalla
20. Nikaweratiya
21. Oyamaduwa
22. Paragaswewa
23. Polonnaruwa
24. Polonthalawa
25. Ridiyagama
26. Rosita
27. Rukkaththana
28. Siringapatha
29. Weerawila
30. Welikanda
31. Welisara



වාර්ෂික වාර්තාව
2014

2014 වසරේදී සිදුකළ ප්‍රධාන
සංවර්ධන ක්‍රියාකාරකම්



2014 වසරේදී සිදුකළ ප්‍රධාන සංවර්ධන ක්‍රියාකාරකම්

1 උගුරු (සුකර) අංශයේ සංවර්ධනය

1. 1 උගුරු ශුක්‍ර ධාතු ආනයනය

දැනට වැලිසර හා හොරකැලේ ගොවිපොල වල පවත්නා උගුරන් බෝකිරීමේ උත්පාදන හා අභිජනන කාර්යසාධනය නියමිත ප්‍රමිතියට නොමැත. ඊට හේතුව නව ජීවානු ප්ලස්මා දීර්ඝ කාලයක් තිස්සේ පට්ටි සඳහා හඳුන්වා දී නොතිබීමයි.

මෙම තත්වය මගහරවා ගැනීම සඳහා මණ්ඩලය 2014 වසරේදී ඇමරිකාවෙන් ඩියුරොක්, ලාජ්වයිට් සහ ලැන්ඩ් රේස් යන ආරවල උගුරු ශුක්‍රධාතු මාත්‍රා 300 යක් ආනයනය කළේ ය. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 16250 ක් වැය වී ඇත.

සියලුම ආනයනික ශුක්‍රධාතු දැනට හොරකැලේ හා වැලිසර ගොවිපොලවල අභිජනන සතුන් සිංචනය කිරීම සඳහා යොදා ගනු ලැබේ. ඉහල කාර්යසාධනය හේතුවෙන් ආනයනික උසස් ආරයේ උගුරු පැටවුන් සඳහා දේශීය උගුරු ගොවිපොල හිමියන්ගෙන් දැඩි ඉල්ලුමක් පවතී.

1. 2 උගුරන් බෝකිරීම සඳහා මව් සතුන් ආනයනය

2014 දී භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ඩියුරොක්, ලාජ්වයිට් සහ ලැන්ඩ් රේස් යන ආරවල බෝ කිරීමේ උගුරු පැටවුන් ආනයනය කිරීම, හොරකැලේ ගොවිපල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සහ මාටින් ගොවිපලේ ආදර්ශ උගුරු නිවාස ඇති කිරීම සඳහා රුපියල් මිලියන 8 යි දශම 5 ක මුදලක් වෙන් කළේ ය.

සුකර සංවර්ධන සැලැස්ම යටතේ හොරකැලේ ගොවිපලේ පරිසර පාලන පද්ධතියක් ද සහිතව නව උගුරු නිවාසයක් ඉදිකරන ලදී. එමෙන්ම එහි ආදර්ශ පට්ටියක් ඇති කිරීම සඳහා වෙනත් අවශ්‍ය තත්ව පහසුකම් සපයන ලදී. තව දුරටත් බංගදෙනිය මාටින් ගොවිපොලේ ද, බහුවිධ සත්ව පට්ටි පවත්වාගෙන යාම සඳහා නව ආදර්ශ උගුරු නිවාසයක් ඉදිකරන ලදී. හොරකැලේ ගොවිපල ආරම්භක ගොවිපලක් ලෙස නඩත්තු කෙරෙන අතර වැලිසර හා මාටින් ගොවිපල යන දෙකම ව්‍යාප්තකාරී ගොවිපල ලෙස අනාගතයේ දී පවත්වාගෙන යනු ඇත .

Large White වර්ගයේ උගුරෙක්




හොරකැලේ ගොවිපොලේ වැඩිදියුණු කළ උගුරු මඩුවක්



Annexure IV

Production of two way and three way Crossbred Pigs Under 3-tier System



Individual commercial farms can also maintain pure breeds and produce two way and three way crosses by themselves.

2014 වසරේදී සිදුකළ ප්‍රධාන සංවර්ධන ක්‍රියාකාරකම්

2. රිදියගම ගොවිපොළේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා කිරිපිටි සංවර්ධන ව්‍යාපෘතිය

රිදියගම ගොවිපොළේ ඉඩම් හෙලිපෙහෙළි කිරීම



අදියර 2 / භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතිව 2014 වසරේ දී රිදියගම ගොවිපොළේ ශ්‍රී ලංකා කිරිපිටි සංවර්ධන ව්‍යාපෘතිය - අදියර 2 ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය තීරණය කරනලදී. අදියර 2 යටතේ ඉහල කිරි අස්වැන්නක් ලබා දෙන වැස්සියන් 2500 ක් රිදියගම ගොවිපොළට 2015 වසරේ දී ආනයනය කෙරේ. තෘණ භූමි හා සත්ව ආහාර සංවර්ධන කටයුතු හැර සෙසු සියලු ඉදිකිරීම්, යන්ත්‍ර ආනයනය, සතුන් ආනයනය හා වෙනත් සංවර්ධන කටයුතු අදාළ කොන්ත්‍රාත් ගිවිසුමට අනුව වෙලාඩ් සමාගම මගින් සිදු කරනු ලැබේ.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට සතුන් සඳහා අවශ්‍ය මුලු වියළි ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉඩම් අක්කර 1700 ක් ආනයනික තෘණ හා සත්ව ආහාර වගා කොට සංවර්ධනය කිරීමට සිදු වී ඇත. ඒ සඳහා ඉඩම් හෙලි කිරීම 2014 ජූලි මාසයේ දී ආරම්භ කෙරුණු අතර පහත දැක්වෙන තෘණ හා සත්ව ආහාර වර්ග 2014 වසර අවසානයේ දී වගා කරන ලදී ඉතිරි ඉඩම් ප්‍රමාණය 2015 වසරේ දී සංවර්ධනය කෙරෙනු ඇත.



2014 වසරේදී සිදුකළ ප්‍රධාන සංවර්ධන ක්‍රියාකාරකම්

වාර්ෂික වාර්තාව 2014

සියලුම සතුන් ආනයනය කරන විට පූර්ව ගර්හනී තත්වයේ පසු වූ අතර 2015 සැප්තැම්බර් මාසයෙන් පසුව පැටවුන් ප්‍රසූත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මණ්ඩලය ආනයනය කළ දෙනුන්ගෙන් දිනකට කිරි ලීටර් 40 දහසක් ලබා ගැනීමට ඉලක්ක කර ඇත. එක් කිරි එළදෙනක් දිනකට දළ වශයෙන් ලීටර 18 ත් 20 ත් අතර ප්‍රමාණයක් නිපදවයි. දැනට මණ්ඩලයේ ගොවිපොල වල දෛනික කිරි නිෂ්පාදනය ලීටර් 25000 ක් පමණ වේ. උඩරට හා රිදියගම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් පසු පිරිසිදු එළකිරි නිෂ්පාදය දිනකට ලීටර් 75000 ක් දක්වා වැඩි කිරීමට මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

වර්ගය	වගාකළ ප්‍රමාණය (අක්කර)
සත්ත්ව ආහාර සෝගම්	377
බඩඉරිගු	87
සී ඕ 3	5
එකතුව	469



2014 වසරේදී සිදුකළ ප්‍රධාන සංවර්ධන ක්‍රියාකාරකම්

ඉහල ජානමය බෝ කිරීමේ හැකියාවෙන් යුත් වැස්සියන් දහසක් වාර්ෂිකව දේශීය කිරි ගොවීන් වෙත ලබා දීමට මණ්ඩලය සැලසුම්කර තිබේ. එමගින් ජාතික කිරි අවශ්‍යතාවට ඉහල දායකත්වයක් ලබා දීමටත්, දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්වයන් අනාගතයේ දී ඉහල නැංවීමටත්, මණ්ඩලය ඉලක්ක කොට ඇත. 2017 වසර අවසාන වන විට ජාතික කිරි අවශ්‍යතාව සඳහා මණ්ඩලයේ සමස්ත දායකත්වය 7 % ත් 8 % ත් අතර වනු ඇත. රිදියගම ගොවිපොළේ අදාල ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22 ක් වැය කිරීමට නියමිතයි.

රිදියගම ගොවිපොළේ තණ භූමි හා සත්ත්ව ආහාර සංවර්ධනය



නව ගවගාල් ඉදිකිරීම



නව ක්ෂේත්‍ර යන්ත්‍ර සූත්‍ර ආනයනය



2014 වසරේදී සිදුකළ ප්‍රධාන සංවර්ධන ක්‍රියාකාරකම්

වාර්ෂික වාර්තාව 2014

2010 - 2014 අතර පශු සම්පත් හා වගා කාර්ය සාධනය

ක්‍රියාකාරකම්	ඒකක	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය
		2010	2011	2012	2013	2014
කිරි ගවයින්						
මුළු පට්ටිය	No.	8,329	8068	7755	7295	7406
වසර දෙකට වැඩි වැස්සියන්	No.	1,550	1318	965	1070	831
වසර 0 - 2 දක්වා වැස්සියන්	No.	2,084	1987	1432	1910	1547
වසර එකට අඩු පිරිමි පැටවුන්	No.	957	1102	746	439	445
මුළු උපන්	No.	2,613	2380	2646	3410	3078
බෝ කිරීම සඳහා මුළු නිකුත් කිරීම	No.	944	1328	1997	2682	2002
මරණ ලද මුළු සංඛ්‍යාව	No.	932	349	860	738	337
මුළු මරණ සංඛ්‍යාව	No.	631	980	1047	743	707
මුළු එළදෙනුන් සංඛ්‍යාව	No.	3,430	3443	3406	3787	4196
මුළු කිරි දෙනුන් සංඛ්‍යාව	No.	1,519	1404	1339	2124	2410
කිරි ගන්නා දෙනුන් සංඛ්‍යාව %	%	57	53	51	59	58
දළ නිෂ්පාදනය කිරි දෙනකගෙන් දිනකට	ලීටර්	5.8	5.6	7	11.2	11.4
දළ කිරිදෙන කාල සීමාව	දින	265	274	263	257	257
කිරි නිෂ්පාදනය	ලීටර් (මි)	3.2	2.8	3.4	8.6	10.0
දළ පළමු පැටියා බිහි කිරීමේ දළ වයස	මාස	34	41	38	47	39
දළ පැටවුන් බිහි කිරීමේ විරාමය	දින	363	425	420	431	427
සිංචනය කළ සතුන් සංඛ්‍යාව	No.	3,471	3064	2759	6260	6844
මී ගවයින්						
මුළු පට්ටිය	No.	2,409	2534	2403	2080	2368
වසර දෙකට වැඩි වැස්සියන්	No.	611	527	527	468	482
වසර 0 - 2 අතර වැස්සියන්	No.	481	489	465	464	516

2014 වසරේදී සිදුකළ ප්‍රධාන සංවර්ධන ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම්	ඒකක	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය
		2010	2011	2012	2013	2014
පිරිමි පැටවුන් සංඛ්‍යාව	No.	202	422	443	190	253
මුළු උපත්	No.	642	576	627	601	743
බෝ කිරීම සඳහා මුළු නිකුත් කිරීම	No.	211	185	124	285	301
මරණ ලද මුළු සංඛ්‍යාව	No.	219	9	119	125	110
මුළු මරණ	No.	207	380	299	304	279
මුළු දෙනුන් සංඛ්‍යාව	No.	925	939	959	943	982
මුළු කිරි දෙනුන් සංඛ්‍යාව	No.	442	394	427	432	492
කිරි දෙන සංඛ්‍යාව %	%	45	49	43	48	49
කිරි දෙනකගේ දෛනික කිරි නිෂ්පාදනය	ලීටර්	6.0	4	4	3.9	3.8
කිරිදෙන කාල සීමාව	දින	254	281	314	251	266
කිරි නිෂ්පාදනය	ලීටර් (මී)	0.68	0.63	0.68	0.70	0.70
පළමු පැටියා බිහි කිරීමේ දළ වයස	මාස	52	58	48	50	52
දළ පැටවුන් බිහි කිරීමේ විරාමය	දින	511	432	434	503	416
සිංචනය කරන ලද සතුන් සංඛ්‍යාව	No.	45	51		0	0
කුකුළු						
ලොයිලර් මවුපිය සතුන්						
මුළු රංචුව	No.	33,838	32878	20610	19585	23422
ආනයනය / මා පිය සතුන් මිලට ගැනීම	No.					
පිරිමි	No.	7,609	1889	2380	2487	2613
ගැහැනු	No.	19,116	12810	15223	16540	18402
මුළු බිත්තර නිෂ්පාදනය	No.	2,496,626	3574459	2530031	2537320	2532014
මුළු රැක්කටිය හැකි බිත්තර සංඛ්‍යාව	No.	2,332,740	4284521	2738691	2281182	2340452
පැටවුන් බෝ වීමේ ප්‍රතිශතය	%	76	78	81	74	80

2014 වසරේදී සිදුකළ ප්‍රධාන සංවර්ධන ක්‍රියාකාරකම්

වාර්ෂික වාර්තාව 2014

ක්‍රියාකාරකම්	ඒකක	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය
		2010	2011	2012	2013	2014
බිත්තර දමන මාපිය සතුන්						
මුළු රංචුව	No.	9,870	7260	2743	6165	5627
සතුන් ආනයනය						
පිරිමි සතුන්	No.	1,380	1798	375	750	375
ගැහැනු සතුන්	No.	11,492	14103	3120	6240	3120
මුළු බිත්තර නිෂ්පාදනය	No.	1,575,334	1,915,251	1,052,873	823,829	1,281,707
මුළු රැක්කවිය හැකි බිත්තර සංඛ්‍යාව	No.	1,417,274	1,755,556	924,012	667,149	926,682
පැටවුන් බිහිවීමේ ප්‍රතිශතය	%	75	75	70	74	60
මුළු කුකුළු පැටවුන් නිෂ්පාදනය	No.	956,338	1,141,007	330,850	460,486	569,154
වාණිජ මට්ටමින් ප්‍රොසියර් නිෂ්පාදනය						
මුළු රංචුව	No.	1,958	5400	0	0	0
ප්‍රොසියර් නිෂ්පාදනය	පක්ෂීන්	7,114	37161	0	0	1812
වාණිජ මට්ටමේ බිත්තර නිෂ්පාදනය						
මුළු රංචුව	No.	4,298	7541	10016	7535	5096
කිකිළියන් මුළු සංඛ්‍යාව	No.	6,466	7944	6499	6230	5012
බිත්තර නිෂ්පාදනය	Mn	1,042,385	2,095,328	2,530,031	1,241,936	1,261,226
උග්‍රන්තේ කාර්යසාධනය (බෙහිවීමේ සතුන්)						
මුළු පට්ටිය	No.	975	1439	1716	764	727
උපන් උග්‍ර පැටවුන්	No.	3,228	3571	3466	2776	3075
මුළු ඊට් පැටවු රෝගීන්	No.	9	8	8.5	9	8
මුළු උග්‍ර පැටවු රෝගීන්	No.	8	8	9	10	8
පැටවු මැරුණු සංඛ්‍යාව	No.	294	313	423	245	170

2014 වසරේදී සිදුකළ ප්‍රධාන සංවර්ධන ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම්	ඒකක	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය	ප්‍රමාණය
		2010	2011	2012	2013	2014
එළවත්තේ කාර්යසාධනය						
මුළු සතුන් ගණන	No.	1,454	945	759	776	762
උපන් එළවැවුන් සංඛ්‍යාව	No.	642	374	292	408	401
සජීවී පැවැත්ම අනුපාතිකය	No.	0.78	0.61	0.64	0.64	0.74
මරණ සංඛ්‍යාව (වැඩුණු සතුන් සහ පැවැත්ම)	No.	191	355	190	235	131
බෝ කිරීම සඳහා නිකුත් කිරීම	No.	218	503	245	21	138
බැටළු කාර්යසාධනය						
මුළු පවටිය	No.	3,043	3411	615	4358	4890
උපන් පැවැත්ම සංඛ්‍යාව	No.	1,434	1294	1327	1887	1827
සජීවී පැවැත්ම අනුපාතිකය	No.	0.75	0.76	0.86	1.2	0.8
මරණ සංඛ්‍යාව (වැඩුණු සතුන් සහ පැවැත්ම)	No.	188	323	133	195	434
බෝ කිරීම සඳහා නිකුත් කිරීම	No.	123	181	563	652	351
ගොවි පුහුණු වැඩසටහන් කාර්යසාධනය						
පාඨමාලා සංඛ්‍යාව	No.	108	110	70	73	75
සහභාගිවූවන්ගේ සංඛ්‍යාව	No.	3,597	3945	2619	1806	2212
පොල් නිෂ්පාදනය	ගෙඩි	20,602,480	19,941,373	21,386,572	14,179,220	18,437,956
කොළපරා නිෂ්පාදනය	මෙට්‍රික් ටොන්	247.85	227.18	220.92	170.78	190.10



2014 දෙසැම්බර් 31 දිනට මූලය ප්‍රකාශන වාර්තාව





මූල්‍ය වාර්තා සඳහා හැඳින්වීම

පූර්විකාව

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS/LKAS) ප්‍රකාශයට පත් කිරීමත් සමගම 2012 ජනවාරි 01 වන දා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවෙහි ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (IFRS) අනුගමනය කිරීම ආරම්භ විය. ජාතික පශු සම්පත් මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කළ යුතු නිරූපිත ව්‍යවසායක් වන බැවින්, ජාතික පශු සම්පත් මණ්ඩලය 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා මෙකී ප්‍රමිතීන් පිළිගෙන ඒ අනුව කටයුතු කර ඇත.

1. හැඳින්වීම

1972 අංක 11 දරණ කෘෂිකාර්මික සංස්ථා පනත යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (ජා. ප. ම.) 1973 වර්ෂයේ දී ස්ථාපිත කරන ලදී. එහි ක්ෂේත්‍ර කටයුතු ආරම්භ කරන ලද්දේ 1974 වර්ෂයේ දීය.

මෙය පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. ජනතාවගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා ගුණාත්මක අභිජනන ද්‍රව්‍ය, පශු සම්පත් හා කෘෂි නිෂ්පාදන නිපදවන ශ්‍රී ලංකාවේ හොඳම ස්ව පැවැත්මක් ඇති ආයතනය බවට පත්වීම සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලයේ දැක්ම හඳුනාගෙන ඇත. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළවල් සහ එහි වතු සහ අනෙකුත් දේපළ දිවයිනේ සෑම ප්‍රදේශයක ම පාහේ විසිරී පැතිරී ඇත.

මණ්ඩලයේ ප්‍රධාන ක්‍රියාකාරකම් පහතින් දැක්වේ

- පශු සම්පත් අභිජනනය හා සංවර්ධනය
- බෝ කිරීම සඳහා හොඳ තත්ත්වයේ සතුන් සාධාරණ මිලකට ගොවීන්ට නිකුත් කිරීම
- උපරිම ලාභයක් ඉපයීම සඳහා ප්‍රශස්ත මට්ටමින් පොල් වගාව පවත්වාගෙන යාම
- හැකියාව ඇති ස්ථානවල පශු සම්පත් හෝග ඒකාබද්ධ ගොවිපොළවල් ක්‍රියාත්මක කිරීම
- ගොවීන්ට, පාසැල් සිසුන්ට කෘෂි කර්මාන්තයේ නියැලී නිලධාරීන්ට සහ විශේෂයෙන් කුඩා පරිමාණයේ සතුන් ඇති කරන්නන් හට පුහුණු වැඩසටහන් හා ප්‍රදර්ශන පැවැත්වීම
- සාධාරණ මිලකට හොඳ තත්ත්වයේ ගොවිපොළ නිෂ්පාදන සැපයීම සඳහා අලෙවිසැල් ස්ථාපනය කිරීම හා පවත්වාගෙන යාම.
- ඉහළ ලාභ පරතරයක් ලබාගැනීම සඳහා ගොවිපොළවල නිෂ්පාදිත අමුද්‍රව්‍ය භාවිතාකරමින් වටිනාකම එකතුකරන ලද භාණ්ඩ නිපදවීම.
- ජනතාව අතර නැවුම් එළකිරි පරිභෝජනය ප්‍රවලිත කිරීම සඳහා ජනතාවට නැවුම් එළකිරි අලෙවි කිරීම.

1.1 වත්මන් මූල්‍ය ප්‍රකාශනවල වගකීම

1971 අංක 38 දරණ මුදල් පනතේ 13 (1) ඡේදය යටතේ සහ 1972 අංක 25 දරණ රාජ්‍ය කෘෂිකාර්මික පනතේ 25 ඡේදය යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වාර්ෂිකව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට බැඳී සිටියි. 1995 අංක 15 දරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනතේ 13 (1) ඡේදය යටතේ මණ්ඩලය ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අනුව ක්‍රියාත්මක වේ. එම පනතේම 5 ඡේදය යටතේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත නිකුත් කරනු ලැබේ. එම පනත යටතේම 5 වන ඡේදයේ උප ලේඛන අනුව “භාණ්ඩ විකිණීමේ හෝ සේවා සැපයීමේ යෙදී සිටින රාජ්‍ය සංස්ථා” නිරූපිත ව්‍යාපාර ව්‍යවසායන් වශයෙන් දක්වා ඇත. එබැවින් 2012 ජනවාරි පළවන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඉදිරිපත් කිරීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අනිවාර්ය වී ඇත.



මූල්‍ය වාර්තා සඳහා හැඳින්වීම

ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතවලට (IFRS) මාරුවීමේ අරමුණු වනුයේ

- ඉහළ කාර්ය සාධනයක් හා ද්‍රවශීලී මූල්‍ය වෙළඳපොළක් ඇති කිරීම
- වඩාත් ඉහළ විනිවිදභාවයක් තුළින් ව්‍යාපාර ඇගයීමට පහසුකම් සැපයීම

මූල්‍ය ප්‍රකාශන වල සැසඳිය හැකි භාවය හා විනිවිදභාවය නිශ්චය කොට එමගින් ආකෘති වලට වඩා අඩංගු දේ ගැන අවධාරණය කරමින් පරිශීලකයන්ට දැනට වඩා වැඩි විස්තරාත්මක තොරතුරු සපයමින් කාර්යක්ෂම ප්‍රාග්ධන වෙළඳපොළක් සහතික කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත ගෝලීය වශයෙන් පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම අවශ්‍ය යැයි සැලකිණි. ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (IFRS) ලොව පුරා සීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතී. යුරෝපා සංගමය 2005 වසරේ දී සිය සමාගම් කිහිපයට මෙම ප්‍රමිත අනුගමනය කළ යුතු බවට නියෝග කළ දින පටන් අන් රටවල් ද මෙම ප්‍රමිත අනුගමනය කිරීමට පටන්ගෙන තිබේ. නිදසුනක් වශයෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඊශ්‍රාලය ද IFRS අනුව දැනටමත් කටයුතු කර ඇත. වසර 2011 පටන් කැනඩාව සහ ජපානය ද මෙම ප්‍රමිත බලාත්මක කර ඇත. අතිරේක රටවල් ද IFRS අනුව කටයුතු කිරීමට සැලසුම් කරමින් සිටී.

1.2 මෙම වාර්තාවේ අරමුණු

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සිය මූල්‍ය වාර්තා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) වලට පරිවර්තනය වීමේ දී අනුගමනය කළ ක්‍රියා මාර්ග සැකවින් මෙම වාර්තාවෙන් විස්තර කෙරේ. පළමුව ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) සහ ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (SLFRS) ලැයිස්තුගත කර ඇත. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාළ නොවන ප්‍රමිතීන් වෙනම ලේඛනගත කොට ඇත.

ඉන්පසු එක් එක් ප්‍රමිතයන් හි උපයෝගී කරගත හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරේ. අනතුරුව ගිණුම්කරණ ප්‍රතිපත්තීන් වලට ඇති විය හැකි වෙනස්කම් හා එමගින් ඇති වෙන්නාවූ මූල්‍යමය බලපෑම ද පරීක්ෂා කෙරේ. මෙම වාර්තාවේ ඉස්මතු කරන ලද හෝ සාකච්ඡා කරන ලද කරුණු අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් වසර 2014 හි දෙසැම්බර් 31 වන දිනට ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (SLFRS) අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඉදිරිපත් කිරීම කරනු ලැබේ.

1.3 ඉදිරියේ දී ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (SLFRS) යොදා ගැනීම

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් / ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (SLFRS) උපයෝගීකර ගනිමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඉදිරිපත් කිරීම දිගටම කරනු ඇත. පෙර පැවැති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් හෝ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම (SLFRS) යටතේ කෙරුණු ගණුදෙනු වල බලපෑම පිළිබඳව තක්සේරුවක් කිරීමට අවශ්‍ය වන්නේ ද නැත.

බොහෝ අයිතමවල සාධාරණ වටිනාකම් මිනුම්කරණය පිළිබඳව සම්මුතියක් නැතත් අද ලොව පුරා ඇත්තේ සාධාරණ වටිනාකම් උපයෝගී කරගනිමින් ගිණුම් පිළියෙල කිරීමේ ප්‍රවණතාවයි. විශ්‍රාම ප්‍රතිලාභ සහ අනෙකුත් අදාළ ගෙවීම් වල ආයුගණක වටිනාකම තක්සේරු කිරීමට මණ්ඩලය සූත්‍ර ක්‍රමය දිගටම භාවිතා කරනු ඇත.

මූල්‍ය වාර්තා සඳහා හැඳින්වීම

2. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් (SLFRS) වලට පරිවර්තනය වීමේ වැදගත් අංගයන්

2.1 ජීව විද්‍යාත්මක වත්කම්

ජීව විද්‍යාත්මක වත්කම් යනු කවරේ ද ?

ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) 41 අනුව ජීව විද්‍යාත්මක වත්කමක් යනු ජීවත්වන සත්වයෙකු හෝ පැලයකි. කෘෂිකාර්මික පරිසරයක දී, ජීව විද්‍යාත්මක වත්කමක වැඩිම සහ මේරීම පාලනය කරනු ලබන ක්‍රියාවලි තුළින් ජීව විද්‍යාත්මක වත්කම් වල නිෂ්පාදනය, විකිණීම හෝ අතිරේක වත්කම් බවට පරිවර්තනය වීම සිදු කෙරේ. යන්ත්‍ර සූත්‍ර වැනි සම්ප්‍රදායික නිශ්චල දේපළ වලට හාත් පසින්ම වෙනස් ලෙසට ජීව විද්‍යාත්මක වත්කම් නිරන්තරයෙන් කාලයත් සමග වෙනස් වීමට භාජනය වනුයේ ඔවුන් ගේ වර්ධන චක්‍රය අනුව ජීව විද්‍යාත්මක පරිණාමය, වැඩිම, පරිහානිය, නිෂ්පාදනය හා ප්‍රජනන යන ක්‍රියාවලි නිසාය, ජීව විද්‍යාත්මක වත්කම් වල සිදුවන වෙනස්කම් විවිධාකාර විය හැකි අතර ඒවා සලකුණු කොට පරීක්ෂා කිරීම ද දුෂ්කර වන්නේ ඔවුන්ගේ වර්ධන චක්‍රයට කාලගුණය, වැඩිමේ ස්වාභාවික ප්‍රතිඵල, රෝග, වත්කම් පිළිබඳ පාලනය සහ පාරිසරික තත්ත්වයන් යනාදිය ද බලපාන බැවිනි.

ජීව විද්‍යාත්මක වත්කම් අගය කරනු ලබන්නේ කෙසේද ?

ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) 41 අනුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ ජීව විද්‍යාත්මක වත්කම් වල සාධාරණ වටිනාකම විශ්වාසදායී ලෙස තීරණය කළ හැකි බවට විශ්වාස කෙරේ. සමහර ජීව විද්‍යාත්මක වත්කම් වර්ග වල (සතුන් සහ මත්ස්‍යයන්) සඳහා එම සතුන්ම සඳහා නොවුනත් ඒ හා සමාන ජීව විද්‍යාත්මක වත්කම් සඳහා වෙළඳපොළක් පවතින අතර මෙම වෙළඳපොළවල් වල පවතින මිල ගණන් බොහෝ විට මෙම ජීව විද්‍යාත්මක වත්කම් වල සාධාරණ වටිනාකම තීරණය කිරීමෙහි ලා පදනමක් වනු ඇත. වෙළඳපොළ මිල ගණන් නොමැති අවස්ථා වල දී සාධාරණ වටිනාකම තීරණය කිරීම සඳහා මිනුම් ලකුණු සහ වත්කමෙන් අපේක්ෂිත ශුද්ධ මුදල් ප්‍රවාහයෙහි වර්තමාන අගය වැනි අනෙකුත් පිළිගත් ක්‍රමවේදයන් භාවිතා කෙරේ. සාධාරණ වටිනාකම විශ්වාසදායී ලෙස තීරණය කළ නොහැකි සමහර අවස්ථා ද ඇත. එවැනි අවස්ථාවල ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) 41 යෝජනා කෙරෙනුයේ ඓතිහාසික පිරිවැය ක්‍රමය දිගටම භාවිතා කරන ලෙසයි.

වෙළඳපොළ ප්‍රවේශය

ජීව විද්‍යාත්මක වත්කම් සඳහා සක්‍රීය වෙළඳපොළක් පවතිනම් එම ජීව විද්‍යාත්මක වත්කම් වල වටිනාකම වඩාත් විශ්වාසදායී ලෙස මිනුම්කරණය කළ හැක්කේ එකී වත්කම් භාවිතා කිරීමට හෝ විකිණීමට යොදා ගනු ලබන ස්ථානයේ පවතින වෙළඳපොළ මිල ගණන්ය. වෙනස් වර්ග සහ උප වර්ග වලට අයත් ජීව විද්‍යාත්මක වත්කම් පවතිනම් එම වර්ග සහ උප වර්ග නිසි ලෙස හඳුනාගැනීම වැදගත් වේ. එකම වර්ගයෙහි උප වර්ග වල වෙළඳපොළ මිල ගණන් වෙනස් විය හැක.

නියාමක, ප්‍රවාහන හෝ සෘතුමය හේතූන් නිසා වෙනස් වූණු වෙළඳපොළ පරිසරයෙහි තත්ත්වයෙන් හේතුකොට ගෙන එකම ජීව විද්‍යාත්මක වත්කමෙහි හෝ කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි වටිනාකම වෙනස් විය හැකි තත්ත්වයන් උදාවිය හැක. ජීව විද්‍යාත්මක වත්කම් වලට මිල ගණන් යෝජනා හැරුණු කොට වටිනාකම තක්සේරු කෙරෙන දිනට ප්‍රමාණය ද තීරණය කළයුතුය. තව ද ජීව විද්‍යාත්මක වත්කම් වල අයිතිකරු එම වත්කම් සම්බන්ධයෙන් නිසි තොරතුරු අඩංගු ලේඛන තබාගැනීම සහ සාධාරණ පාලනයක් සමග නඩත්තු ක්‍රියා පිළිවෙලක් යොදාගෙන තිබීම ද වැදගත්වේ. ජීව විද්‍යාත්මක වත්කම් වල ප්‍රමාණය පිළිබඳව පදනමක් ඇති කිරීම සඳහා තොරතුරු භාවිතා කිරීමට පෙර තොරතුරුවල අවංක භාවය හා විශ්වාසනීයභාවය නිශ්චය කර ගැනීම පිණිස පරීක්ෂණ කටයුතු, ක්‍රියා දාමයන් තහවුරු කර ගැනීම් සහ නොයෙකුත් නියැදියන් විශ්ලේෂණ කටයුතු යනාදිය කරනු ලැබේ.



මූල්‍ය වාර්තා සඳහා හැඳින්වීම

ආදායම් ප්‍රවේශය

ජීව විද්‍යාත්මක වත්කම් සඳහා පවතින වෙළඳපොළක් නැති අවස්ථාවලදී මෙම වත්කම් වල වටිනාකම අගය කිරීමේ විකල්ප ප්‍රවේශයක් වශයෙන් ආදායම් ප්‍රවේශය යොදා ගතහැකිය. ජීව විද්‍යාත්මක වත්කමක් අගය කිරීම සඳහා ආදායම් ප්‍රවේශය යොදා ගැනීමේ දී වටිනාකම රඳාපවතින්නේ මෙකී වත්කමෙන් ලැබීමට අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ වල වර්තමාන අගය මතයි. විශ්වාසනීය සහ සාධාරණ ප්‍රතිඵල අත්පත් කර ගැනීම පිණිස මෙම ප්‍රවේශයේ දී ඔවුන් ගේ භෞතික සහ ජීව විද්‍යාත්මක විශේෂ ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් අවශ්‍ය කෙරේ. මෙම ගති ලක්ෂණ හා බාහිර සාධකයන් අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ කෙරෙහි සැලකියයුතු බලපෑමක් ඇතිකරන බැවින්, සමාලෝචනයට භාජනය වී ඇති වත්කමේ ජීව විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව විශේෂඥ උපදෙස් සහය ලබා ගැනීම තුළින් වටිනාකම තක්සේරු කිරීමේ කාර්යයේ දී මහඟු උපකාරයක් වනු ඇත. උදාහරණයක් වශයෙන් පහත සඳහන් වනුයේ ව්‍යාපාර අවශේෂ ක්‍රමය නැමැති වටිනාකම තක්සේරු කිරීමේ එක් ක්‍රම වේදයකි. මෙම ක්‍රමය යටතේ ජීව විද්‍යාත්මක වත්කම් වලින් ලබාගත් මෙහෙයුම් වල වටිනාකම තීරණය කෙරේ. ඉන්පසු මෙහෙයුම්වල වෙළඳපොළ වටිනාකමෙන් ඉඩම් උපකරණ හා යන්ත්‍ර සූත්‍ර, අනෙක් වත්කම්, (වර්ග නාම) වැනි හඳුනාගත හැකි අස්පාශ්‍ය වත්කම් වල වටිනාකම අඩුකරනු ලබයි. ඒ අනුව ලැබෙන අවශේෂ වටිනාකම ජීව විද්‍යාත්මක වත්කමේ වෙළඳපොළ වටිනාකම වශයෙන් වෙන් කළ හැකිය.

නිගමනය

ආයතනයක ජීව විද්‍යාත්මක වත්කම් වල සහ අනෙක් අස්පාශ්‍ය වත්කම් වල සාධාරණ වටිනාකම ප්‍රමාණවත් ලෙස පිළිබිඹුවනවා ද යන්න නිශ්චය කරගැනීම සඳහා නව ගිණුම්කරණ ප්‍රමිතීන් හඳුන්වා දී අවස්ථාවක, මෙම වත්කම්වල වටිනාකම තක්සේරු කිරීමේදී මතුපිය හැකි අනන්‍ය ගැටලු සහ අභියෝග ගැන අපි සියලු දෙනාම සැලකිලිමත් විය යුතුය. විශ්වාස කළ හැකි ප්‍රතිඵල හා විශ්වාසනීය වටිනා මතයන් නිශ්චය කරගැනීම සඳහා පළපුරුද්ද, ප්‍රවීණතාවය සහ ස්වාධීනත්වය යන ප්‍රධාන ගුණාංගයන් අවශ්‍ය කෙරේ.

2.2 ජීව විද්‍යාත්මක වත්කම් වල සාධාරණ වටිනාකම මිනුම්කරණය

ජනිත පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ජීව විද්‍යාත්මක වත්කම් වල සාධාරණ වටිනාකම පහත සඳහන් නිර්ණායකයන් මත මිනුම්කරණය ඇත.

- i. කුකුළන් හැර අනෙක් සතුන්
 - උදාහරණ: ගවයින්, මී ගවයින්

පහත සඳහන් කරුණු පදනම් කරගෙන අභිජනනය සඳහා වූ සතුන් මණ්ඩලීය වකුලේඛ අනුව ප්‍රමිති මිල ගණන් යටතේ තක්සේරු කොට ඇත.

1. ජීව බර
2. කිරි මුර ප්‍රමාණය
3. කිරි නිෂ්පාදනය
4. ගැබ්බර භාවය
5. ප්‍රවේනි ජාන අගය

අනෙක් සතුන්

ජීව බර ප්‍රවේණි ජාන අගය හා ගැබ්බර බව පදනම් කරගෙන බැටළුවන් එළුවන් උෟරන් හා හාවුන් ප්‍රමිති මිල ගණන් යටතේ තක්සේරු කොට ඇත.

සියලුම රැලට නුසුදුසු සතුන් බර පදනම් කරගෙන ප්‍රමිති මිල ගණන් යටතේ තක්සේරු කර ඇත.

ii. අභිජනන හා වාණිජමය කුකුළන්

- (අ) බිත්තර දමන කාණ්ඩය (බිත්තර දැමීම ආරම්භ වූ පසු)
 - පැටවුන්ගේ මිල හා විකිණීම සඳහා බිත්තර ලබාගැනීමට ඇති කිකිළියන්ගේ බිත්තර දැමීම ආරම්භය දක්වා වියදම, බිත්තර දැමූ කාලය අදාළ කොටස ලියා හැරීමෙන් පසුව ඉතිරිය දක්වා ඇත.

මූල්‍ය වාර්තා සඳහා හැඳින්වීම

(ආ) අභිජනන හා වාණිජමය බිත්තර ලබාගන්නා වැඩෙන කුකුළු කාණ්ඩ (බිත්තර දැමීම ආරම්භයට පෙර)

නියමිත දින දක්වා මෙම කාණ්ඩ සඳහා දරන ලද වියදම සත්‍ය පිරිවැය වශයෙන් තක්සේරු කර ඇත.

iii. අභිජනන බිත්තර (රක්කන බිත්තර)

පහත සඳහන් සූත්‍රය භාවිතා කරමින් අභිජනන බිත්තර පිරිවැය මත තක්සේරු කර ඇත.

මුළු පිරිවැය, දෙසැම්බර් මාසයේ හැකි නිෂ්පාදිත බිත්තර ප්‍රමාණයෙන් බෙදීම.

සත්ව ආහාර වල පිරිවැය සෘජු වේතන හා ක්ෂයවීම ඇතුළත් පොදු වියදම මෙහි සඳහන් කර ඇති මුළු පිරිවැය යන්නට ඇතුළත් ය.

iv. වාණිජමය බිත්තර

අලෙවි සැලෙහි උපලබ්ධි වූ මිලට වාණිජමය බිත්තර තක්සේරු කර ඇත.

v. නොමේරූ බ්‍රොයිලර් සහ ලේයර් තොග

එදිනට දරනලද පිරිවැය මත තොග අගය කර ඇත.

vi. ශීත කාමරවල ඇති බ්‍රොයිලර්

උපලබ්ධි වූ මිලට ශීත කාමරවල ඇති බ්‍රොයිලර් අගය කර ඇත.

vii. පොල් හා කෘෂි නිෂ්පාදන

උපලබ්ධි වූ මිලට පොල් හා කෘෂි නිෂ්පාදන තොග අගය කොට ඇත.

viii. පොල් කටු අඟුරු

උපලබ්ධි වූ මුදලෙන් 50% වටිනාකමට පොළවයට ඇති පොල් කටු අඟුරු අගය කොට ඇත.

ix. අනෙක් තොග

අවම පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් අඩු අගයට අනෙක් තොග අගය කොට ඇත.

2.3 ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීම් ක්ෂය කිරීම්

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ක්ෂය කිරීම් සම්බන්ධව පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම ක්‍රමය (GAAP) යටතේ වත්කමක් වෙනුවෙන් ක්ෂය කිරීම් එම වත්කම අත්පත් කළ කාලය තුළ දී නොකරන අතර වත්කම බැහැර කළ වසරේ වත්කමට අදාළ සම්පූර්ණ ක්ෂය අගය සැලකිල්ලට ගෙන ගිණුම් තැබීම කරන ලදී.

මෙම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්/ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (SLFRS/LKAS) යටතේ නොගැළපෙන බැවින් වත්කම භාවිතා කළ දින සිට අදාළ ක්ෂයකිරීම් කිරීමේ ක්‍රමවේදයකට ගිණුම් ප්‍රතිපත්ති මාරු කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තීරණය කර ඇත.



මූල්‍ය වාර්තා සඳහා හැඳින්වීම

2.4 සේවක ප්‍රතිලාභ - ආයුගණක වටිනාකම තක්සේරු කිරීම සේවක ප්‍රතිලාභ

(අ) නිර්වචිත දායක සැලසුම් - සේවක අර්ථ සාධක සේවා නියුක්තිකයන්ගේ අරමුදල නිර්වචිත දායක සැලසුම් යනු පශ්චාත් සේවා සැලසුමක් වන අතර අස්තිත්වයක් විසින් ස්ථිර දායක මුදලක් වෙනත් අස්තිත්වයක් වෙත ගෙවනු ලැබේ. එමගින් තවදුරටත් කිසිම නෛතික හෝ වෙනත් ගෙවීමක් කිරීමට සිදු නොවේ. සේවකයින් වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට ගෙවියයුතු දායක මුදල් වියදමක් වශයෙන් වියදම සිදු වූ කාලවකවානුවේ හඳුනාගෙන ආදායම් ප්‍රකාශයේ පෙන්නවනු ලබයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සේවකයින් ගේ මුළු ඉපයීමෙන් 12% ක් හා 3% ක් පිළිවෙලින් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලට දායක වේ.

ආ) නිර්වචිත ප්‍රතිලාභ සැලසුම්

නිර්වචිත ප්‍රතිලාභ සැලසුමක් යනු නිර්වචිත දායක සැලසුමක් හැර පශ්චාත් සේවා සැලසුමකි ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS)16- සේවක ප්‍රතිලාභ අනුව නිර්වචිත ප්‍රතිලාභ ගණනය කරනු ලබන්නේ එම ගිණුම් ප්‍රමිතිය විසින් අවසර දී ඇති පාරිතෝෂික සූත්‍රයක් උපයෝගී කරගනිමින් ය.

විශ්‍රාම පාරිතෝෂික ප්‍රතිලාභ සඳහා සේවකයෙකු සේවයට බැඳුණු පළමුවන සේවා වසරේ සිට සියලු සේවකයින් සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS)16- සේවක ප්‍රතිලාභ අනුව වෙන් කිරීම් කර ඇත. කෙසේ වෙතත් 1982 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීම් පනත යටතේ සේවකයෙකු වෙනුවෙන් වගකීම එළඹෙනුයේ සේවකයෙකු වසර පහක අඛණ්ඩ සේවාවක් සම්පූර්ණ කල විට දී පමණය.

පාරිතෝෂික ගෙවීම් සඳහා ගණනය කිරීම් කරන ලද්දේ එක්ෂෙල් වර්ක් ෂීට් වල සූත්‍ර ක්‍රමය භාවිතා කරමිනි. පහත සඳහන් උපකල්පනයන් භාවිතා කරමින් එක්ෂෙල් වර්ක් ෂීට් 10ක විස්තර දක්වා ඇත.

නොකඩවා පැවැතීම : ජා. ප. ස. සං. මණ්ඩලය අඛණ්ඩව පවතින ආයතනයක්

පොලී ප්‍රතිශතය	11.5%
වැටුප් වර්ධක ප්‍රතිශතය	5.5%
විශ්‍රාමික වයස	අවු 55
සේවක පිරිවැටුම් ප්‍රතිශතය	1.0%

ගණනය කිරීම් වල සාරාංශයක් ඊළඟ පිටු දෙකෙහි දක්වා ඇත.

පාරිභෝගික ගණනය කිරීමේ සංක්ෂිප්තය - 2013

	ආරම්භක වෙන්කිරීම්	වසර සඳහා වන විසඳුම්	පොලිය	කරන ලද ගෙවීම්	ලාභය / පාඩුව	වසර අග වෙන්කිරීම්
1	13,560,852.29	842,837.89	1,559,498.01	(196,000.00)	190,077.45	15,957,265.64
2	10,618,814.83	797,428.39	1,221,163.71	(884,571.28)	(41,219.92)	11,711,615.72
3	11,844,135.84	917,587.96	1,362,075.62	(895,132.39)	808,073.66	14,036,740.69
4	12,598,779.69	950,288.31	1,448,859.66	(1,991,034.92)	3,787,480.63	16,794,373.37
5	11,708,049.99	888,276.26	1,346,425.75	(1,878,682.25)	1,901,205.66	13,965,275.41
6	8,250,043.80	800,961.78	948,755.04	(462,744.80)	218,283.60	9,755,299.42
7	11,677,277.94	965,626.88	1,342,886.96	(515,390.75)	2,455,916.68	15,926,317.71
8	12,221,680.36	796,995.24	1,405,493.24	(1,863,447.62)	381,751.97	12,942,473.19
9	17,335,518.51	1,056,328.98	1,993,584.63	(1,756,316.47)	(288,522.54)	18,340,593.10
10	24,017,237.84	1,245,702.09	2,761,982.35	(5,357,873.42)	380,609.11	23,047,657.97
11	529,281.96	207,562.51	60,867.43	(122,220.00)	1,097,895.61	1,773,387.51
	134,361,673.05	9,469,596.29	15,451,592.40	(15,923,413.90)	10,891,551.90	154,250,999.74

මූලාශ්‍රය - 2014 දෙසැම්බර් 31



පාරිතෝෂික ගනුදාය නිරීමේ සංක්‍රමණය - 2014 - 12- 31

	ආරම්භක වෙන්කිරීම්	වසර සඳහා වන වියදම්	පොලිය	ගෙවීම් ක්‍රමය	ලාභය / පාඩුව	වසර අග වෙන්කිරීම්
1	15,957,265.64	846,340.56	1,835,085.55	(426,100.34)	(306,868.75)	17,905,722.66
2	11,711,615.72	847,893.67	1,346,835.81	(2,731,149.60)	1,297,368.03	12,472,563.63
3	14,036,740.69	1,003,667.39	1,614,225.18	(1,165,337.60)	(641,913.93)	14,847,381.73
4	16,794,373.37	996,001.03	1,931,352.94	(1,560,944.64)	(1,235,613.18)	16,925,169.52
5	13,965,275.41	942,787.46	1,606,006.67	(2,954,437.78)	684,279.83	14,243,911.58
6	9,755,299.42	824,690.63	1,121,859.43	(2,049,822.00)	388,020.08	10,040,047.56
7	15,926,317.71	931,114.92	1,831,526.54	(1,152,250.96)	(3,215,173.81)	14,321,534.39
8	12,942,473.19	955,542.77	1,488,384.42	(1,542,604.15)	2,819,249.35	16,663,045.58
9	18,340,593.10	1,027,031.09	2,109,168.21	(3,000,843.88)	(2,234,196.57)	16,241,751.95
10	23,047,657.97	1,406,405.29	2,650,480.67	(2,689,948.14)	925,448.87	25,340,044.65
11	1,773,387.52	470,312.01	203,939.56	(1,400,047.55)	3,864,769.82	4,912,361.35
	154,250,999.74	10,251,786.81	17,738,864.97	(20,673,486.64)	2,345,369.74	163,913,534.60

මූලාශ්‍ර කාලය - 2014 දෙසැම්බර් 31

2014 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය.

	2014 රු	2013 රු
අයහාරය	1,676,722,880.57	1,284,795,684
සාධාරණ වටිනාකමෙහි වෙනස තුළින් ඇතිවන ලාභයෙන් අඩුකළා පසු සම්පත් විකිණීමේ පිරිවැය		28,568,727
මුළු අයහාරය	1,676,722,880.57	1,313,364,412
විකුණුම් පිරිවැය	1,031,330,106.84	872,532,237
දළ ලාභය	645,392,773.73	440,832,175
විවිධ ආදායම්	57,098,866.62	81,736,192.74
රජයේ ප්‍රදාන	702,491,640.35	522,568,367
අලුතින් : වියදම්	58,003,530.00	28,293,165
අඩුකළා : වියදම්		
අලුතින් 4	(2,901,062.61)	(3,790,967.41)
පරිපාලන වියදම්	(620,689,599.54)	(582,089,346.97)
වෙනත් වියදම්	(20,727,635.51)	(8,876,522.29)
	116,176,872.69	(43,895,304)
මුළු පිරිවැය	(55,619,957.10)	(42,189,258.90)
බදු වලට පෙර ලාභය	60,556,915.59	(86,084,563)
අඩු කළා - බදු සඳහා වෙන්කිරීම්	(247,385.98)	-
වසර සඳහා වූ ශුද්ධ ලාභය	60,309,529.61	(86,084,563)
අනෙකුත් විස්තීර්ණ ආදායම්	-	-
දේපළ පිරිසහන හා උපකරණ ප්‍රත්‍යාගෘහණ කිරීමෙන් ලාභය	135,207,441.51	-
විදේශීය මෙහෙයුම් පරිවර්තනය කිරීමේදී විනිමය වෙනස	-	-
මූල්‍ය වත්කම් සාධාරණ වටිනාකමට පරිවර්තනයේ දී ලාභය	-	-
විග්‍රාම සැළසුම් නිවැරදිවන ප්‍රතිලාභ මත ආයුගණක ලාභ (ඇලාභ)	(2,345,369.76)	1,156,094.00
මුළු විස්තීර්ණ ආදායම	193,171,601.36	(84,928,469)

මූලාශ්‍රය ප්‍රකාශන 2014 දෙසැම්බර් 31




වාර්ෂික වාර්තාව
2014

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වාර්තාකරණ කාල සීමාව සඳහා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.

වත්කම්	සටහන්	2014		2013	
		රු.	රු.	රු.	රු.
ජංගම තොරතුරු වත්කම්					
- දේපළ - යන්ත්‍රාගාර හා උපකරණ	04	1,688,745,546		1,478,099,992	
- උප සමාගම්වල ආයෝජනය	05	155,995,171	1,844,740,717	15,995,171	1,494,095,163
පීට විද්‍යාත්මක වත්කම්					
- වැවිලි	02	571,468,166		504,614,371	
- පශු සම්පත් ප්‍රාග්ධන	03	891,238,885		990,227,456	
- පශු සම්පත් ගව /එළ බැංකු			1,462,707,051		1,494,841,827
අස්භාග්‍ය වත්කම්					
ජංගම වත්කම්					
- වෙළෙඳ හා අනෙකුත් නොග	06	180,987,477		137,485,396	
- පශු සම්පත් වෙළෙඳ	03	3,355,309		3,476,057	
- වෙළෙඳ හා වෙනත් ලැබිය යුතු දෑ	07	234,056,884		239,261,942	
- තැන්පතු හා කලින් ගෙවීම්	08	9,961,468		9,216,627	
- අනෙකුත් ජංගම වත්කම්	09	75,886,743		34,299,700	
- කෙටි කාලීන තැන්පතු	10	57,031,766		28,892,589	
- මුදල් හා මුදල්වලට සමාන දේ	11	14,132,942		735,960	
			575,412,590		453,368,272
මුළු වත්කම්			3,882,860,358		3,442,305,262
ස්කන්ධය හා බැරකම්					
- ගෙවන ලද ප්‍රාග්ධනය		576,587,649		576,587,649	
- ස්කන්ධයෙහි අනෙක් සංරචකයන්					
- ප්‍රාග්ධන සංචිත		130,696,928		130,696,928	
- අයහාර සංචිත		44,529,422		44,529,422	
- වක්‍රීය අරමුදල		37,500,000		37,500,000	
- රඳවාගත් ඉපයුම්		400,956,919		207,785,318	
			1,190,270,918		997,099,317
ජංගම තොරතුරු වගකීම්					
- දීර්ඝ කාලීන ණය මත පොලී	12	1,748,214,486		1,740,508,319	
- පොලී රහිත ණය	13	50,000,000		50,000,000	
- විද්‍යාමිත පාරිභෝගික	14	163,913,535		154,251,001	
- කල් බදු මත විලම්බිත ආදායම්	15	41,014,989		42,015,493	
			2,003,143,009		1,986,774,812
ජංගම වගකීම්					
- වෙළෙඳ හා වෙනත් ගෙවිය යුතු දෑ	16	546,470,694		359,067,489	
- කෙටිකාලීන ණය	17	65,879,756		91,012,806	
- මාස 12 කුල ගෙවිය යුතු ණය	18	77,095,980		8,350,838	
			689,446,430		458,431,132
මුළු ස්කන්ධය හා බැරකම්			3,882,860,358		3,442,305,262

ඉහත සඳහන් මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ අවශ්‍යතාවය අනුව පිළියෙළ කර ඇති බව මම මෙයින් සහතික කරමි.

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කොට ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම අධ්‍යක්ෂවරුන් සතු වේ. මණ්ඩලය වෙනුවෙන් අත්සන් කරන ලදී.



 Asst. General Manager (Finance) National Livestock Development Board
 Deputy Chairman National Livestock Development Board
 සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) National Livestock Development Board
 අධ්‍යක්ෂ ජනරාල් National Livestock Development Board

මූල්‍ය ප්‍රකාශන 2014 දෙසැම්බර් 31

ස්කන්ධයෙහි වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය.
2014 දෙසැම්බර් 31 න් අවසන් වූ වසර සඳහා.

	ප්‍රාග්ධනය රු.	ප්‍රාග්ධන සංචිත රු.	අයහාර සංචිත රු.	විශ්‍රීය අරමුදල රු.	ප්‍රත්‍යාගණිත සංචිත	රඳවාගත් ඉපයීම් රු.	එකතුව රු.
	Rs.	Rs.	Rs.	Rs.		Rs.	Rs.
2013 ජනවාරි 1 දිනට ශේෂය	576,587,648.95	143,696,928	40,723,129.00	37,500,000		265,460,001.26	1063967707.21
ලැබුණු ප්‍රදානයන්						6,250,000.00	6,250,000.00
වැඩිපුර දක්වා ඇති ස්ථාවර තැන්පතු පොලී						(231,640.56)	(231,640.56)
ක්ෂය කිරීම් සඳහා ගැළපුම්						16,481,658.88	16,481,658.88
ප්‍රත්‍යාගණන සංචිත			679,452.00				679,452.00
බදු කරණය සඳහා ගැළපුම්			3,126,841.00				3,126,841.00
පෙර වර්ෂ සඳහා ගැළපුම්		(13,000,000)				4,753,766.91	(8,246,233.09)
විස්තීර්ණ ආදායම						(86,084,562.88)	(86,084,562.88)
ආයු ගණක ලැබීම් (පාඩු)						1,156,094.00	1,156,094.00
2013 දෙසැම්බර් 31 දිනට ශේෂය	576,587,648.95	130,696,928	44,529,422.00	37,500,000	-	207,785,317.61	997,099,316.56
2014 ජනවාරි 1 වන දිනට ශේෂය	576,587,648.95	130,696,928	44,529,422.00	37,500,000		207,785,317.61	997,099,316.56
විස්තීර්ණ ආදායම						60,309,529.61	60,309,529.61
ආයුගණක ලැබීම් (පාඩු)						(2,345,369.76)	(2,345,369.76)
ප්‍රත්‍යාගණිත ලාභය					135,207,441.51		135,207,441.51
2014 දෙසැම්බර් 31 දිනට ශේෂය	576,587,648.95	130,696,928.00	44,529,422.00	37,500,000.00	135,207,441.51	265,749,477.46	1,190,270,917.921



වාර්ෂික වාර්තාව
2014

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය.

	2014 රු	2013 රු
වසර සඳහා මුළු ලාභය / පාඩුව	60,606,698	(86,084,563)
සහන සඳහන් දේ සඳහා ගැලපුම්	60,606,698	(86,084,563)
දේපළ පිරිසක හා උපකරණ අලෙවියේ ලාභය / (පාඩුව)	-	-
ක්ෂය ගැලපුම්	-	(3,650)
ක්ෂය කිරීම	98,128,761	57,660,198
විග්‍රාම පාරිභෝගික සඳහා වූ ප්‍රතිපාදන	10,251,787	9,469,596
බොල් ශ්‍රී ලංකා සඳහා වූ ප්‍රතිපාදන	-	21,154,245
විලම්බිත කල්බදු ආදායම්	(1,000,504)	(1,000,504)
පොලී	55,322,788	36,047,895
බදු	247,386	-
ලැබිය යුතු රක්ෂණ	(10,744,429)	-
වැඩිලි සඳහා වියදම්	19,533,114	-
ප්‍රසාද දීමනා සඳහා වූ ප්‍රතිපාදන	12,934,719	8,000,000
කාර්ය ප්‍රාග්ධන වෙනස්කිරීම් වලට පෙර මෙහෙයුම් ක්‍රියාකාරකම් මගින් ලැබූ ශුද්ධ මුදල් ප්‍රවාහය	245,280,320	45,243,218
වෙළෙඳ සහ අනෙකුත් කොටපල (වැඩිවීම්) / අඩුවීම්	(43,502,082)	(5,777,326)
පශු සම්පත් වෙළෙඳ (වැඩිවීම්) / අඩුවීම්	120,748	4,022,074
වෙළෙඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ (වැඩිවීම්) / අඩුවීම්	15,949,487	(16,674,863)
තැන්පතු සහ ඉදිරියට කල ගෙවීම් (වැඩිවීම්) / අඩුවීම්	(744,841)	(87,828,920)
අනෙකුත් ජංගම වත්කම් (වැඩිවීම්) / අඩුවීම්	(41,587,043)	-
කාලීන තැන්පතු (වැඩිවීම්) / අඩුවීම්	(28,139,177)	-
වෙළෙඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ වැඩිවීම් / (අඩුවීම්)	149,057,861	37,343,423
කෙටිකාලීන ශ්‍රී ලංකා වැඩිවීම් / (අඩුවීම්)	(25,133,049)	749,353,204
ඉදිරි මාස 12 සඳහා වියවිය යුතු ශ්‍රී ලංකා වැඩිවීම් / (අඩුවීම්)	68,745,143	(1,704,438)
බදු ගෙවීම්	(247,386)	-
ගෙවල ලද පාරිභෝගික	(20,673,487)	(15,923,414)
	-	-
මෙහෙයුම් ක්‍රියාකාරකම් මගින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය	319,126,494	708,052,957
ආයෝජන ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය		
ස්ථාවර වත්කම් මිල දී ගැනීම	(173,566,875)	(259,906,378)
දේපළ පිරිසක හා උපකරණ අලෙවියෙන් ලද ආදායම	-	-
උප සමාගම්වල ආයෝජනය කිරීම	(140,000,000)	-
වැඩිලි ආයෝජන	(86,386,909)	-
පශු සම්පත් ප්‍රාග්ධනයේ ආයෝජනය කිරීම	98,988,571	(464,814,005)
	(300,965,213)	(724,720,383)
මුද්‍රා ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය		
කල්බදු ගෙවීම් - ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය	(12,470,467)	(22,457,722)
ගෙවන ලද පොළී	-	28,293,165
රජයේ ප්‍රදාන ලැබීම	-	-
ලබාගත් ශ්‍රී ලංකා කල්බදු වියවීම	7,706,167	-
හාත්කාර අරමුදල් පොළී- ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය	-	718,585
	(4,764,300)	4,940,299
වර්ෂය තුළ ශුද්ධ මුදල් වල වැඩිවීම / (අඩුවීම)	13,396,981	(11,727,127)
වසර මුල මුදල් හා මුදල් වලට සමාන දෑ	735,960	12,463,087
වසර අවසානයේ මුදල් සහ මුදල් වලට සමාන දෑ	14,132,942	735,960

මුද්‍රා ප්‍රකාශන 2014 දෙසැම්බර් 31

විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සඳහා වන උපලේඛන

	2014 - 12 - 31 ට අවසන් වූ වසර	2013 - 12 - 31 අවසන් වූ වසර
ඇමුණුම 1 ආදායම් විකුණුම්	1,800,235,287.59	1,421,888,338.09
අඩු කලා: අන්තර් ගොවිපොළ විකුණුම් ආදායම	(123,512,407.02)	(137,092,653.78)
	1,676,722,880.57	1,284,795,684.31
ඇමුණුම 2 වෙනත් ආදායම්		
ආයෝජන දේපළ ආදායම	1,720,763.33	-
කාර්ය මණ්ඩල ණය පොලී ආදායම	2,522,631.44	2,343,421.92
බැංකු තැන්පතු පොලී ආදායම	3,805,938.20	3,279,384.85
සුළු ව්‍යාපෘති ලාභය (පාඩුව)	4,592,525.55	-
නැවුම් කිරි බෙදා හැරීම් ව්‍යාපෘති	10,914,795.43	9,349,242.82
ඩිලිට් ව්‍යාපෘතිය	5,448,453.66	1,977,475.35
අනෙකුත් ආදායම්	26,614,733.39	64,129,972.95
ප්‍රධාන කාර්යාල අලෙවි මධ්‍යස්ථාන	1,479,025.62	(643,305.15)
ඉඩම් වන්දි මුදල් - කන්දකඩුව	-	1,300,000.00
	57,098,866.62	81,736,192.74
ඇමුණුම 3 රජයේ ප්‍රදානයන්		
උතුරු ව්‍යාපෘති	7,540,999.50	-
ගල්පොකුණ ගොවිපොළ	500,000.00	-
රිදියගම අදියර 2	49,962,530.50	-
තෘණ භූමි සංවර්ධනය	-	28,293,165.34
	58,003,530.00	28,293,165.34
ඇමුණුම 4 බෙදාහැරීමේ පිරිවැය		
නැරඹි ගාස්තු	2,901,062.61	2,720,532.57
බොල්ණය කපා හැරීම්	-	1,070,434.84
	2,901,063	3,790,967
ඇමුණුම 5 පරිපාලන වියදම්		
පරිපාලන සහ ගොවිපොළ පොදු වියදම්	459,104,508.48	433,062,840.06
වාර්ෂික ප්‍රසාද දීමනා	12,934,718.74	8,000,000.00
ප්‍රධාන කාර්යාලය	148,650,372.32	141,026,506.91
	620,689,600	582,089,347
ඇමුණුම 6 අනෙකුත් වියදම්		
රිදියගම ව්‍යාපෘතිය	19,442,150.50	5,820,864.00
දැයට කිරුළ	1,285,485.01	3,055,658.29
	20,727,635.51	8,876,522.29
ඇමුණුම 7 මූල්‍ය වියදම්		
බැංකු අයිරා පොලී		
කල්බදු පොලී වියදම	318,233.11	6,366,261.60
බැංකු ණය පොලී	5,278,945.95	3,898,684.40
විග්‍රාමික පාරිභෝගික ශේෂයේ මත පොලී	6,873,287.69	2,181,506.84
වෙලාඩ් ණය පොලී	17,738,864.95	15,451,592.40
	25,410,625.40	14,291,213.66
	55,619,957	42,189,259
ඇමුණුම 8 2013 වර්ෂයේ ලාභය නැවත ගණනය කිරීම		
බදු පසු ලාභය		2,096,836.00
එකතු කිරීම් - අඩුවෙන් සඳහන් කළ ස්ථාවර තැන්පතු පොලිය		209,104.22
වැඩියෙන් සඳහන් කළ ගොවීන්ගේ භාරකාර අරමුදලේ පොලිය		10,011,269.00
		(14,291,213.66)
අඩු කිරීම් - වෙලාඩ් ණය පොලිය		(3,506,304.42)
අඩුවෙන් සඳහන් කළ අලෙවිසැලේ විකුණුම්		(80,604,253.68)
වෙලාඩ් ව්‍යාපෘතියේ වියදම්		(86,084,562.54)



දේපල පිරිසක හා උපකරණ 2014

සටහන් අංක 4 දේපල පිරිසක හා උපකරණ 2014

පිරිවැය	2014 - 1 - 1 දිනට රු.	2014 වසරේ අවසන් රු.	ඉක්කම් රු.	ඉඩම් පාලනය රු.	නැලයුම් රු.	නොනිම් වැඩ රු.	2014 12 31 දිනට රු.
ඉඩම්	338,483,228	-	-	-	-	-	338,483,228
ගොඩනැගිලි	183,144,294	38,486,428	-	-	-	-	221,830,722
යන්ත්‍ර හා උපකරණ	109,678,659	10,404,824	-	-	-	-	120,083,483
වතු උපකරණ	128,187,192	22,810,347	-	-	-	-	150,997,539
කාර්යාල උපකරණ	26,144,670	3,619,646	-	-	-	-	29,764,316
ලී බඩු හා සවිකිරීම්	15,206,502	756,541	-	-	-	-	15,963,043
ව්‍යුහ	870,071,252	73,987,179	-	-	-	-	944,187,032
මෝටර් වාහන	142,498,037	48,861,329	-	-	89,991,045	-	281,350,411
නොනිම් වැඩ	25,098,734	-	-	-	(589,286)	(25,098,734)	-
කලින්ද වත්කම් - මෝටර් වාහන	42,335,714	-	-	-	(589,286)	-	41,746,428
2014 දෙසැම්බර් 31 වන දිනට	1,880,848,282	198,926,294	-	-	89,401,759	(24,770,133)	2,144,406,201
ක්ෂය කිරීම							
ඉඩම	-	-	-	-	-	-	-
ගොඩනැගිලි	64,011,153	9,546,510	-	-	-	-	73,557,663
යන්ත්‍ර හා උපකරණ	39,399,094	11,101,774	-	-	-	-	50,500,868
වතු උපකරණ	46,874,133	5,612,105	-	-	-	-	52,486,238
කාර්යාල උපකරණ	17,877,374	3,435,073	-	-	-	-	21,312,447
ලී බඩු හා සවිකිරීම්	5,648,061	1,390,843	-	-	-	-	7,038,903
ව්‍යුහ	160,434,394	39,317,902	-	-	-	-	199,752,296
මෝටර් රථ වාහන	68,504,082	27,724,555	-	-	(46,216,397)	-	51,012,240
2014 12 31 වන දිනට	402,748,291	98,128,761	-	-	(46,216,397)	-	455,660,655
ශුද්ධ පොත් අගය	1,478,099,991	100,797,532	-	-	134,618,156	(24,770,133)	1,688,745,546

2014 මූල්‍ය තත්ත්ව ප්‍රකාශන සඳහා වන උප ලේඛණ

සටහන 2 වැවිලි	පොල් යටි වගාව, නව වගාව	තෘණ ස්ථාපිත කිරීමේ වියදම	කපු වගා වියදම්	රබර් වගා වියදම්	එකතුව
	RS.	RS.	RS.	RS.	
2014 - 01 - 01 දිනට ඉදිරියට ගෙනා ගේෂය	471,305,735.46	21,080,911.80	1,335,381.97	10,892,341.97	504,614,371.20
2014 වසර තුළ දැරූ වියදම්	70,352,754.42	12,441,767.08	-	3,592,387.19	86,386,908.69
අඩුකිරීම්-ලාභ දලාභ ගිණුමට හරකළ ප්‍රමාණය	541,658,489.88 (3,388,856.54)	33,522,678.88 (16,144,257.56)	1,335,381.97	14,484,729.16	591,001,279.89 (19,533,114.10)
2014 -12- 31 වන දිනට ගේෂය	538,269,633.34	17,378,421.32	1,335,381.97	14,484,729.16	571,468,165.79
	538,269,633	17,378,421	1,335,382	14,484,729	571,468,166

සටහන 3 පතු සම්පත් තක්සේරුව 2014 -12-31	2014 ප්‍රාග්ධන	2014 වෙළෙඳ	2014 එකතුව	2013 එකතුව
-එළ ගව / මී ගව	310,377,638	2,818,216	313,195,854	532,417,623
-එළවන්	6,568,390	-	6,568,390	5,099,855
-උරුන්	6,430,958	1,502,707	7,933,665	7,011,488
-බැටලුවන්	41,001,540	-	41,001,540	27,062,845
-නාචුන්	-	-	-	-
-කුකුළන්	11,159,134	-	11,159,134	33,799,455
-මත්ස්‍යයන්	-	-	-	-
-වටුවන්	-	-	-	-
-නාචුවන්	1,125	732	1,857	1,950
-කම්කුන්	47,982	-	47,982	66,593
-විත්තර දමන කිකිලියන්	8,449,929	113,885	8,563,814	-
-ලොයිලර් සතුන්	13,861,561	-	13,861,561	-
-වෙනත්	229,488	-	229,488	294,525
-ආනයනික එළ ගවයින්	611,677,752	-	611,677,752	460,250,932
	1,009,805,498	4,435,540	1,014,241,038	1,066,005,266
25 % අඩු කිරීම	118,566,613	1,080,231	(119,646,844)	(72,301,753)
ඉදිරි අගය	891,238,885	3,355,309	894,594,194	993,703,513

සටහන 5	2014 Rs.	2013 Rs.
- උප සමාගම් වල ආයෝජන	155,995,171	15,995,171
<p>1995 දී ශ්‍රී ලංකා ලිපිකානු කාර්මිකයාණය නා පතු සම්පත් සංවර්ධන සමාගමේ, ඉල්ලුම් නොකරන ලද ආයෝජන වල රු. 15,995,170.61 ක් මණ්ඩලය විසින් ආයෝජනය කර ඇත. උප සමාගමෙන් 51% ක් මණ්ඩලය හිමිකර ගෙන ඇත. පිරිවැය ගිණුම්කරණ ක්‍රමය යටතේ මෙම ආයෝජනය ගිණුම් කොට ඇත. සහන සඳහන් හේතූන් නිසා ඒකාබද්ධ ගිණුම් පිළියෙල කළ නොහැක.</p>		
1. උප සමාගමේ ක්‍රියාකාරකම් මව් සමාගමේ ක්‍රියාකාරකම්වලට වෙනස්ය		
2. උප සමාගමේ ගිණුම් වර්ෂය මව් සමාගමේ ගිණුම් වර්ෂයට වෙනස්ය		

සටහන 6	2014	2013
	(RS.)	(RS.)
2014 - 12 - 31 දිනට වෙළෙඳ සහ අනෙකුත් නොහ		
පොල් කොපරා	93,855,026.61	61,738,970.33
විවිධ නිෂ්පාදන නොහ	9,168,426.82	2,267,268.31
ගොවිපොළොව සහ ප්‍රධාන කාර්යාලයේ පොදු නොහ.	67,724,634.54	63,239,768.25
නොකැපුණු නොහ	10,239,389.47	10,239,389.47
	180,987,477.44	137,485,396.36

සටහන 7	2014	2013
	(RS.)	(RS.)
- වෙළෙඳ , අනෙකුත් ලැබිය යුතු දෑ සහ අත්තිකාරම්		
කාර්යමණ්ඩල ණයගැතියෝ	36,470,023	34,787,594
වෙළෙඳ සහ අනෙකුත් ණයගැතියෝ	175,449,285	203,027,311
අඩු කලා : බොල් සහ අධිකාර ණය සඳහා වෙන්කිරීම්	211,919,307 (19,077,932)	237,814,905 (21,194,249)
	196,841,375	216,660,660
ආර්ථික සේවා ගාස්තු	24,605,227	17,494,747
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව	1,786,902.20	2,079,371
නාවක ඉල්ලුම්කල හැකි එකතුකල අගය මත බදු	10,823,379.77	3,027,164
	234,056,884	239,261,942



වාර්ෂික වාර්තාව
2014

සටහන 8 තැන්පතු හා ඉදිරියට කළ ගෙවීම්	2014 (RS.)	2013 (RS.)
තැන්පතු	1,649,278	1,170,423
ඉදිරියට කළ ගෙවීම්	8,312,191	8,046,204
	9,961,468	9,216,627

සටහන 9 අනෙකුත් ජංගම වත්කම්	2014 (RS.)	2013 (RS.)
ගොවිපොළ වල තවත් සහ වී වගාව වැනි සම්පූර්ණ නොවූ ක්‍රියාකාරකම් සඳහා දරන ලද වියදම්	75,886,743	34,299,700

සටහන 10 කාලීන හා ඉල්ලුම් තැන්පතු	2014 (RS.)	2013 (RS.)
ඉල්ලුම් තැන්පත් මහජන බැංකුව නායාගේන්ද්‍රිට ස්ථාවර තැන්පත් ලංකා බැංකුව	56,677,027	28,568,780
	354,739	323,809
	57,031,766	28,892,589

සටහන 11 මුදල් සහ මුදල් වලට සමාන දෑ	2014 (RS.)	2013 (RS.)
බැංකු ගේෂයන්	14,385,012	9,454,773
ඉතිරි කිරීමේ ගිණුම	6,397	6,397
අනැති මුදල්	1,865,767	3,732,196
අනැති මුද්දර	73,037	117,775
මාර්ගස්ථ මුදල්	(2,197,271)	(12,575,181)
	14,132,942	735,960

සටහන 12 කාලීන ණය මත පොලී ගෙවීම්	2014 (RS.)	2013 (RS.)
ගොවිතන් භාරකාර අරමුදල	93,612,700	98,412,700
මහජන බැංකු ණය	12,500,000.24	45,833,333
ආනයනික කිරිගව ණය	1,600,799,758	1,577,844,216
කල්බදු පහසුකම්		-
තව කැබර් 5	33,223,940	-
කිරි බවුසරය	2,230,195	-
අධිගිතකරණ ප්‍රක් රථය	3,078,895	-
ගොන්ඩා යතුරු පැදී	598,800	-
කැබර් 5	2,697,975	12,595,448
ට්‍රැක්ටර් 5	4,539,633	10,492,546
මෝටර් රථ 2	2,422,680	8,139,409
අවිනිශ්චිත පොලී		
කැබර් 5	(68,090)	(1,389,501)
ට්‍රැක්ටර් 5	(553,589)	(2,805,200)
මෝටර් රථ 2	(110,354)	(263,794)
තව කැබර් 5	(5,630,260)	-
කිරි බවුසරය	(455,181)	-
අධි ගිතකරණ ප්‍රක් රථය	(628,402)	-
ගොන්ඩා යතුරු පැදිය	(44,213)	-
මාස 12 ක කාලය සඳහා වූ අවිනිශ්චිත පොලිය	-	(8,350,838)
	1,748,214,486	1,740,508,319
වසර අවසානයේ ශේෂය	1,748,214,486	1,740,508,319

සටහන 13 පොලී රහිත ණය	2014 (RS.)	2013 (RS.)
භාණ්ඩාගාර ණය	50,000,000	50,000,000
	50,000,000	50,000,000

සටහන 14 විග්‍රාම පාරිභෝගික සඳහා වෙන් කිරීම්	2014 Rs.	2013 Rs.
ජනවාරි 01 දිනට ශේෂය	154,251,000	134,361,674
එකතු කලා : වර්ෂය තුළ වෙන්කිරීම්	10,251,787	9,049,958
ආරම්භක ශේෂය මත පොලී	17,738,865	15,451,592
ආයු ගණක (ලාභය) අලාභය	2,345,370	11,311,190
	184,587,021	170,174,415
අඩු කලා : වසර තුළ ගෙවූ මුදල	(20,673,487)	(15,923,413)
දෙසැම්බර් 31 වන දිනට ශේෂය	163,913,535	154,251,001

සටහන 15 කල්බදු එක්කම් මත විලම්භිත අයහාර ආදායම්	2014 (RS.)	2013 (RS.)
ඉදිරියට ගෙන ආ ශේෂය	42,015,493	43,015,998
අයහාර ගිණුමට මාරුකිරීම - ලැන් ලීබ් සමාගමේ කල්බදු	(88,384)	(88,384)
අයහාර ගිණුමට මාරුකිරීම - බැංකුවක සමාගමේ කල්බදු	(666,666)	(666,666)
අයහාර ගිණුමට මාරුකිරීම - රජවැල්ල හෝල්ඩින්ග්ස් සමාගමේ කල්බදු	(245,455)	(245,455)
	41,014,989	42,015,493

සටහන 16	2014 (RS.)	2013 (RS.)
ගෞවිය යුතු දෑ සහ වෙන්කිරීම්		
කාර්ය මණ්ඩල ණය ගිමියෝ	16,067,875	20,459,493
වෙළෙඳ සහ අනෙකුත් ණය ගිමියෝ	269,098,458	273,194,664
උපවිත වියදම්	21,325,991	19,086,485
වෙන්කිරීම්	66,451,873	16,511,489
කැප්පන්	14,368,288	14,901,653
ගෞවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල	6,065,715	4,928,375
ගෞවිය යුතු සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල	775,972	993,556
	394,154,172	350,075,715
ගෞවිය යුතු එකතුකළ අගය මත බද්ද	12,316,522	8,991,774
කෙටිකාලීන ණය	-	-
අත්තිකාරම් මුදල් SLPD	140,000,000	-
	546,470,694	359,067,489

සටහන 17 කෙටිකාලීන ණය	2014 (RS.)	2013 (RS.)
මහජන බැංකුව - 100153693183	40,956,423	37,744,755
මහජන බැංකුව - 100153694880	-	799,276
මහජන බැංකුව 873	-	2,905,419
මහජන බැංකුව 228	-	-
ගොවිපොළ අලෙවිසැල 1001 6369 48 65	-	34,288
බඩ ඉරිගු ව්‍යාපෘති	1	-
ගොවිපොළ ජංගම ගිණුම	24,923,332	49,529,068
	65,879,756	91,012,806

සටහන 18 ඉදිරි මාස 12 තුළ ගෞවිය යුතු ණය	2014 (RS.)	2013 (RS.)
මහජන බැංකු ණය	16,666,667	-
ගෞවිය යුතු භාණ්ඩාගාර ණය	42,341,819	-
මෝටර් රථ මත ගෞවිය යුතු කල්බදු මුදල	2,907,216	2,907,216
පැරණි කැබ් රථ සඳහා ගෞවිය යුතු කල්බදු මුදල	6,475,140	6,475,140
වැස්ටර් සඳහා ගෞවිය යුතු කල්බදු මුදල	2,867,136	2,867,136
අධිගිනකරණ මුත් රථය සඳහා ගෞවිය යුතු කල්බදු මුදල	901,140	-
යතුරු පැඳි සඳහා ගෞවිය යුතු කල්බදු මුදල	479,040	-
අලුත් කැබ් රථ සඳහා ගෞවිය යුතු කල්බදු මුදල	9,724,080	-
කිරි බඩුසරය සඳහා ගෞවිය යුතු කල්බදු මුදල	652,740	-
යතුරු පැඳි සඳහා අවිනිශ්චිත පොළීය	(89,325)	-
නව කැබ් රථ සඳහා අවිනිශ්චිත පොළීය	(3,376,367)	-
අධිගිනකරණ මුත් රථය සඳහා අවිනිශ්චිත පොළීය	(370,671)	-
කිරි බඩුසරය සඳහා අවිනිශ්චිත පොළීය	(268,496)	-
මෝටර් රථ සඳහා අවිනිශ්චිත පොළීය	(378,666)	(834,464)
වැස්ටර් සඳහා අවිනිශ්චිත පොළීය	(834,623)	(1,398,340)
කැබ් රථ සඳහා අවිනිශ්චිත පොළීය	(600,850)	(1,665,850)
	77,095,980	8,350,838



SLFRS / LKAS වල අදාලත්වය

පවත්නා ශ්‍රී ලං මු වා ප්‍රමිති සහ ලංකා ගිණුම් ප්‍රමිති යෙදවීමේ හැකියාව.

වර්තමානයේ බලාත්මක SLFRS / LKAS ප්‍රමිතීන් (2012 සිට ක්‍රියාත්මකයි)

SLFRS/ LKAS No.	විස්තරය	
SLFRS 1	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත SLFRS / LKAS මුල්වරට සම්මත කර ගැනීම	
SLFRS 2	කොටස් පාදක ගෙවීම්	අදාළ නොවේ
SLFRS 3	ව්‍යාපාර සංයෝජන	
SLFRS 4	රක්ෂණ ගිවිසුම්	අ/නො
SLFRS 5	විකිණීම සඳහා තබාගෙන ඇති ජංගම නොවන වත්කම් සහ ආයතනික මෙහෙයුම්	අ/නො
SLFRS 6	බණිජ සම්පත් සඳහා ගවේෂණය	අ/නො
SLFRS 7	මූල්‍ය සාධන පත්‍ර හෙළිදරව්ව හා වගකීම්	
SLFRS 8	මෙහෙයුම් අංශ	අ/නො
LKAS 1	මුදල් ප්‍රකාශන ඉදිරිපත් කිරීම	
LKAS 2	භාණ්ඩ තොග	
LKAS 7	මුදල් ප්‍රවාහ ප්‍රකාශන	
LKAS 8	ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් හා වැරදි	
LKAS 10	වාර්තා කරන කාලපරිච්ඡේදයට පසු සිදුවීම්	
LKAS 11	ඉදිකිරීම් කොන්ත්‍රාත්	අ/නො
LKAS 12	ආදායම් බදු	
LKAS 16	දේපළ පිරියත හා උපකරණ	
LKAS 17	කල්බදු	
LKAS 18	අයහාර	
LKAS 19	සේවක ප්‍රතිලාභ	
LKAS 20	රජයේ ප්‍රතිපාදන සඳහා ගිණුම්කරණය සහ රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම	
LKAS 21	විදේශ විනිමය අනුපාතික වෙනස්කම් වල බලපෑම්	
LKAS 23	ණය ගැනුම් පිරිවැය	අ/නො
LKAS 24	සම්බන්ධිත පාර්ශවයන් හෙළිදරව් කිරීම	අ/නො
LKAS 26	විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් පිළිබඳ ගිණුම්කරණය හා වාර්තාකරණය	අ/නො
LKAS 27	ඒකාබද්ධ හා වෙන් වශයෙන් වූ මූල්‍ය ප්‍රකාශන	
LKAS 28	ආශ්‍රිතයන්ගේ ආයෝජන	අ/නො
LKAS 29	අධි උද්ධමන ආර්ථිකවල මූල්‍ය වාර්තාකරණය	අ/නො
LKAS 31	බද්ධ ව්‍යාපාරයන්හි හිමිකම්	
LKAS 32	මූල්‍ය සාධන පත්‍ර ඉදිරිපත් කිරීම	
LKAS 33	කොටසක ඉපයුම්	අ/නො
LKAS 34	අතුරු මූල්‍ය වාර්තාකරණය	අ/නො
LKAS 36	වත්කම් හානිකරණය	
LKAS 37	අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම්	
LKAS 38	අස්පාශ්‍ය වත්කම්	
LKAS 39	මූල්‍ය සාධන පත්‍ර හඳුනාගැනීම හා මැනීම	
LKAS 40	ආයෝජන දේපල	
LKAS 41	කෘෂිකර්ම	

ජා ප සං මණ්ඩලයට අදාළ ප්‍රමිති ශ්‍රී ලං මු වා ප්‍ර - 1 පළමු වරට ශ්‍රී ලං මු වා ප්‍රමිති භාවිතා කිරීම.

ජා ප සං මණ්ඩලයට අදාළ ප්‍රමිති ශ්‍රී ලං මු වා ප්‍ර - 1 පළමු වරට ශ්‍රී ලං මු වා ප්‍රමිති භාවිතා කිරීම. ශ්‍රී ලං මු වා ප්‍ර 1 හි අරමුණ ආයතනයක් ප්‍රථම වරට මුදල් ප්‍රකාශන සකස් කිරීමේදී, ශ්‍රී ලං මු වා ප්‍රමිති මූලික භාවිතා කරන ක්‍රමවේදයක් සකස් කිරීමයි. ශ්‍රී ලං මු වා ප්‍රමිතිවල අරමුණ කිසියම් ආයතනයක පළමු එම ප්‍රමිති මුදල් ප්‍රකාශන හා එහි අදාළ කාලසීමාව තුළ අන්තර් මුදල් වාර්තාවද උසස් මට්ටමින් තොරතුරු අන්තර් ගතවන බව තහවුරු කිරීමයි. එනම්, භාවිතා කරන්නන්ට විනිවිද භාවයෙන් යුක්තද හා ඉදිරිපත් කරන සියලුම කාලසීමා වලදී සන්සන්දනාත්මකද යන්න: අන්තර් ජාතික මුදල් වාර්තාකරණ ප්‍රමිතීන් යටතේ ගිණුම්කරණය සඳහා සුදුසු ආරම්භක ලක්ෂයක් සපයන්නේ ද සහ භාවිතා කරන්නන්ට ඇති ප්‍රතිලාභ ඉක්මවා නොයන විශදම දරන බවට සහතික විය හැකි ද: කලින් භාවිතා කළ ප්‍රමිතීන් (උදා : පී ඒ පී) ප්‍රමිතීන් අතහැර ශ්‍රී ලං මු වා ප්‍රමිති වලට සංක්‍රමණය වීමේදී එය ආයතනයක මුදල් තත්ත්වය, මුදල් කාර්ය සාධනයට හා මුදල් ප්‍රවාහ වලට බලපාන්නේ කෙසේ ද යන්න අරම්භක ශේෂයට එකඟව විස්තර කිරීමට ආයතනයක් සමත් විය යුතු ය.

ශ්‍රී ලං මු වා ප්‍ර ව්‍යාපාර ඒකාබද්ධතා.

ශ්‍රී ලං මු වා ප්‍ර ප්‍රමිතිවල අරමුණ වාර්තාකරණ ආයතනයක් එහි ව්‍යාපාර ඒකාබද්ධතා එහි ප්‍රතිඵල පිළිබඳ සපයන මුදල් ප්‍රකාශනයේ එන තොරතුරු වල අදාළ භාවය , විශ්වසනීයත්වය හා සන්සන්දනාත්මක බව වැඩි දියුණු කිරීමයි. මෙය ඉටුකර ගැනීම සඳහා මෙම ශ්‍රී ලං මු වා ප්‍රමිති මගින් ප්‍රතිපත්ති හා අවශ්‍යතා ස්ථාපිත කර දෙයි. අදාළ ආයතනය අත්පත් කර ගන්නාට එමගින් පහත කරුණු පැහැදිලි කර දෙනු ඇත. අත්පත්කර ගත් දේපල වත්කම් ගෙවීමට ඇති ණය වගකීම් හා කිසියම් පාලනයක් කළ නොහැකි අරමුණක් හඳුනා ගැනීම හා ඒ පිළිබඳව ගතයුතු ක්‍රියා මාර්ග : අත්පත් කර ගත් ව්‍යාපාරය සම්බන්ධ හොඳ හිත හෝ කේවල් කර වෙළෙඳාමෙන් ලබා ගත් ලාභය හඳුනා ගැනීම හා ඒ පිළිබඳ ක්‍රියා මාර්ග සහ මුදල් ප්‍රකාශ භාවිතා කරන්නන්ට ව්‍යාපාර සම්බන්ධ මුදල් ප්‍රතිඵල වල ස්වභාවය තක්සේරු කිරීමට හැකිවන බවට කුමන තොරතුරු අනාවරණය කරන්නේ ද යන්න තීරණය කිරීම.

ප්‍රධාන අර්ථ විවරණය : ව්‍යාපාර සම්බන්ධතා.

ව්‍යාපාර සම්බන්ධතාවක් යනු අත්පත් කර ගන්නා පුද්ගලයා ව්‍යාපාරයක හෝ කිහිපයක පාලනය ලබා ගනිමින් කරන ගනුදෙනුවක් හෝ අවස්ථාවකි. ව්‍යාපාරයක් යනු ඒකාබද්ධ වූ ක්‍රියාකාරකම් සමුදායක් සමග වත්කම් ලෙස අර්ථකතනය කර තිබේ. එම වත්කම් හෝ ක්‍රියාකාරකම් එහි ආයෝජකයන් හෝ වෙනත් අයිතිකරුවන්ට, සාමාජිකයින්ට හෝ සහභාගි වන්නන්ට සෘජුවම ආපසු ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙහෙයවීමට හෝ පාලනය කිරීමට හැකි ය.



SLFRS 1 : ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත SLFRS මුල්වරට සම්මත කරගැනීම

මෙම SLFRS 1 හි අරමුණ අස්ථිත්වයක විසින් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් මුල් වරට උපයෝගී කරගනිමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කොට ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය නියම කිරීමයි. මෙම SLFRS හි අරමුණ අස්ථිත්වයක පළමු මූල්‍ය ප්‍රකාශන සහ එම මූල්‍ය ප්‍රකාශන ආවරණ කරන කාල පරිච්ඡේදයේ කොටස් සඳහා වූ එහි අතුරු මූල්‍ය වාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත තොරතුරු ඇතුළත් ව පරිශීලකයන්ට විනිවිදභාවයකින් යුක්ත සහ ඉදිරිපත් කරන සියලුම කාල පරිච්ඡේදයන් පුරා සංසන්දනය කිරීමේ හැකියාව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාර ගිණුම්කරණය සඳහා යෝග්‍ය ආරම්භක ලක්ෂයක් සලසා දීම සහ ප්‍රතිලාභ ඉක්මවා නොයන පිරිවැයකට ජනනය කිරීමට හැකියාව තහවුරු කිරීමයි.

SLFRS 3 : ව්‍යාපාර සංයෝජන

මෙම SLFRS 3හි අරමුණ වන්නේ ව්‍යාපාර සංයෝජන සහ එහි බලපෑම පිළිබඳව වාර්තාකරණය කරනු ලබන අස්ථිත්වයක් විසින් එහි මූල්‍ය ප්‍රකාශනයන් හි සපයනු ලබන තොරතුරු වල අදාලත්වය විශ්වාසදායකවත් සහ සංසන්දනාත්මක බව වඩා යහපත් තත්වයකට පත් කිරීමයි. මෙය සම්පූර්ණ කරගැනීමට මෙම ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ප්‍රමිතය අත්පත් කරනු ලබන්නාගේ කටයුතු කළයුතු ආකාරය සඳහා මූලධර්ම හා අවශ්‍යතාවන් ප්‍රතිෂ්ඨානය කරයි.

එහි මූල්‍ය ප්‍රකාශනයන් අත්පත්කර ගත් හඳුනාගන්නා ගේ වත්කම් පවරාගන්නා ගේ වගකීම් සහ අත්පත් කරගැනීමට භාජනය වන්නාගේ පාලනයට යටත් නොවන හිමිකම් හඳුනාගැනීම සහ මිනුම් කිරීම සහ ව්‍යාපාර සංයෝජනයක දී අත්පත් කරගන්නා කීර්ති නාමය හෝ කේවල් කර මිල දී ගැනීමක් මගින් වන ප්‍රතිලාභ හඳුනාගැනීම සහ මිනුම් කිරීම සහ ව්‍යාපාර සංයෝජනයකදී ස්වභාවය සහ මූල්‍ය බලපෑම් අගයීමට, මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නන්ට හෙළිකළ යුතු

තොරතුරු මොනවා දැයි නිශ්චය කිරීම ප්‍රතිෂ්ඨනය කරනු ලබන මූලධර්ම හා අවශ්‍යතාවන් වේ.

ප්‍රධාන නිර්වචනය - ව්‍යාපාර සංයෝජනය

ව්‍යාපාර සංයෝජනය යනු පවරා ගන්නෙකු විසින් ව්‍යාපාර එකක හෝ ඊට වැඩි ගණනක පාලනය ලබා ගැනීමේ අදහසින් කරනු ලබන ගනුදෙනුවක් හෝ සිදුවීමකි. ව්‍යාපාරයක් යනු ආයෝජකයින්ට හෝ අනිකුත් අයිතිකරුවන්ට හෝ සාමාජිකයින්ට හෝ සහභාගිවන්නන් හට සෘජුවම ලාභාංශ, පිරිවැය අවම කිරීම හෝ වෙනත් ආර්ථික ප්‍රතිලාභ ස්වරූපයෙන් ප්‍රතිලාභයක් ලබාදීමේ අරමුණින් මෙහෙයවීමේ සහ පාලනය කිරීමේ හැකියාව ඇති එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාකාරකම් සහ වත්කම් සමූහයකි.

SLFRS 7 : මූල්‍ය සාධන පත්‍ර හෙළිදරව් කිරීම

මෙම SLFRS 7 අනුව පහත සඳහන් හෙළිදරව් කිරීම් අවශ්‍ය කෙරේ.

අ) අස්ථිත්වයේ මූල්‍ය තත්වය සහ කාර්යය සාධනය සඳහා මූල්‍ය සාධන පත්‍රවල වැදගත්කම

ආ) මූල්‍ය සාධන පත්‍ර අවදානමට නිරාවරණයවීම පිළිබඳව ණය අවදානම, ද්‍රවශීලතා අවදානම සහ වෙළඳපොළ අවදානම යන නියමිත අවම හෙළිදරව් කිරීම් ඇතුළත්ව ගුණාත්මක සහ ප්‍රමාණාත්මක තොරතුරු හෙළිදරව් කිරීම්

ඇ) අස්ථිත්වයක් විසින් සිය මූල්‍ය සාධන පත්‍ර සමාන පන්ති වලට කාණ්ඩ කළයුතු වන අතර හෙළිදරව් කිරීම් අවශ්‍ය වන විට පන්තීන් අනුසාරයෙන් හෙළිදරව් කිරීම් කළ යුතුය.

එම වර්ග පහත සඳහන් ය.

අ) ලාභාලාභ ගිණුම හරහා සාධාරණ විටිනාකම් අගය මත තක්සේරු කරන ලද මූල්‍ය වත්කම් වෙන් වෙන් ව දක්වමින්

1. මූලික ම හඳුනාගත් වශයෙන් නම් කරන ලද සහ
2. LKAS 39 අනුව වෙළඳ කටයුතු සඳහා රඳවාගෙන ඇති වත්කම් වශයෙන් වර්ගීකරණය කර ඇති මූල්‍ය වත්කම්

ආ) කල් පිරීම සඳහා ඇති ආයෝජන

ඇ) ණය සහ ලැබිය යුතු දෑ

ඈ) විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම්

ඉ) ලාභාලාභ ගිණුම හරහා සාධාරණ විටිනාකම් අගය මත තක්සේරු කරන ලද මූල්‍ය වගකීම් වෙන් වෙන් ව දක්වමින්

1. මූලික ම හඳුනාගත් වශයෙන් නම් කරන ලද සහ
2. LKAS 39 අනුව වෙළඳ කටයුතු සඳහා රඳවාගෙන ඇති වත්කම් වශයෙන් වර්ගීකරණය කර ඇති මූල්‍ය වගකීම්

ඊ) ක්‍රමක්ෂය කරන ලද පිරිවැය මත මිනුම්කරණ ලද මූල්‍ය වගකීම්

LKAS 1 : මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම

ශ්‍රී ලංකා ගිනුම්කරණ ප්‍රමිත LKAS 1 මගින් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ පදනම විස්තර කිරීම කෙරේ. මෙම ප්‍රමිතය මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ සමස්ත අවශ්‍යතාවන් මූල්‍ය ප්‍රකාශ වල ව්‍යුහය සඳහා මඟපෙන්වීම සහ මූල්‍ය ප්‍රකාශවල අන්තර්ගතයෙහි අඩංගු අවම අවශ්‍යතාවන් විස්තර කරයි.

LKAS 1 මගින් ශේෂපත්‍ර සහ විස්තීර්ණ ආදායම් ගිණුම්වල මුහුණත මත දක්විය යුතු අවම විස්තර මට්ටම නියම කෙරේ. තව ද, සාධාරණ ඉදිරිපත් කිරීම, උපචිත පදනමින් ගිනුම්කරණය ඉදිරිපත් කිරීමේ සංගත භාවය, සැලකිය යුතු භාවය, සම්මුච්චිත භාවය හා සංසන්දනාත්මක භාවයෙන් තොරතුරු සැපයීම වැනි සමස්ත අවශ්‍යතාවයන් නිර්වචනය කෙරේ.

මූලික මූල්‍ය ප්‍රකාශ වල අඩංගු විය යුතු මූලිකාංග හතරක් LKAS 1 මගින් නිර්වචනය කෙරෙන අතර ඒවායේ අවම ව්‍යුහය හා එක් එක් අංගයන් හි අන්තර්ගතය ද නියම කෙරේ.



වාර්ෂික වාර්තාව

2014

- කාල පරිච්ඡේදය සඳහා වන මූල්‍ය තත්ත්වය දක්වන ප්‍රකාශය (ඡංගම සහ ඡංගම නොවන වශයෙන් වෙන් කරන ලද)
- කාල පරිච්ඡේදය සඳහා වන විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
- කාල පරිච්ඡේදය සඳහා වන ස්කන්ධයෙහි වෙනස්වීම් දක්වන ප්‍රකාශය
- කාල පරිච්ඡේදය සඳහා වන මුදල් ප්‍රවාහය දක්වන ප්‍රකාශය (LKAS 7)

විස්තීර්ණ ආදායම් ප්‍රකාශය සඳහා අස්ථිත්වයක් විසින් හඳුනාගත් සියලු ආදායම් හා වියදම් අයිතමයන් පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ යුතුය.

අ) විස්තීර්ණ ආදායම් ප්‍රකාශය වශයෙන් තනි ප්‍රකාශයකින් හෝ

ආ) ප්‍රකාශන දෙකකින් : ලාභාලාභ සංරචක දැක්වෙන ප්‍රකාශයකින් (වෙනම ආදායම් ප්‍රකාශයක්) සහ අනෙක් විස්තීර්ණ ආදායම් වල සංරචක දැක්වීම් ලාභය හෝ අලාභ ශේෂයන්ගෙන් ආරම්භ වන දෙවන ප්‍රකාශයකින් (විස්තීර්ණ ආදායම් ප්‍රකාශය)

කාල පරිච්ඡේදයක් සඳහා වන ලාභය හෝ අලාභ ශේෂයන් සමග එම කාලය සඳහා වන අනෙකුත් හඳුනාගත් ආදායම් අයිතමයන් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයක් තුළ අඩංගු විය යුතුය. අනෙකුත් විස්තීර්ණ ආදායම් වල සංරචක අතර පහත සඳහන් දේ ද අඩංගු වේ.

- ප්‍රත්‍යාගණන අතිරික්ත වල වෙනස්කම් (LKAS 16 හා LKAS 38)
- LKAS 19 හි 93 A ඡේදය අනුව හඳුනාගත් නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් මත ආයුගණක ලාභ සහ අලාභ
- විදේශීය මෙහෙයුමක මූල්‍ය ප්‍රකාශන පරිවර්තනය කිරීම තුළින් පැන නගින ලාභ සහ පාඩු
- විකිණීම මෙහෙයුමක මූල්‍ය ප්‍රකාශන පරිවර්තනය කිරීම තුළින් පැන නගින ලාභ සහ පාඩු
- විකිණීම සඳහා තබාගෙන ඇති මූල්‍ය වත්කම් නාරත මිනුම්කරණයේ දී ඇතිවන ලාභ සහ පාඩු (LKAS 39)
- ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහයෙහි ඉදිරි රැකුම් සාධන පත්‍ර මත ඇතිවන ලාභ පාඩු වල ඵලදායී කොටස

LKAS 2 : තොග

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත LKAS 2 මගින් ඓතිහාසික පිරිවැය ක්‍රමය යටතේ තොග සඳහා ගිණුම්කරණ ක්‍රම නියම කරනු ලැබේ. තොගවල පිරිවැය තීරණය කිරීම සඳහා හා ශුද්ධ උපලබ්ධි වටිනාකමට ලියා හරින ලද වටිනාකම ඇතුළුව පසුව වියදමක් වශයෙන් හඳුනාගැනීම සඳහා මග පෙන්වීමක් සැපයීම මෙම ප්‍රමිතයෙන් සිදු කෙරේ. තොග සඳහා පිරිවැය තීරණය කරන පිරිවැය සූත්‍ර පිළිබඳව මග පෙන්වීමක් ද මෙමගින් සැපයෙයි.

සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කිරීමේ දී විකිණීම සඳහා තබා ඇති වත්කම් (නිම වූ භාණ්ඩ), සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කිරීමේ දී විකිණීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියේ ඇති වත්කම් (නොනිමි භාණ්ඩ), සහ නිෂ්පාදන ක්‍රියාවලියේ දී උපයෝගී කරගනු ලබන ද්‍රව්‍ය සහ සැපයුම් (අමු ද්‍රව්‍ය) තොග ගණයට ඇතුළත් වේ. කෙසේ වෙතත්, සමහර තොග වර්ග මෙම ප්‍රමිතය මගින් සිය විෂය පථයෙන් නිදහස් කර ඇත.

ඉදිකිරීමේ කොන්ත්‍රාත් තුළින් පැන නගින නොනිමි වැඩ (ඉදිකිරීම් කොන්ත්‍රාත් - (LKAS 11 බලන්න)

මූල්‍ය සාධන පත්‍ර (LKAS 39 බලන්න - මූල්‍ය සාධන පත්‍ර)

පශු සම්පත්, වනාන්තර ආශ්‍රිත නිෂ්පාදන, බණිජ සහ බණිජ ආශ්‍රිත නිෂ්පාදන ඒවා ශුද්ධ

උප ලබ්ධි අගයට මැනීම කළ තොග වැනි නිෂ්පාදකයින් ගේ තොග (පිරිවැයට ඉහළ හෝ පහළ) ස්ථාපිත කර්මාන්ත පිළිවෙත අනුව මැනීම් කළ තොග.

LKAS 2 හි මූලික මූලධර්මය අනුව, පිරිවැයෙන් අඩු අගයෙන් සහ ශුද්ධ උප ලබ්ධි අගයට මිනුම් කරනු ලැබේ. ශුද්ධ උප ලබ්ධි අගය යනු විකුණුම් අගයෙන් තොගය වර්තමාන තත්ත්වයට ගෙන ඒමට සහ විකිණීමට දැරූ වියදම අඩු කළ පසු ලැබෙන අගයයි. පිරිවැය යනු තොගය වත්මන් තත්ත්වයට සහ වත්මන් පිහිටි ස්ථානයට ගෙන ඒම සඳහා දරන ලද සියලු වියදම් ඇතුළත් වියදමකි. යම් නිශ්චිත පිරිවැයක් තීරණය කළ නොහැකි නම් මිනුම් ලකුණ ප්‍රතිකර්මය වනුයේ පළමු ගැනීමයි.

තොගයේ පිරිවැය වියදමක් වශයෙන් හඳුනාගනු ලබන්නේ සම්බන්ධිත ආදායම හඳුනාගනු ලබන කාල පරිච්ඡේදයේ දී ය. තොගයේ අගය ශුද්ධ උප ලබ්ධි අගයට ලියා හරිනු ලැබ අත්නම් . ලියා හරින ලද අගය වියදමක් වශයෙන් කරනු ලැබේ. පසු කාල පරිච්ඡේදයක දී එලෙස ලියා හරින ලද අගය ආපස්සට හැරවිවුවොත්, එම අගය විකුණූ භාණ්ඩ වල පිරිවැය අඩුකරමින් ආදායමට බැර කරනු ලැබේ. පහත සඳහන් විෂයන් අවශ්‍ය කරන හෙළිදරව් කිරීම් වලට ඇතුළත්ය.

- ගිණුම්කරණ ප්‍රතිපත්ති
- භාණ්ඩ අනුව තොග වල ධාරණ අගය
- ආපස්සට හරවන ලද ලියා හරින ලද අගයක්
- වගකීම් සඳහා ඇපයක් වශයෙන් තබන ලද තොගවල ධාරණ අගය
- කාල පරිච්ඡේදය සඳහා වියදමක් වශයෙන් හර කරන ලද තොගයේ පිරිවැය

LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශන

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත LKAS 7 මගින් අස්ථිරවයක් විසින් අස්ථිරවයේ මුදල් සහ මුදල් වලට සමාන දෑ වල ඓතිහාසික වෙනස්වීම් මුදල් ප්‍රවාහ ප්‍රකාශන මාර්ගයෙන් කෙසේ තොරතුරු ඉදිරිපත් කළ යුතු ද යන්න නියම කරයි. කාල පරිච්ඡේදයක් තුළ මුදල් ප්‍රවාහයන් වල ගලා යෑම මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය වශයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් වර්ගීකරණය කරයි.

මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් මුදල් සහ මුදල් වලට සමාන දෑ වල කාල පරිච්ඡේදයක් තුළ සිදුවන්නා වූ වෙනස් වීම් විස්තර කරයි. කාල පරිච්ඡේදයක් තුළ මුදල් ප්‍රවාහයන්වල ගලායෑම මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් වශයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් වර්ගීකරණය කළයුතුයි.

- මුදල් වලට සමාන දෑ කෙටි කාලීන වන අතර සැලකිය යුතු නොවන වටිනාකමෙහි අගය වෙනස් වීමේ අවදානම් වලට භාජනය වන ඉහළ ද්‍රවශීල ආයෝජනයකි.
මෙහෙයුම් ක්‍රියාකාරකම් : සෘජු හා සෘජු නොවන ක්‍රම යොදාගෙන ඉදිරිපත් කළ හැක. සෘජු ක්‍රමය තුළින් ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ලැබීම් පෙන්නුම් කරන අතර සැපයුම් කරුවන් සේවකයින් රජයේ බදු ගෙවීම යනාදිය පෙන්නුම් කෙරේ. වක්‍ර හෙවත් සෘජු නොවන ක්‍රමය තුළින් උපවිත පදනම අනුව ශුද්ධ ලාභාලාභයෙන් ආරම්භවන අතර මුදල් නොවන අයතමයන් සඳහා ගැලපීම් සිදුකරනු ලබයි.
- ආයෝජන ක්‍රියාකාරකම් : අත්පත් කරගැනීමෙන් හෝ දේපළ පිරිසත හා උපකරණ විකිණීමෙන් ඇති වන මුදල් ලැබීම් සහ ගෙවීම් වෙන් වෙන් වශයෙන් හෙළිදරව් කිරීම්: ස්කන්ධය හෝ අනෙක් ආයතන වල ණය සාධන පත්‍ර අත්පත් කරගැනීමෙන් හෝ විකිණීමෙන් (පරිපාලිතයන් අත්පත් කරගැනීම හෝ විකිණීම අතුළත්ව): තුන් වන පාර්ශවයන්ට දුන් අත්තිකාරම් සහ ණය හෝ තුන් වන පාර්ශවයන්ගෙන් ආපසු ලැබුණ අත්තිකාරම් සහ ණය
- මූල්‍ය ක්‍රියාකාරකම් : කොටස් හෝ අනෙක් ස්කන්ධ ආරක්ෂණ නිකුත් කිරීමෙන් ඇතිවන මුදල් ලැබීම් සහ ගෙවීම් වෙන් වෙන් වශයෙන් හෙළිදරව් කිරීම් : එකී ඇප යනාදිය බේරා ගැනීම සඳහා කරන ලද ගෙවීම් : ණය ඔප්පු පත්‍ර, ණයකර පත්‍ර යනාදිය නිකුත් කිරීමෙන් ලැබුණා වූ මුදල්: සහ අනෙක් ශීර්ෂ දෙකින් එකක් යටතේ නිශ්චිතව හඳුනාගත නොහැකි නැවත ගෙවීම් ක්‍රියාකාරකම්, මුදල් ප්‍රවාහයන්ට හේතු නොවන ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහ ප්‍රකාශන (ණය නිකුත් කිරීම් වලින් දේපළ අත්පත් කරගැනීම් වැනි මූල්‍ය නොවන ගනුදෙනු) වලින් බවත් කළ යුතු අතර ඒවා වෙනම පෙන්විය යුතුය.



ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත SLFRS/LKAS

LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් හා වැරදි
සාමාන්‍ය ක්‍රියාකරකම් වලින් ලැබෙන ලාභ හෝ අලාභ හෝ විශේෂ අයිතමයන් ආදායම් ප්‍රකාශයෙහි කෙලෙස ඉදිරිපත් කළ යුතුදැයි මෙම ප්‍රමිතය නියම කරයි. ගිණුම්කරණ ප්‍රතිපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් හා වැරදි සම්බන්ධයෙන් ගිණුම්ගත කළ යුතු ආකාරය ද LKAS 1 මගින් නියම කෙරේ. පෙර මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ දී තිබෙන තොරතුරු පදනම් කරගනිමින්, වැරදි අලුතින් සොයා ගන්නා ලද වැරදි වශයෙන් හෝ පෙර මූල්‍ය ප්‍රකාශ වල සාවද්‍ය ප්‍රකාශ ලෙස නිර්වචනය කරනු ලැබේ.

මුල්ම කාල පරිච්ඡේද වලට අදාළ රඳවාගන්නා ලද ඉපයීම් වල ආරම්භක ශේෂයන් ගැළපීමෙන් සහ ඉදිරිපත් කරන ලද සියලු පෙර කාල පරිච්ඡේද සඳහන් කිරීමෙන් සියලු වැදගත් වැරදි පසු කාලයන් ද අදාළ වන පරිදි ගිණුම්ගත කරනු ලැබේ. ආදායම් වල සමුච්චිත ප්‍රතිඵල හඳුනාගැනීම තහනම් වනු ඇත.

LKAS 10 : ඉදිකිරීම් කොන්ත්‍රාත්
මෙය මූලික වශයෙන් ශේෂ පත්‍ර දිනට පසු සිදුවීම් වල ආර්ථික ප්‍රතිඵල හෙළිදරව් කරන කරුණකි.

LKAS 12 : ආදායම් බදු
මෙම ප්‍රමිතයේ අරමුණ වනුයේ ආදායම් බදු සඳහා ගිණුම්කරණ ක්‍රියාවලිය නියම කිරීමයි. පහත සඳහන් අවස්ථාවල දී වර්තමාන සහ ඉදිරි බදු වලින් පැන නගින ප්‍රතිඵල සම්බන්ධයෙන් ගිණුම්කළ යුත්තේ කෙසේ ද යන්න ගිණුම්කරණයේ දී ඇතිවන ප්‍රධාන ගැටලුවක් වන්නේ ය.

- අස්ථිරවයක ශේෂ පත්‍ර දිනට හඳුනාගත් වත්කම් (වගකීම්) වල ධාරණ අගයෙහි ඉදිරි අයකර ගැනීම් (ගෙවා නිම කිරීම) සහ
- අස්ථිරවයක මූල්‍ය ප්‍රකාශවල වත්මන් කාල පරිච්ඡේදයේ හඳුනාගත් ගනුදෙනු සහ අනෙකුත් සිද්ධීන්

ප්‍රධාන නිර්වචනය : ප්‍රවර්තන බදු : කාල පරිච්ඡේදයක් සඳහා බදු අයකළ හැකි ලාභ(බදු පාඩු) සම්බන්ධයෙන් වන ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය (අය කරගත හැකි) විලම්භිත බදු වගකීම් : බද්දට යටත් වන තාවකාලික වෙනස්කම් සම්බන්ධයෙන් ඉදිරි කාල පරිච්ඡේදයන් තුළ ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය විලම්භිත බදු වත්කම්: පහත සඳහන් අවස්ථා වල දී ඉදිරි කාල පරිච්ඡේදයන් තුළ අය කළ හැකි ආදායම් බදු ප්‍රමාණය

- අ) අඩු කළ හැකි තාවකාලික වෙනස්කම්:
- ආ) භාවිතා නොකරන ලද බදු බැරකම් වල ධාරණ අගය

LKAS 16 : දේපල පිරියත හා උපකරණ
මූලික හඳුනාගැනීම් සහ පසුව කරනු ලබන දේපල පිරියත හා උපකරණ සම්බන්ධයෙන් ගිණුම්කරණය විය යුතු ආකාරය මෙම LKAS 16 ප්‍රමිතය මගින් නියම කෙරේ. දේපල පිරියත හා උපකරණ හඳුනාගත යුත්තේ පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙනය.

- අ) එම වත්කම් තුළින් ඉදිරි ප්‍රතිලාභ ගලා ඒමට ඉඩ ප්‍රස්ථාව ඇති විටෙක සහ
- ආ) එහි පිරිවැය විශ්වාසනීය ලෙස මැනිය හැකි විට

මූලික කරනු ලබන මිනුම්කරණය කළ යුත්තේ පිරිවැය මතය. දෙවනුව මිනුම් ලකුණු ප්‍රතිකර්මය යොදා ගත යුත්තේ ක්ෂය කරන ලද පිරිවැය මතය. එහෙත් අවසරලත් විකල්පය වනුයේ ප්‍රත්‍යාගණන මාදිලිය උපයෝගී කරගැනීමය. (සාධාරණ වෙළඳ අගයට සමාන)

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත SLFRS/LKAS

ප්‍රධාන මූලධර්ම

ක්ෂය කිරීම්:

ඉඩම් නොවන දීර්ඝ පීචිත කාලයක් ඇති වත්කම් එහි ප්‍රයෝජනවත් පීචිත කාලය තුළ ක්‍රමානුකූල පදනමක් මත ක්ෂය කළ යුතුය.

ක්ෂය කිරීම් වල පාදකය වනුයේ වත්කමක ඇස්තමේන්තු කරන ලද අවශේෂ අගය පිරිවැයෙන් අඩු කළ පසු ලැබෙන අගයයි. වත්කමක ආර්ථික ප්‍රතිලාභ අස්ථිත්වයක් විසින් පරිභෝජනය කරන ආකාරය යොදා ගනු ලබන ක්ෂය ක්‍රමයෙන් පිළිබිඹුවිය යුතුය.

වත්කම් ප්‍රත්‍යාගණනයට භාජනය වී ඇත්නම් ක්ෂය කිරීම් පාදක විය යුත්තේ ප්‍රත්‍යාගණිත අගයෙනි.

වත්කමක ප්‍රයෝජනවත් පීචිත කාලය අවශේෂ අගය සහ ක්ෂය කිරීම් ක්‍රමය වාර්ෂික පදනමක් මත සමාලෝචනය කළයුතු අතර එහි කරනු ලබන්නා වූ වෙනස්කම් පෙර දක්නා ලෙස පෙන්වුම් කළ යුතුය.

වත්කමක ප්‍රයෝජනයන් පීචිත කාලය අවසානයේ දී දැරීමට සිදුවන සැලකිය යුතු වියදම් වත්කමෙහි අවශේෂ අගය අඩු කොට පෙන්වීමෙන් හෝ එම පිරිවැය වත්කමෙහි පීචිත කාලය ඇතුළත වියදමක් වශයෙන් සැලකිය යුතුය.

අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව, දැනට සම්පූර්ණයෙන් ම ක්ෂය කිරීම් වලට භාජනය කර ඇති මණ්ඩලයට අයත් ඉතා පැරණි වාහන දැන් රජයේ තක්සේරුකරු විසින් වටිනාකම තක්සේරු කරගෙන යන අතර වටිනාකම සම්බන්ධ තක්සේරු වාර්තා ලැබුණ විගස, එයට අදාළ සටහන් ගිණුම් පොත්පත්වල තබනු ඇත.

පිරිවැය ආකෘතිය භාවිතා කරන්නේ නම්, දේපළ පිරියත හා උපකරණ අයිතමන් හි මුළු පිරිවැයට සාපේක්ෂව දේපළ පිරියත හා උපකරණ වත්කම් වල එක් එක් අයිතමයන් හි කොටස් වල පිරිවැය සැලකිය යුතු ප්‍රමාණයක් නම්, අයිතමයේ පිරිවැය වෙනමම ක්ෂය කළ යුතුය. (සංරචක ප්‍රවේශය 11)

එසේම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී පහත සඳහන් ක්ෂය අනුපාත අනුගමනය කර තිබේ.

අයිතමය	ක්ෂය අනුපාතය
ගොඩනැගිලි	5%
යන්ත්‍ර හා උපකරණ	10%
වතු උපකරණ	5%
කාර්යාල උපකරණ	20%
ලීබ්‍රඩ් හා සවිකිරීම්	10%
ව්‍යුහ	5%
මොටර් වාහන	10%



ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත SLFRS/LKAS

LKAS 17 - කල් බදු දීමනා කරුවෙකු සඳහා වන ගිණුම්කරණය

කල් බදු දීමනාකරුවන් සඳහා මූල්‍ය කල් බදු ලැබිය යුතු දෑ වශයෙන් ගිණුම් තැබිය යුතු අතර කල් බදු ආදායම් හඳුනාගත යුත්තේ කාලයෙන් කාලයට ලැබෙන නියත ප්‍රතිලාභ අනුපාතිකය අනුවය.

ඉදිරි අවම බදු කුලී සහ ශුද්ධ ලාභාලාභ ගිණුම් වල ඇතුළත් අසම්භාව්‍ය කුලී බදු පිළිබඳව තොරතුරු කල් බදු දීමනා කරුවන් විසින් හෙළිදරව් කල යුතුය.

කල් බදු දීමනාකරුවන් විසින් මූල්‍ය ආදායම් වෙන් කිරීම සඳහා ශුද්ධ ආයෝජන ක්‍රමය භාවිතා කල යුතුය. ශුද්ධ මුදල් ආයෝජන ක්‍රමය සඳහා දැන් අවසර දෙනු නොලැබේ.

LKAS 18 : අයහාර

මෙම LKAS 18 ප්‍රමිතයේ අරමුණ වනුයේ භාණ්ඩ විකුණුම් සේවාවන් සැලසීම පොලී හිමිකම් සහ ලංභාංශ වැනි ගණුදෙනු සහ සිද්ධිවලින් ඇතිවන අයහාර පිළිබඳව අනුගමනය කල යුතු ගිණුම්කරණ ක්‍රමවේදය නියම කිරීමයි.

ප්‍රධාන නිර්වචනය : අයහාරය: අස්ථිත්වයක් තුළ සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබෙන (භාණ්ඩ විකුණුම් සේවාවන් සැලසීම පොලී හිමිකම් සහ ලංභාංශ වැනි) දල ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම් (මුදල් ලැබිය යුතු දෑ සහ අනෙකුත් වත්කම්)

අයහාර මැනීම

ලැබුණු ප්‍රතිස්ථාවේ සාධාරණ අගය මත අයහාර මැනිය යුතුය. අයහාර ජනිත කරන එක සමාන වටිනාකමෙන් සහ ස්වාභාවයෙන් යුක්ත භාණ්ඩ සහ සේවා හුවමාරු කර ගැනීම් ගණුදෙනු වශයෙන් සලකනු නොලැබේ. කෙසේ වෙතත් අසමාන අයිතමයන් හුවමාරු කර ගැනීම් අය හාර ජනිත කරන ගණුදෙනු වශයෙන් සලකනු ලැබේ.

මුදල් හෝ මුදල් වලට සමාන දෑ වල ගලා ඒම විලම්භනය කලහොත් ලැබිය යුතු ප්‍රතිස්ථාව ලැබීමට නියමිත මුදල් හෝ මුදල් වලට සමාන දෑ වල නාමික ප්‍රමාණයට වඩා අඩුවන අතර වට්ටම් දීම සුදුසු වනු ඇත. උදාහරණයක් වශයෙන් මෙය සිදුවිය හැක්කේ විකුණුම්කරු විසින් පොලී රහිත ණය පහසුකම් ගැණුම්කරුට විටක දී හෝ වෙළඳපොළට අඩු පොලී අනුපාතිකයක් අය කරන විටකදීය. වෙළඳපොළ අනුපාතිකයන් අනුව පොලිය සැලකිල්ලට ගත යුතුය.

LKAS 18 : අයහාර ප්‍රමිතය අනුව පහත සඳහන් හෙළිදරව් කිරීම් අවශ්‍ය කෙරේ

- අයහාර හඳුනාගැනීම සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්ති
- පහත සඳහන් එක් එක් අයහාර වර්ග වල ප්‍රමාණය
- භාණ්ඩ විකුණුම්
- සේවාවන් සැපයීම
- පොලිය
- හිමිකම්
- ලාභාංශ
- එම එක් එක් වර්ග තුළ භාණ්ඩ හෝ සේවා හුවමාරු කිරීම් වලින් ලැබුන අයහාර ප්‍රමාණය එක් එක් වර්ග වල අයහාර හඳුනාගැනීමේ නිර්ණායකයන් සපුරාලීම සඳහා LKAS 18 අයහාර ප්‍රමිතිය අනුව කටයුතු කිරීම වැදගත් වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත SLFRS/LKAS

LKAS 19 - සේවක ප්‍රතිලාභ

මෙම LKAS 18 ප්‍රමිතයේ අරමුණ වනුයේ සේවක ප්‍රතිලාභ හෙළිදරව් කිරීම සඳහා ගිණුම්කරණ ක්‍රමවේද නියම කිරීමයි (සේවකයින් විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ව්‍යාපාරයක් විසින් දෙනු ලබන සියලුම ආකාරයේ වන්දි මුදල්), මෙම ප්‍රමිතයේ සමස්ථ අවශ්‍ය විස්තර වල අවධාරණය කරනු ලබන මූලධර්මය වනුයේ සේවකයින්ට දෙනු ලබන ප්‍රතිලාභ වල පිරිවැය සේවකයා විසින් එම ප්‍රතිලාභ උපයන කාල පරිච්ඡේදයේම හඳුනාගත යුතු වන අතර එය ගෙවිය යුතු හෝ ගෙවූ කාල පරිච්ඡේදයේ නොවිය යුතු ය.

LKAS 20 - රාජ්‍ය ප්‍රදාන සඳහා ගිණුම්කරණ සහ රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම

මෙම LKAS 20 ප්‍රමිතයේ අරමුණ වනුයේ රාජ්‍ය ප්‍රදාන සහ අනෙකුත් ආකාරයේ රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම සඳහා ගිණුම්කරණ නියම කිරීමයි.

ජාතික පශු සම්පත් මණ්ඩලයේ රජයේ ප්‍රදානයන් කෘෂිකර්මය යටතේ ගිණුම්කොට ඇත.

LKAS 27 - ඒකාබද්ධ සහ වෙන් වශයෙන් වූ මූල්‍ය ප්‍රකාශන

LKAS 27 ප්‍රමිතය පරිපාලිතයක සංකල්පය නිර්වචනය කරනු ලබන්නේ තවත් මව් ව්‍යාපාරයක් විසින් පාලනය කරනු ලබන සමාගමක් වශයෙනි. මව් ව්‍යාපාරයකට එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක පරිපාලිතයන් තිබෙන විට ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම අවශ්‍ය වේ. LKAS 27 ප්‍රමිතයෙන් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම පහත සඳහන් නිර්ණායකයන් ඉදිරිපත් කෙරේ.

- සියලු පරිපාලිතයන් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ වල ඇතුළත් කල යුතු වේ. පොදු නොවන සමහර අස්තීත්වයන් හට සීමා සහිත වූ ව්‍යතිරේකයක් ඇත.
- ඒකාබද්ධ පරිපාලිතයන් ගේ වාර්තාකරන දිනය හා මව් සමාගමෙහි වාර්තාකරන දිනය අතර වෙනස මාස තුනකට වඩා නොවැඩිය යුතු අතර මෙම කාලපරිච්ඡේදය තුළ සිදු වූ වැදගත් හා සැලකිය යුතු ගණුදෙනු හෝ ගැලපීම් වාර්තාකොට තැබිය යුතුය.
- මව් සමාගමෙහි සහ පරිපාලිතයන් හි ඒකාකාර ගිණුම්කරණ ප්‍රතිපත්තීන් අනුගමනය කළ යුතුය.
- මව් සමාගමේ වෙන් වශයෙන් සකසන ලද මූල්‍ය ප්‍රකාශ වල LKAS 39 අනුව පරිපාලිතයන් පිරිවැය අගයෙන් හෝ සාධාරණ වටිනාකමේ අගයෙන් පෙන්විය හැකිය.
- පහත සඳහන් අයිතම අවශ්‍ය කරන හෙළිදරව් කිරීම් වලට ඇතුළත් වේ.
- එක් එක් සැලකිය යුතු පරිපාලිතයන් වල නම රට අයිතිය සහ ඡන්ද බල ප්‍රතිශතය
- පරිපාලිතයක් ඒකාබද්ධ නොකිරීමට හේතු
- ඒකාබද්ධ පරිපාලිතයක මව් සමාගමට සියයට පනහකට වඩා ඡන්ද බලයක් නැත්නම් සම්බන්ධතාවයේ ස්වභාවය
- ඒකාබද්ධ කිරීමෙන් බැහැර කල පරිපාලිතයක මව් සමාගමට සියයට පනහකට වඩා ඡන්ද බලයක් නැත්නම් සම්බන්ධතාවයේ ස්වභාවය
- මෙම කාලය තුළ පරිපාලිතයන් අත්පත් කිරීම් වල සහ විකිණීම් වල ප්‍රතිඵල

මව් සමාගමේ වෙන් වශයෙන් සකසන ලද මූල්‍ය ප්‍රකාශ වල පරිපාලිතයන් සඳහා ගිණුම් තැබීම් ක්‍රමය විස්තර කළ යුතුය.



LKAS 32 - මූල්‍ය සාධන පත්‍ර ඉදිරිපත් කිරීම

මෙම LKAS 32 ප්‍රමිතයේ අරමුණ වනුයේ ව්‍යවසායකයේ මූල්‍ය තත්ත්වය, කාර්යය සාධනය සහ මූල්‍ය ප්‍රවාහයට ශේෂ පත්‍රය මත සහ ශේෂ පත්‍රයෙන් බැහැර මූල්‍ය පත්‍ර වල වැදගත්කම පිළිබඳව පරිශීලනය කරන්නන් ගේ අවබෝධය තවදුරටත් වැඩි දියුණු කිරීමයි.

LKAS 33 : කොටසක ඉපැයුම්

කොටසක ඉපැයුම් වල මිනුම්කරණය හා හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් මෙම LKAS 32 ප්‍රමිතය විස්තර කරන අතර කිසිම නිශ්චිත ව්‍යවසාය සම්පත් සැලසුම් විසඳුම ක්‍රමයකින් මෙයට සහයක් නොලැබේ.

LKAS 36 : වත්කම් හානිකරණය

මෙම LKAS 36 ප්‍රමිතය මගින් ප්‍රධාන වශයෙන් අවධානය කෙරෙන්නේ කීර්ති නාමය, අස්පාශ්‍ය වත්කම් සහ දේපළ පිරියත සහ උපකරණ සම්බන්ධයෙන් වන ගිණුම්කරණය පිළිබඳවයි. හානිකරණයට පත් වත්කම් හඳුනාගැනීම, එහි අය කරගත හැකි ප්‍රමාණය මැනීම, ඇතිවන ඇතිවන හානිකරණ අලාභයක් හඳුනාගැනීම හෝ ආපස්සට හැරවීම සහ හානිකරණ අලාභයන් සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීම හෝ හානිකරණ අලාභයන් ආපස්සට හැරවීම පිළිබඳව ඇතුළත් කළ යුතු අවශ්‍යතා මෙම ප්‍රමිතය මගින් නියම කෙරේ.

මෙම LKAS 36 ප්‍රමිතය ව්‍යවසායක් විසින් සිය වත්කම් අධි වටිනාකමකින් සටහන් වී නැති බව තහවුරු කරගන්නේ කෙසේ ද, ව්‍යවසායක් විසින් වත්කමක අයකරගත හැකි මුදල තක්සේරු කරගන්නේ කෙසේ ද (අයකර හැකි මුදල) සහ මෙම තක්සේරු කිරීම තුළින් හඳුනාගත් හානිකරණ අලාභයන් පිළිබඳව ව්‍යවසායක් විසින් ගිණුම්කරණය කරන්නේ කෙසේ ද යන්න විස්තර කරයි.

LKAS 36 : ප්‍රමිතයෙහි අනෙකුත් ප්‍රධාන අවශ්‍යතා පහත සඳහන් පරිදිය.

- වත්කමක අයකරගත හැකි මුදල වූයේ එහි සාධාරණ වටිනාකමෙන් ඉහළ අගයෙන් විකිණීම වෙනුවෙන් දරන ලද වියදම් සහ භාවිතයේ ඇති වටිනාකම (වට්ටම් කරන ලද මුදල් ප්‍රවාහයන් පදනම් කරගෙන) අඩු කිරීමෙන් පසුය.
- සාධාරණ වටිනාකම යනු කැමැත්ත ප්‍රකාශිත දැනුමැති පාර්ශයන් අතර අතේ දුරින් වූ ගණුදෙනුවක දී වත්කමක් විකිණීමෙන් ලද හැකි මුදල
- භාවිතයේ ඇති වටිනාකම යනු වත්කමක් එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය තුළ භාවිතයෙන් හා ඉන්පසු විකිණීමෙන් ලැබිය හැකි මුදල : භාවිතයේ ඇති වටිනාකම ගණනය කරනු ලබන්නේ තක්සේරු ඉදිරි මුදල් ප්‍රවාහයන් වල වාර්තමාන වටිනාකමෙනි. වට්ටම් අනුපාතිකය විය යුත්තේ වත්කමට නිශ්චිත වන අවදානම සහ කාලය සහ මුදලේ වටිනාකම සම්බන්ධයෙන් වෙළඳපොළෙහි වර්තමාන තක්සේරු පිළිබිඹු වන ආකාරයේ පෙර බදු අනුපාතිකයකිනි.

හානිකරණය පිළිබඳව සටහන් තැබීම :

- පිරිවැය අගය මත දක්වන වත්කම් ආදායම් ප්‍රකාශයේ වියදමක් වශයෙන් හඳුනාගත යුතු අතර ප්‍රත්‍යාගණන අගය මත දක්වන වත්කම් ප්‍රත්‍යාගණන අඩුවීමක් වශයෙන් සැලකිය යුතුය.
- අවසන් වරට හානිකරණ අලාභයන් හඳුනාගැනීමේ සිට වත්කමක අයකළ හැකි මුදල තීරණය කිරීමට භාවිතා කරනු ලබන තක්සේරුවල වෙනසක් වූ විට හානිකරණ අලාභයක් ආපස්සට හැරවිය යුතුය. (සහ හඳුනාගත් ආදායම්)කීර්ති නාමය මෙහි දී ව්‍යතිරේකයක් වන අතර කීර්ති නාම වල හානිකරණ අලාභයන් ආපස්සට හැරවීමට ඉඩදෙනු නොලැබේ.

- ආපස්සට හරවන භානිකරණ අලාභයන් ආදායම් ප්‍රකාශයේ අදායමක් වශයෙන් හඳුනාගත යුතු අතර ප්‍රත්‍යාගණිත අගය මත දක්වන වත්කම් ආදායම් ප්‍රකාශයේ ප්‍රත්‍යාගණන වැඩිවීමක් වශයෙන් සැලකිය යුතුය. භානිකර ආලාභයන් හඳුනාගන්නා විට දී හෝ ආපස්සට හරවන විට දී ව්‍යවසායක් විසින් තොරතුරු සමහරක් වත්කම් වර්ග අනුවත් වර්තා කල හැකි බැණව අනුවත් හෙළිදරව් කළ යුතුය. සමස්තයක් වශයෙන් හඳුනාගත් හෝ ආපස්සට හරවන ලද භානිකරණ අලාභයන් වාර්තාකරණ අස්ථිත්වයක මූල්‍ය ප්‍රකාශ වලට සැලකිය යුතු සේ බලපායි නම් අතිරේක හෙළි දරව් කිරීම් කල යුතුය. යම් කිසි අවස්ථාවක වත්කමක් භානිකරණයට ගත් විමට ඉඩ ඇති බවට ඉඟියක් හෝ ඇති විටක වත්කමක අයකර ගත හැකි මුදල තක්සේරු කළ යුතුය. ශේෂ පත්‍ර දිනට භානිකර අලාභයන් ගැන සැලකිලිමත් විම සඳහා දර්ශක ලැයිස්තුවක් බැණී 36 ප්‍රමිතයෙහි ඇතුලත් ය.

තනි වත්කම් හෝ මුදල් ජනිත කරන ඒකක

අනෙක් වත්කම් වලින් ලැබෙන මුදල් ප්‍රවාහ වලින් බොහෝ සෙයින් ස්වාධීනව වත්කමක් මුදල් ජනිත නොකරන විටක දී ව්‍යවසායක් විසින් වත් අයත් මුදල් ජනිත කරන ඒකකයේ අයකර ගත හැකි මුදල තීරණය කළ යුතු ය. අනෙක් වත්කම් වලින් හෝ වත්කම් කාණ්ඩයකින් ලැබෙන මුදල් ප්‍රවාහ වලින් බොහෝ සෙයින් ස්වාධීන ලෙස මුදල් ප්‍රවාහ ජනිත කරන කුඩාම හඳුනාගත හැකි වත්කම් කාණ්ඩයක් මුදල් ජනිත කරන ඒකකයක් වේ. මුදල් ප්‍රවාහ ජනිත කරන ඒකකයක භානිකරණ ආලාභයන් හඳුනා ගැනීමට සහ ආපස්සට හැරවීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන මූලධර්ම තනි වත්කමක් සම්බන්ධයෙන් වන මූලධර්මයෙන් මූලධර්මයට සමාන වේ. මුදල් ජනිත කරන ඒකක සංකල්පය බොහෝ විට භාවිතා කරනු ලබන්නේ භානිකරණය පිළිබඳව පරීක්ෂා කිරීමට වන අතර මෙයට හේතුව බොහෝ අවස්ථාවල වත්කම් ක්‍රියා කරනුයේ තනි පදනමට වඩා සාමූහික වීමය.

LKAS 37 - ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්

LKAS 37 ප්‍රමිතය මූලික වශයෙන් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ක්‍රියා කරන අතර විශේෂ අවධානය යොමු කෙරෙනුයේ පසු ගිය සිද්ධීන්වල ප්‍රතිඵල නිසා වගකීම් වශයෙන් නිර්වචිත යුතුකම් හඳුනා ගැනීමයි. මෙම ප්‍රතිපාදන, උදාහරණ වශයෙන්, ආපසු ගෙවීමේ ප්‍රතිපාදන, වත්කම් විශ්‍රාම ගැන්වීමේ යුතුකම්, අසම්භාව්‍ය වගකීම් වැනි දේ ස්වයං ක්‍රියාව කළ නොහැක. එබැවින්, ගිනුම්කරණ පද්ධතියකට හැකි වනුයේ LKAS 37 සඳහා වතු ආකඞ්‍රයේ සහයක් ලබා දීමයි.

මණ්ඩලයට විරුද්ධව ගොනු කොට ඇති නඩු ගිණුම්කරණ දිනය වන විට ආරම්භක අවදියේ පසු වන බැවින්, ගිණුම් පොත්පත් වල වෙන් කිරීම් පමණක් සිදු කර ඇත.

වසර තුළ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව රුපියල් මිලියන 26.7 ක් සඳහා වන වසර 12 කට වැඩි ණය ගිමියන් නැවත ලියා එකතු කර ඇත.

LKAS 39 - මූල්‍ය සාධන පත්‍ර හඳුනා ගැනීම සහ මැනීම

LKAS 39 ප්‍රමිතය ලියාපදිංචි ලැයිස්තුගත සමාගම් සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් ඇති කරන අතර මෙම ප්‍රමිතය අනුව මෙකී සමාගම් විසින් සියලු මූල්‍ය සාධන පත්‍ර සාධාරණ වටිනාකමෙන් (වෙළඳ පොළ මිලෙන්) හඳුනා ගැනීම සහ මැනීම කළ යුතු බවට නියම කෙරේ. බොහෝ අවස්ථාවල විධිමත් භාණ්ඩාගාර කළමනාකරණ ක්‍රමයක් අවශ්‍ය කෙරේ. තවද මෙම ප්‍රමිතය අනුව සියලු ඉදිරි රැකුම් ලේඛනගත කොට තැබිය යුතු අතර එහි ඵලදායාතාව තක්සේරු කිරීම සඳහා නිතරම ඇගයීමට ලක් කළ යුතු ය. LKAS 39 ප්‍රමිතය යටතේ සියලුම ව්‍යුත්පන්න සාධන පත්‍ර ඇතුළුව සියලුම මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් ශේෂ පත්‍ර හඳුනා ගත යුතුය. ගෙවන ලද ප්‍රතිස්ථාවේ මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම් අත්පත් කර ගැනීමට ලැබුණ ප්‍රතිස්ථාවේ සාධාරණ වටිනාකම වන පිරිවැයෙන් ඒවා මුලින් මැනීම් කරනු ලැබේ. ව්‍යවසායක් විසින් වෙළඳපොළෙන් මිල දී ගනු ලබන ගැණුම් සහ මූල්‍ය වත්කම් විකුණුම් වෙළඳ දිනයේ දී ගනු ලබන ගැනුම් සහ මූල්‍ය වත්කම් විකුණුම් වෙළඳ දිනයේ දී හෝ පියවන ලද දිනයේ දී හඳුනා ගත යුතු ය. පියවන ලද දින හෝ සමථයකට පත් කළ දින ගිණුම්කරණ ක්‍රම භාවිතා කල හොත් වෙළඳ දින සහ පියවන දින අතර සමහර වටිනාකම් වල වෙනස්වීම් මිල දී ගැණුම් සඳහා හඳුනා ගනු ලැබේ. මූල්‍ය වත්කම් පහත සඳහන් පරිදි පත්ති ගත කරනු ලැබේ.



ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත SLFRS/LKAS

- ණය සහ ලැබිය යුතු දෑ**
 මෙම ණය සහ ලැබිය යුතු දෑ ව්‍යවසායයක් විසින් අරඹන ලද දෑ වන අතර මේවා වෙළඳ කටයුතු සඳහා තබා ගනු ලබන වත්කම් නොවේ. මෙසේ ව්‍යවසායයක් විසින් අරඹන ලද ණය සහ ලැබිය යුතු දෑ ණය සහ ලැබිය යුතු දෑ පරිණත වන තෙක් රඳවා ගත් බවට ව්‍යවසායයක් විසින් විදහා දැක්වීමට අවශ්‍යතාවක් නැත. මෙම වත්කම් සධාරණය කරනු ලබන්නේ ක්‍රමක්ෂය කළ අගය මත හෙවත් මුල් මුදල හා සඵල උචිත පොලී අනුපාතිකයක් සමගය.
- පරිණත වන තෙක් රඳවා තබා ගන්නා ආයෝජන**
 ස්ථිර පරිණත ආයෝජන, උදාහරණයක් වශයෙන් ණය සුරැකුම් සහ ව්‍යවසායයක් විසින් අදහස් කරන සහ පරිණත වන තෙක් රඳවා ගත හැකි අවශ්‍යයෙන්ම බේරා ගත යුතු වරණීය කොටස් වර්ගීකරණය රඳා පවතින්නේ කළමනාකාරිත්වයේ අදහස මත සහ හැකියාව මතය. මෙම මූල්‍ය වත්කම් ධාරණය කරනු ලබන්නේ ක්‍රමක්ෂය කළ අගය මතය.
- ලාභලාභ ගිණුම් තුළින් සාධාරණ වටිනාකම කෙටි කාලීන මිල උච්චාවචනය වලින් ලාභ ජනිත කිරීම සඳහා අත්පත් කරනු ලබන මූල්‍ය වත්කම් (වෙළඳ කටයුතු සඳහා) ඉදිරි රැකුම් සාධන පත්‍ර වශයෙන් භාවිතා කරන්නේ නම් මිස ව්‍යුත්පන්න වත්කම් නිතරම වෙළඳ කටයුතු සඳහා රඳවා ගන්නා බව සැලකේ. මෙය තුළ උප වර්ගයක් ඇති අතර මෙම ශිල්ප ක්‍රමය ගිණුම්කරණය නොගැළපීමක් නිවැරදි කරන්නේ නම් හෝ ඓතිහාසික පිරිවැය වෙනුවට සමාගමක් විසින්**

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත SLFRS/LKAS

සිය මූල්‍ය වත්කම් සාධාරණ වටිනාකම පදනම්කරගෙන කළමනාකරන්නේ නම් එමගින් සමාගම් වලට එහි මූල්‍ය සාධන පත්‍ර සාධාරණ වටිනාකමට සලකුණු කරන්නට මූලික වශයෙන් අවසර ලැබේ. මෙම සියලු මූල්‍ය වත්කම් ගිණුම්ගත කරනුයේ සාධාරණ අගය මත වන අතර වෙනස්කම් ආදායම් වල හඳුනා ගැනේ.

විකුණුම සඳහා ඇති මූල්‍ය වත්කම් ඉහත දැක්වෙන ලැයිස්තු වල නැති සියලු මූල්‍ය වත්කම් මෙම ගණයට ඇතුළත්ය. ඇති වන වෙනස්කම් වෙන ස්කන්ධ සංරචකයක සටහන් කරමින් මෙම මූල්‍ය වත්කම් සාධාරණ වටිනාකමෙහි අගයෙන් වාර්තා තබනු ලැබේ. LKAS 39 ප්‍රමිතය යටතේ යම් ව්‍යවසායක් අපේක්ෂාකළ නොහැකි තත්ත්වයක් තුළ පරිනත වෙන තෙක් රඳවා ගෙන ඇති ආයෝජන සුළු ප්‍රමාණයකින් හෝ විකුණයි නම් එහි අනෙක් සියලු පරිනත වෙන තෙක් රඳවා ගෙන ඇති ආයෝජන ඊළඟ සහ අනුගාමී වාර්තාකරණ වසර දෙක තුළ විකිණීම සඳහා ඇති වත්කම් වශයෙන් නැවත වර්ගීකරණය කළ යුතුය. මූල්‍ය වත්කම් නැවත වර්ගීකරණය සමහර අවස්ථා හැරෙන්නට ඉඩ දෙනු නොලැබේ. ප්‍රධාන නිර්වචනය : ඉදිරි රැකුම: ව්‍යුත්පන්නයක් හෝ ව්‍යුත්පන්නයක් නොවන මූල්‍ය සාධන පත්‍රයක් ශුද්ධ ලාභ හෝ අලාභයෙහි සම්පූර්ණයෙන් හෝ කොටස් වලින් ගිලිවී කිරීමක් වශයෙන් නම් කිරීමට (ශුද්ධ ආයෝජන ඉදිරි රැකුම් සඳහා පමණක්) ඉදිරි රැකුම් අයිතමයක සාධාරණ වටිනාකම හෝ මුදල් ප්‍රවාහ වටිනාකමෙහි වෙනස්වීම. LKAS 39 ප්‍රමිතය යටතේ ඉදිරි රැකුම් ගිණුම්කරණයට අවසර ලැබෙනුයේ යම් යම් අවස්ථාවල දී පමණක් වන අතර ඒ සඳහා ඉදිරි රැකුම් සම්බන්ධතාවය පැහැදිලිව නිර්වචනය කර තිබීම, මැනිය හැකි බව, ආරම්භයේ දී ඇති සඵලදායීත්වය සහ අඛණ්ඩතාවය යන තත්ත්වයන් පිහිටා තිබිය යුතුය. සමස්ත ශුද්ධ ශේෂ පත්‍ර තත්ත්වයක ඉදිරි රැකුමක් හෝ විශාල පරිමාණයේ ඉදිරි රැකුමක් වශයෙන් නොව සාධාරණ වටිනාකමකින් යුක්ත ඉදිරි රැකුමක් හෝ නිශ්චිත ඉදිරි රැකුම් අයිතමයක මුදල් ප්‍රවාහයක් නිශ්චිත ඉදිරි රැකුම් සාධන පත්‍රයක් වශයෙන් ව්‍යවසායක් නම් කරන විටදී පමණක් ඉදිරි රැකුම් ගිණුම්කරණ ක්‍රමය භාවිතා කිරීමට අවසර ලැබේ. කෙසේ වෙතත්, සමස්ත ශුද්ධ තත්ත්වයක යටත් ඉදිරි රැකුම් ගිණුම්කරණයේ ආසන්නතම ආදායම් ප්‍රකාශයේ ප්‍රතිඵල සමහර අවස්ථාවල දී ළඟාවිය හැක්කේ පාදක වන අයිතමයක කොටසක් ඉදිරි රැකුම් තත්ත්වයක් වශයෙන් නම් කිරීමෙනි. පුරෝකථනය කරන ලද ගනුදෙනු වල ඉදිරි රැකුම් සඳහා ඉදිරි රැකුම් සාදන පත්‍ර වල ලාභය හෝ අලාභය විසින් අත්පත් කරගත් වත්කම් හෝ වගකීම් වල පදනම (ධාරණ අගය) ගැලපේ.

LKAS 41 - කෘෂිකර්මය

LKAS 41 ප්‍රමිතය ජීව විද්‍යාත්මක වත්කම් සඳහා කෙසේ ගිණුම්කරණය විය යුතු ද යන්න විස්තර කරයි. ජීව විද්‍යාත්මක වත්කම් යනු පශු සම්පත්, වගාවන් යනාදිය වන අතර මෙම වත්කම් කෘෂිකර්ම නිෂ්පාදන බවට පරිවර්තනය කෙරේ.



වාර්ෂික වාර්තාව
2014

විගණන වාර්තාව





විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. } 1/14/1

මගේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date } 2016 අප්‍රේල් 22-දින

A.G.M(F)
In your information
[Signature]

සභාපති

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය



ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනෙහි අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2) (ඔ) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව.

යටෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.

[Signature]

එච්.එම්.ගාමිණි විජේසිංහ

විගණකාධිපති

- පිටපත් :-
1. ලේකම් - ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය
 2. ලේකම් - මුදල් අමාත්‍යාංශය



විගණකාධිපති දෙපාර්තමේන්තුව
கணக்காய்வாளர் தலைமை அதிபதி திணைக்களம்
AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல.
My No.

එල් පී/ඩී/එන්එල්ඩීබී/1/14/1

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2016 අප්‍රේල් 20

සභාපති

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ 23 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් මණ්ඩලයේ සභාපති වෙත 2015 ඔක්තෝබර් 30 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම

උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාධනය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ හා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වාර්තාගත වූ හෝ වාර්තාගත නොවූ හෝ විෂයයන් සහ මූලිකාංගවලට අදාලව කවර හෝ ගැලපීම් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේදැයි තීරණය කිරීමට මට නොහැකිය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාධනය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය. ඒ හේතුවකට හේතු මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන

මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී මණ්ඩලයට පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිත සමාගමෙහි මූල්‍ය ප්‍රකාශන සමඟ ඒකාබද්ධ කර පිළියෙල කරන ලද ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කළයුතු නමුත්, මණ්ඩලය වෙනුවෙන් පමණක් පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණි.



2.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 01

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් රු.130,696,928ක ප්‍රාග්ධන සංචිත හා රු.44,529,422 ක අයහාර සංචිත පවත්වා ගෙන යාමට හේතු හා ඒවායේ ස්වභාවය පිළිබඳව හෙළිදරව් කර නොතිබුණි.
- (ii) මණ්ඩලයේ ක්‍රියාත්මක කිරී ව්‍යාපෘතිය, ඩිලයිට් ව්‍යාපෘතිය, වරලත් අලෙවිසැල්, ප්‍රධාන අලෙවිසැල, නේවාසිකාගාර, සංචාරක බංගලා සහ පුහුණු මධ්‍යස්ථාන යන උප ව්‍යාපෘති යටතේ ආදායම රු 265,368,361 ක් හා එයට අදාල වියදම රු. 114,226,085ක් වෙත වෙනම දක්වනවා වෙනුවට ශුද්ධ ප්‍රතිඵලය පමණක් ආදායම් ලෙස දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 07

මෙහෙයුම්, මූල්‍ය හා ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහ නිසි පරිදි වර්ගකර මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 08

සමාලෝචිත වර්ෂයේදී හදුනාගත් පූර්ව වර්ෂ 03 ක සිදුවී තිබුණු වැරදිම්, අනිත්‍යායෝගීව මූල්‍ය ප්‍රකාශන තුළ ගලපා සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂයට ගත යුතු වුවද, රු. 13,231,640 ක්වූ හර ශේෂ හා රු.31,291,718 ක්වූ බැර ශේෂ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය මගින් ගලපා තිබුණි.



(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 12

මණ්ඩලය විසින් විලම්භිත ආදායම් බදු වත්කම් හෝ වගකීම් පවතිනවාද යන්න හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 16

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) වත්කමක් ප්‍රයෝජනවත් තත්ත්වයට පත්කල අවස්ථාවේ සිට එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා ක්‍රමානුකූල පදනමකින් ක්ෂය කලයුතු නමුත් එයට පටහැනිව 2012 හා 2013 වර්ෂවලදී අත්පත් කරගත් පිළිවෙලින් රු.635,064,057 ක් හා රු.80,468,192 ක් වටිනා වත්කම් සම්පූර්ණ වර්ෂය සඳහාම ක්ෂය කර තිබුණි. මේ හේතුවෙන් වර්ෂයේ ක්ෂය හා සමුච්චිත ක්ෂය වැඩියෙන් දක්වා තිබුණි.
- (ii) යම් වත්කම් කාණ්ඩයක් ප්‍රත්‍යාගණනය කිරීමේදී එම වත්කම් කාණ්ඩයට අයත් සියළු වත්කම් ප්‍රත්‍යාගණනය කළ යුතු වුවද, මණ්ඩලය විසින් වාහන ප්‍රත්‍යාගණනය කිරීමේදී පිරිවැය රු. 60,960,579 ක් වූ වාහන 226 ක් අත්හැර තිබූ බැවින් ඒ මගින් මූල්‍ය ප්‍රකාශනවලට වන බලපෑම් විගණනයේදී අනාවරණය කරගත නොහැකි විය.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 17

බාහිර පාර්ශවයන්ට මෙහෙයුම් කල්බදු පදනමට ඉඩම් ලබාදීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී ලද රු.720,259 ක ආදායම සම්බන්ධයෙන් කල්බදු ලබාදුන් ඉඩම් අක්කර ප්‍රමාණය, වටිනාකම, කාලවකවානු යන කරුණු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.



(උ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 40

මූල්‍ය ප්‍රකාශන වල වෙනත් ආදායම් යටතේ කල්බදු ආදායම රු.1,720,763 ක් ලෙස දක්වා තිබුණු අතර, එය ඉඩම් අක්කර 520 ක් හා ගොඩනැගිලි කල්බදු පදනම මත බදු දීම මත ලබන ආදායමක් බැවින් ආයෝජන දේපල යටතේ ගිණුම්ගත කර සටහන් මගින් අනාවරණය කළයුතු වුවද, එසේ කටයුතු කර නොතිබුණි.

(ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 41

ජීව විද්‍යාත්මක වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් කළ යුතු ක්ෂයවීම්, ලද රාජ්‍ය ප්‍රදාන, කාලපරිච්ඡේදයට අදාළව වත්කම් වල එකතුකිරීම්, ඉවත්කිරීම් ආදී භෞතික හා මූල්‍ය තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි. තවද ආනයනික ජීව විද්‍යාත්මක වත්කම් ලෙස 2012 හා 2013 වර්ෂයන් තුළදී මිලදී ගෙන තිබූ පිළිවෙලින් රු.207,898,980 ක් හා රු.434,235,312 ක් වූ ගවයන් වර්ෂ අවසානයේ දී ප්‍රත්‍යාගණනය කර සාධාරණ අගයට ගිණුම් වලට ගැලපිය යුතු වුවත්, සමාලෝචිත වර්ෂය දක්වාම ඒ අනුව ක්ෂය ගැලපීමට කටයුතු කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගිණුම්ගත නොකරන ලද ඉකුත් වර්ෂ තුළදී බාහිර පාර්ශවයන්ගෙන් ලැබී තිබූ වාහන 6 ක් සමාලෝචිත වර්ෂයේදී රු.3,750,000 කට ප්‍රත්‍යාගණනය කර තිබුණි. මෙම වත්කම ප්‍රදානයක් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට, ප්‍රත්‍යාගණන ලාභයක් ලෙස විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ දක්වා තිබුණි.
- (ආ) 2012 වර්ෂයේ රු.171,900 කට මිලදී ගත් යතුරු පැදියක වටිනාකම අසභාර වියදමක් ලෙස ගිණුම්ගත කර තිබූ අතර සමාලෝචිත වර්ෂයේදී එය රු.80,000 කට ප්‍රත්‍යාගණනය කර එම මුද් වටිනාකම ප්‍රත්‍යාගණන ලාභයක් ලෙස ගිණුම් ගත කර තිබුණි.



- (ඇ) 2011 වර්ෂයේදී රු.641,900 කට මිලදී ගත් යතුරු පැදි 05 ක වටිනාකම වත්කමක් ලෙස ගිණුම් ගත කරනු වෙනුවට අත්තිකාරම් යටතේ ගිණුම්ගත කර තිබූ අතර, සමාලෝචිත වර්ෂයේදී එම වාහන රු.470,000 කට ප්‍රත්‍යාගණනය කර එම වටිනාකම ලාභයක් ලෙස විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ දෝෂසහගතව දක්වා තිබුණි.
- (ඈ) අමාත්‍යවරයා හා රේඛීය අමාත්‍යාංශය වෙනුවෙන් වැය කළ රු.1,644,023 ක වියදමක් ලැබිය යුතු ලෙස ගිණුම්වල දැක්වීම වෙනුවට මණ්ඩලයේ වියදම් ලෙස දක්වා තිබුණි.
- (ඉ) 2009 වර්ෂයේ ධයගම ගොවිපලේ වසූ පැටව් විකිණීම වෙනුවෙන් ලද රු.435,680 ක අත්තිකාරම් හා මාරුවල ගොවිපලේ කුකුල් පැටව් විකිණීම වෙනුවෙන් ලද රු.3,113,782 ක අත්තිකාරම් අදාල විකිණීම් සිදු කිරීමේදී පියවීමට කටයුතු කර නොතිබුණි.
- (ඊ) භෞතික තොග සමීක්ෂණ වාර්තාවට අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගොවිපල පොල් තොග ශේෂය රු.6,012,680 ක් වුවද ශේෂ පත්‍රයේ රු.6,478,070 ක් ලෙස දැක්වීම නිසා වෙළඳ හා අනෙකුත් තොග ශේෂය රු. 465,390 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) ස්ථාවර වත්කම් ලේඛනය අනුව සම්පූර්ණයෙන් ක්ෂය කර ඇති නමුත් ලේඛනයෙන් ඉවත් නොකළ රු.131,673,719 ක් වටිනා වතු උපකරණ වත්කම් 1,077 ක්, කාර්යාල උපකරණ 1,156 ක් හා ආකෘතින් 1,170 ක් ප්‍රයෝජනයට ගත හැකිදැයි පරීක්ෂාකොට වත්කම් ප්‍රත්‍යාගණනය කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්

මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, ඊට අයත් ගොවිපලවල් හා ව්‍යාපෘති අතර ගනුදෙනු සටහන් කිරීම සඳහා අනුගමනය කරනු ලබන ගිණුම් ක්‍රමයේ ඇතුළත් ජංගම ගිණුම්, මුදල් හුවමාරු ගිණුම් හා පාලන ගිණුම් අදාල එක් එක් ගිණුම් සමඟ සැසඳුම් කර ගැලපීම් නොකිරීම හේතුවෙන් වර්ෂ අවසානයේදී හර ශේෂ 369 ක එකතුව වූ රු.1,206,961,029 ක් හා බැර ශේෂ 247 ක එකතුව වූ රු.1,230,952,559 ක් අතර වෙනස වූ රු. 23,991,530 ක් කෙටි කාලීන ණය ගැතියෝ යටතේ දක්වා තිබුණි. මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයේ දී පහත කරුණු වැඩිදුරටත් නිරීක්ෂණය විය.



- (අ) අන්තර් ගොවිපලවල ගනුදෙනු සටහන් කිරීමෙන් පසු ප්‍රධාන කාර්යාලයේ සහ එක් එක් ගොවිපල වල අන්තර් ගොවිපලවල ජංගම ගිණුම් ශුන්‍ය විය යුතු නමුත්, සමාලෝචිත වර්ෂය අවසානයට ප්‍රධාන කාර්යාලයේ අන්තර් ගොවිපලවල ජංගම ගිණුම් රු.370,676,659 ක හර ශේෂයක් හා රු.24,622,189 ක බැර ශේෂයක්ද, ගොවිපල පොත් වල අන්තර් ගොවිපලවල ජංගම ගිණුම් රු.2,584,523 ක හර ශේෂයක් හා රු.342,654,632 කු.බැර ශේෂයක්ද, පැවතුණි.
- (ආ) ප්‍රධාන කාර්යාලය හා ගොවිපලවල් අතර ගනුදෙනු වර්ෂ අවසානයට සැසඳීම් කළ යුතු නමුත් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ප්‍රධාන කාර්යාලයේ ජංගම ගිණුම් හි රු.715,770,651 ක හර ශේෂයක් හා ගොවිපල ජංගම ගිණුම්හි රු.716,534,893 ක බැර ශේෂයක් පැවතුණි.
- (ඇ) ව්‍යාපෘති අතර මුදල් හුවමාරු කිරීම නිවැරදිව සටහන් නොකිරීම හා ගිණුම් සැසඳීම් නොකිරීම නිසා සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.11,199,993 ක හර ශේෂයක් හා රු.1,530 ක බැර ශේෂයක් මුදල් හුවමාරු ගිණුම් වල පැවතුණි.
- (ඈ) ප්‍රධාන කාර්යාල හා ව්‍යාපෘති අතර මුදල් හුවමාරු කිරීම, මුදල් හුවමාරු ගිණුම් මගින් සිදු කරන අතර, එම ගිණුම් ශේෂ දෙසැම්බර් 31 දිනට සැසඳීම් කිරීම සිදුකළ යුතු වුවත්, නියැදි විගණන පරීක්ෂාවේදී නොසැසඳුණු පහත සඳහන් ශේෂයන් අනාවරණය විය.

	ප්‍රධාන කාර්යාලයේ පොත් වල අදාල ව්‍යාපෘති නමට මුදල් හුවමාරු ගිණුම	අදාල ව්‍යාපෘතියේ පොත් වල අදාල ව්‍යාපෘති නමට මුදල් හුවමාරු ගිණුම
	රු.	රු.
අලෙවි හල	652,659 (හර)	581,508 (බැර)
ෆ්‍රැන්චයිස් (franchise)		
ව්‍යාපෘතිය	2,707,775 (බැර)	7,172,875 (හර)
Maize , Delite, Milk ව්‍යාපෘති	27,313,344 (බැර)	ශේෂයක් නොමැත.



(ඉ) ව්‍යාපෘති අතර මුදල් නොවන ගනුදෙනු සටහන් කිරීමට පාලන ගිණුම් පවත්වාගෙන යන අතර, ප්‍රධාන කාර්යාල පොත් අනුව ව්‍යාපෘති 7 කට අදාළ ශුද්ධ ශේෂය රු.8,727,668 ක් (බැර) වුවද ව්‍යාපෘති ගිණුම් අනුව එය රු. 17,666,134 ක් වූ බැර ශේෂ 4 ක් විය. ව්‍යාපෘති අතර ඇතිවූ ගනුදෙනු එකිනෙකට නිරවුල් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් අන්තර් ව්‍යාපෘති ගිණුම් අතර රු.29,019,192 ක හර ශේෂ 4ක් හා රු.13,085,534 ක බැර ශේෂ 7ක්ද තවදුරටත් පැවතුණි.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් ගිණුම් අයිතම් සම්බන්ධයෙන් ඒවා ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි විය.

ගිණුම් අයිතමය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
-----	-----	-----
	රු.	
(අ) ස්ථාවර වත්කම් මිලදී ගැනීම හා අලුත්වැඩියාවන්	20,565,165	අදාළ ලිපිගොනු
(ආ) ණයගැතියෝ		
(i) මහවැලි පශු සම්පත් සංවර්ධන සමාගම	2,750,000	ගෙවීමට අදාළ ලිඛිත සාක්ෂි හා ශේෂ සනාථ කිරීම්.
(ii) රේඛීය අමාත්‍යාංශයෙන් ගංවතුර සහනාධාර	1,135,000	- එම -
(iii) වැවිලි නිවාස භාර අරමුදල සඳහා ගෙවීම්	2,957,521	- එම -



(iv) රේඛීය අමාත්‍යාංශයෙන්
කුකුළු පැටවුන් ලබාදීමට 5,303,391 - එම -

(v) කන්නලේ ලංකා බැංකු
ශාඛාවෙන් අයවියයුතු - 2009
වර්ෂයේ සිට පැවත එන ශේෂය 2,092,750 බැංකුව සමඟ ඇති කරගත් ගිවිසුම

(ඇ) මණ්ඩලයේ ගිණුම් සමඟ ඒකාබද්ධ කර දක්වන ලද ගොවිපලවල් 32 කට අදාල ලෙජරය, මූලික පොත් හා මූලාශ්‍ර ලියවිලි කිසිවක් විගණනය සඳහා ලැබී නොතිබුණි.

(ඈ) විදේශ බැංකු ණය මත ක්‍රියාත්මක වෙලාඩ් එළඟව ව්‍යාපෘතිය මගින් 2013 වර්ෂයේදී වැය කර මැණික් පාළම ගොවිපල යටතේ ප්‍රාග්ධන වියදම් ලෙස ගිණුම්ගත කරන ලද රු. 80,604,253 ක් සමාලෝචිත වර්ෂයේදී අයහාර වියදමක් ලෙස සමුච්චිත ආදායමට කපාහැර තිබුණි. මෙම වියදම අයහාර වියදමක් ලෙස ලියා හැරීමට හේතුවක් සහ එම වියදම තහවුරු කිරීමට අදාල කිසිදු සාක්ෂියක් විගණනයට ඉදිරිපත් නොවීය.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) කුකුළු පැටව් ලබාදීම වෙනුවෙන් මහවැලි පගු සම්පත් සංවර්ධන සමාගමෙන් අයවිය යුතු වර්ෂ 05 ක් පැරණි රු.9,450,181 ක, රේඛීය අමාත්‍යාංශයෙන් අයවිය යුතු වර්ෂ 04 ක් පැරණි රු.5,303,391 ක සහ 2013 වර්ෂයේ මීය ගිය ආනයනික එළඟවයින් 69 කට අදාලව රක්ෂණ සමාගමින් අයවිය යුතු රු.18,704,920 ක රක්ෂණ වන්දි අයකර ගැනීමට මණ්ඩලය අපොහොසත් වී තිබුණි.

(ආ) රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකින් හා ව්‍යාපෘතියකින් අයවිය යුතු රු.3,237,187 ක ණය ශේෂයක් වසර 4 ක කාලයක් ඉක්මවා තිබුණද අයකර ගැනීමට මණ්ඩලය අපොහොසත් වී තිබුණි.



- (ඇ) කාර්ය මණ්ඩල ණයගැති ශේෂ තුළ වර්ෂ 04 කට වඩා පැරණි රු.1,037,889 ක ශේෂය අයකර ගැනීමට නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොතිබුණු අතර, ණයනිමි ශේෂ තුළ පැවති වර්ෂ 01 කට වඩා පැරණි ඉල්ලුම් නොකරන වැටුප් හා කොමිස් පිළිවෙළින් රු.260,782 ක හා රු.182,472 ක ශේෂ හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) ගොවිපලවල් 2 ක වසර 5ට වඩා පැරණි නිරවුල් කර නොමැති රු.103,833 ක සේවක අර්ථසාධක අධිකාර පැවතීමට හේතු අනාවරණය කරගෙන එය නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඉ) ලංකා කම්කරු සංගමයෙන් රොසිටා ගොවිපලට අයවියයුතුව පැවති වසර 2 කට වඩා පැරණි රු.364,554 ක ණය ශේෂයක් තිබියදී සමාලෝචිත වර්ෂයේදී රු.413,929 ක් වටිනා ගොවිපළ නිෂ්පාදන ණයට සපයා තිබුණි.
- (ඊ) 1992 වර්ෂයේ දී මහා භාණ්ඩාගාරයෙන් ලබා ගෙන තිබුණු රු.50,000,000 ක පොළී රහිත ණය මුදල 2015 අගෝස්තු 31 දින දක්වා නිරවුල් කර නොතිබුණු අතර, එම ණය මුදල පියවීම සඳහා ඉදිරි වැඩපිළිවෙලක් හෝ සකස්කර නොතිබුණි.
- (උ) වටිනාකම රු.1,600,799,758 ක්වූ ණය මුදල සඳහා 2012, 2013 හා 2014 වර්ෂ වෙනුවෙන් එකතුව රු.52,956,140 ක පොළී මුදලක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද, සමාලෝචිත වර්ෂයේදී රු.12,000,000 ක් පමණක් ආපසු ගෙවා තිබුණි. 2013 මාර්තු 08 දිනට පෙර හෝ එදින සිට ණය ආපසු ගෙවීම ආරම්භ කළයුතු බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දන්වා තිබූ නමුත් ඒ අනුව කටයුතු කර නොතිබුණ අතර ණය මුදල ආපසු ගෙවීමේ සැලැස්මක් සකස්කර ගැනීමට හෝ මණ්ඩලය අපොහොසත් වී තිබුණි.



2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා නිරීක්ෂණය විය.

නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
--	--------------

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 102 (1) හා 103

කිරි ව්‍යාපෘතියට අදාළව 2012 වර්ෂයේදී හඳුනාගන්නා ලද රු.10,239,389 ක තොග උනතාවය සම්බන්ධයෙන් යොමුගත මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ආ) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 47 වන වගන්තිය

භාරකැලේ ගොවිපලේ ස්ථීර සේවකයින් 23 දෙනෙකුගේ සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගණනය කිරීම සඳහා සේවකයින්ගේ මුළු ඉපයීම් වෙනුවට මූලික වැටුප පමණක් යොදා ගෙන තිබීම නිසා දායක මුදල රු.633,571 ක් අඩුවෙන් ප්‍රේෂණය කර තිබුණි.

(ඇ) 2007 අගෝස්තු 24 දිනැති අංක 9 / 2007 (1) ඩී දරන රාජ්‍ය පරිපාලන වක්‍රලේඛයේ (i) හා (iv) ඡේද

අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂයේදී වයස අවුරුදු 60 ඉක්මවූ තැනැත්තෙකු උපදේශකවරයෙකු ලෙස කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන මාසයකට රු. 53,225ක් බැගින් රු.106,450 ක දීමනා ගෙවා තිබුණි.



(ඈ) 2011 සැප්තැම්බර් 15 දිනැති අංක පීඊඩී භාණ්ඩාගාර අනුමැතියකින් තොරව 58(2) දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය සභාපතිවරයාට 2013 දෙසැම්බර් සිට 2014 දෙසැම්බර් දක්වා මාසයකට රු.30,000 ක් බැගින් ගෙවල් කුලී දීමනා වශයෙන් එකතුව රු.390,000 ක් ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.60,309,530 ක අතිරික්තයක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ උනන්දුව රු.86,084,563 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.146,394,093 ක වර්ධනයක් පෙන්වුණි. දළ ආදායම හා රජයේ ප්‍රදාන පිළිවෙලින් රු.204,560,599 කින් හා රු.29,710,365 කින් වැඩිවීම නිසා මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයක් ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

තවද ඉකුත් වර්ෂයේ ගිණුම් මගින් ඉදිරිපත් කල රු 2,096,836 ක අතිරික්තයට එම වර්ෂයේ ප්‍රාග්ධන වියදම් ලෙස ගිණුම්ගත කරන ලද රු 80,604,253 ක් සමාලෝචිත වර්ෂයේදී අයභාර වියදමක් ලෙස සමුච්චිත ආදායමට කපාහැර තිබීම හේතුවෙන් ඉකුත් වර්ෂයේ උනන්දුව රු.86,084,563 ක් බවට සමාලෝචිත වර්ෂයේදී වෙනස් වීමද හේතු වී තිබුණි.

3.2 ආයතනයට එරෙහිව හෝ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විකුණුම් ගිවිසුම් ප්‍රකාරව ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් බාහිර ආයතන තුනකට එරෙහිව මණ්ඩලය විසින් රු.14,360,075 ක් ඉල්ලා 2011 හා 2012 වර්ෂවලදී අධිකරණවල නඩු දෙකක් ගොනුකර තිබුණු අතර, මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු විසින් සේවය අත්හිටුවීමට විරුද්ධව 2001 සිට 2014 දක්වා කාලය තුළ මණ්ඩලයට එරෙහිව නඩු 10 ක් ගොනුකර තිබුණි.



(ආ) විකිණීම සඳහා පෞද්ගලික ආයතනයක් වෙත ලබාදී තිබුණු බඩ ඉරිඟු වෙනුවෙන් වන මුදල් මණ්ඩලයට නොගෙවීම නිසා අයවිය යුතු රු.11,194,220 ක් අයකර ගැනීමට නීතිමය පියවර ගෙන ඇති නමුත්, 2015 අගෝස්තු 30 දින වන විටද එම මුදල් අයකර ගැනීමට නොහැකිවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) මණ්ඩලය විසින් ප්‍රධාන කාර්යාලය හා මණ්ඩලයේ පවත්නා ව්‍යාපෘති 4 ක් සඳහා කාර්යසාධන වාර්තා පිළියෙල කර නොතිබුණි.

(ආ) මණ්ඩලය විසින් පවත්වාගෙන යන ගොවිපල 32 අතරින් 17 ක් සමාලෝචිත වර්ෂයේදී රු. 152,387,111 ක ශුද්ධ අලාභයක් ලබා තිබුණු අතර, එයින් ගොවිපල 07 ක් 2008 වර්ෂයේ සිටම අලාභ ලබමින් පැවතුණි. කෙසේ වුවද මෙම ගොවිපලවල් ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට මණ්ඩලය අපොහොසත් වී තිබුණි.

(ඇ) කිරි ව්‍යාපෘතිය යටතේ කිරි අලෙවි කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය මගින් පවත්වා ගෙන ගිය අලෙවි සැල් 69 කින් වර්ෂය තුළදී එකතුව රු. 635,475 ක අලාභයක් ලැබූ අලෙවිසැල් 15ක් හා රු.12,600 ක ලාභයක් ලබා ඇති එක් අලෙවි සැලක්ද සමාලෝචිත වර්ෂය තුළදී වසා දමා ඇති අතර සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ක්‍රියාත්මක තත්ත්වයේ පැවති අලෙවි සැල් 53ක් අතරින් 10 කින් රු.1,196,478 ක අලාභයක් ද 43 කින් රු. 17,043,541 ක ලාභයක් ද ලබා තිබුණි. තවද මණ්ඩලයට අයත් මුළු වරලත් අලෙවිසැල් 111 ක් අතරින් අලෙවිසැල් 15 ක් පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පැවති අතර, සමාලෝචිත වර්ෂයේදී එම අලෙවිසැල් 15 න් රු. 399,287 ක අලාභයක් ලබා තිබුණි.



4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පොල් අලෙවිය සඳහා වූ නැඟවුම්කරුවන්ගෙන් අය විය යුතු සම්පූර්ණ ණය ශේෂය රු.12,893,012 ක් වූ නමුත් රු.5,821,542 ක් අයකර ගැනීම සඳහා පමණක් නීතිමය පියවර ගෙන තිබුණු අතර වසර 05 ක් ඉක්මවූ රු.4,555,949 ක ණයගැති ශේෂය අයකර ගැනීමට ප්‍රමාණවත් පරිදි කටයුතු කර නොතිබුණි.
- (ආ) පාරිතෝෂිත ගෙවීම් ප්‍රමාද වීම නිසා මණ්ඩලය විසින් සමාලෝචිත වර්ෂයේදී රු.251,450 ක මුදලක් අධිභාර ලෙස ගෙවා තිබුණි.
- (ඇ) ගොවිපල නිවාසවල පදිංචි සේවකයන්ගෙන් කිසිදු කුලියක් අයකර නොතිබූ අතර, විදුලිය හා ජලය පරිභෝජනය සඳහා ගාස්තු අයකිරීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැති බැවින් සමහර පදිංචිකරුවන්ගෙන් ගාස්තු අයකරන අතර සමහර පදිංචිකරුවන්ගෙන් ගාස්තු අයනොකරන බව නියැදි පරීක්ෂණවලින් අනාවරණය විය.
- (ඈ) ගොවිපල 4ක ඉඩම් අක්කර 187 ක් හා පර්චස් 24 ක් බාහිර පාර්ශවයන් විසින් අනවසරයෙන් අත්පත්කර ගෙන තිබුණු අතර, ඉන් අක්කර 151 ක්ම අත්පත්කර ගෙන ඇත්තේ 2013 හා 2014 වර්ෂවලදීය. මෙම ඉඩම් නැවත මණ්ඩලය වෙත අත්පත්කර ගැනීමට 2015 නොවැම්බර් 30 දින දක්වාම කළමනාකරණය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ඉ) ප්‍රත්‍යාගණිත වටිනාකම රු. 3,500,000 ක් වූ වාහන 04 ක් වර්ෂ 10 ක සිට භාවිතා කර තිබූ නමුත්, එහි අයිතිය පවරා ගැනීමට සමාලෝචිත වර්ෂය දක්වාම කටයුතු නොකොට සමාලෝචිත වර්ෂයේදී අවසන් ගිණුම් වලින් පමණක් ඉවත් කර තිබුණි.
- (ඊ) මණ්ඩලයට අයත් ගොවිපලවල තිබෙන නිවාස 70ක සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට මණ්ඩලය කටයුතු කර නොතිබුණි.



- (උ) 2015 ජුනි 16 දිනැති අංක අමප/15/0940/631/018 -1 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සීමාසහිත මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගමෙහි සියලුම සම්පත්, වත්කම් සහ කොටස් කළමනාකාරිත්වය මණ්ඩලය වෙත පැවරීමට තීරණය කර තිබුණද, ඒ පිළිබඳ මූල්‍ය ප්‍රකාශනයන්හි හෙළිදරව් කර නොතිබුණි.
- (ඌ) පාලනමය අයිතිය මණ්ඩලය සතු වූ හෙක්ටයාර් 10,542.64 ක ඉඩම්වල අයිතිය නිත්‍යානුකූලව මණ්ඩලය වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

කුන්තලේ උක් වගා භූමියේ අක්කර 1,000 ක ඉඩමක බඩඉරිගු ව්‍යාපෘතියක් වෙනුවෙන් වක්‍රීය අරමුදලක් ඇති කිරීමට නැගෙනහිර නවෝදය යටතේ 2007 ජුනි 28 දින මණ්ඩලය වෙත රු.මිලියන 37.55 ක් ලබා දී තිබුණි. එම ව්‍යාපෘතිය අසාර්ථක වීම හේතුවෙන් 2011 සැප්තැම්බර් 11 දින ඉඩම සීනි සමාගම වෙත පවරන අවස්ථාවේ බඩ ඉරිගු ව්‍යාපෘතිය යටතේ පැවති වක්‍රීය අරමුදලේ ඉතිරි මුදල් වන රු.17,549,342 ක් මහ බැංකුවේ අදහස් දැක්වීම් හා 2007 ජුනි 20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව මහා භාණ්ඩාගාරයට යොමු කළ යුතුව තිබුණද, එසේ සිදු නොකොට ඉන් රු.13,295,637 ක් පමණක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු යටතේ තැන්පත් කර තිබුණි.

4.4 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ

- (අ) 2013 වර්ෂයේදී මුද්‍රණය කරන ලද 2012 වර්ෂයට අදාළ පිටිවැය රු.401,500 ක් වූ කාර්යසාධන වාර්තා 550 ක් වැලිසර ගොවිපල ගබඩාවෙහි ඉතිරිවී තිබුණි.
- (ආ) සීමාසහිත ශ්‍රී ලංකා කුකුළු පාලන පුද්ගලික සංවර්ධන සමාගම සතුව තිබූ පර්කිනස් වර්ගයේ ධාරිතාව 50 – 60 Hz ක් වූ විදුලි ජනක යන්ත්‍රයක් 2014 දෙසැම්බර් 16 දින රු.25,000 ක ප්‍රවාහන වියදමක් දරා වැලිසර ගොවිපල වෙත ගෙනවිත් තිබුණු අතර, විගණිත දිනය වූ 2015 අප්‍රේල් 23 දින දක්වාම එයින් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොතිබුණි. මෙම විදුලි ජනක යන්ත්‍රය ගොවිපල වෙත ගෙන ඒමට හේතුව අනාවරණය නොතිබුණි.



- (ඇ) මාස 6 සිට අවුරුදු 15 ක කාල පරතරයක් දක්වා කිසිවෙකු පදිංචිවී නොමැති නමුත් පදිංචියට සුදුසු නිවාස 145 ක් හා පදිංචියට නුසුදුසු නිවාස 110 ක් පවතින බව විගණනයට නිරීක්ෂණය විය.
- (ඈ) 2005 වර්ෂයේ සිට හොරකුලේ ගොවිපල සතුව පැවති 2014 වර්ෂයේදී රු.800,000 ට නැවත අගයකරන ලද ලොරි රථයක් 2013 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට 2015 අගෝස්තු 30 දක්වාම ගොවිපලේ අක්‍රියව පැවතුණි.

4.5 හඳුනාගන්නා ලද පාඩු

මණ්ඩලය විසින් 2003 වර්ෂයේදී ගොවිත්ගේ භාරකාර අරමුදලින් රු.102,662,750 ක ණය මුදලක් ලබා ගෙන තිබුණු අතර, එය වර්ෂ 11 ක් තිස්සේ නිරවුල් කිරීමට කටයුතු නොකිරීම නිසා සමාලෝචිත වර්ෂය අවසානයට මුළු පොලිය රු.87,757,178 ක් සමග ගෙවිය යුතු සම්පූර්ණ මුදල රු.181,369,878 ක් වී තිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මණ්ඩලයේ කළමනාකරණ තනතුරු 22 ක් පුරප්පාඩුවී තිබුණ අතර, ඉන් තනතුරු 13ක්ම ගොවිපල කළමනාකරු තනතුරු වේ. තවද කළමනාකරණ සහකාර හා නුපුහුණු සේවකයින් 80 ක අතිරික්තයක් පැවතුණි.
- (ආ) අනුමත බඳවා ගැනීමේ කාර්ය පරිපාටිය අනුව සහකාර කළමනාකරු (මූල්‍ය) තනතුරෙහි නිලධාරීන් දෙදෙනෙකු සේවයෙහි නියුතුව සිටියදීත් සභාපතිගේ අනුමැතිය මත කොන්ත්‍රාත් පදනම මත ගණකාධිකාරීවරයෙකු 2014 නොවැම්බර් 17 දින මාස 03 ක කාලයක් සඳහා බඳවාගෙන තිබූ අතර, ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. මෙම නිලධාරියා සඳහා මසකට රු. 35,000 බැගින් දීමනාවක්ද ගෙවා තිබුණි.



(ඇ) 2014 නොවැම්බර් 12 දිනැති අංක 25/2014 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව මුදල් අයකැමි තනතුරක් සඳහා නිලධාරියෙකු බඳවා ගැනීමට 458 වැනි අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණු නමුත්, අනුමත කාර්ය මණ්ඩලයට මෙවැනි තනතුරක් ඇතුළත් කර නොතිබුණි.

(ඈ) බඳවා ගැනීමේ පරිපාටියෙහි දක්වා නොමැති සංචාරක බංගලා උපදේශක තනතුරක් වෙනුවෙන් කොන්ත්‍රාත් පදනම මත නිලධාරියෙකු 2014 අප්‍රේල් 01 දින බඳවාගෙන මාසයකට රු.40,000 බැගින් මාස 05 ක් සඳහා දීමනා වශයෙන් රු.200,000 ක් ගෙවා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීටීඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබුණේ 2015 නොවැම්බර් 04 දිනදීය.

5.2 සංයුක්ත සැලැස්ම

2003 ජූනි 02 දිනැති අංක පීටීඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1.1 , 5.1.3 වගන්ති හා 2014 පෙබරවාරි 11 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 5 ඡේදය ප්‍රකාරව පිළියෙල කරන ලද සංයුක්ත සැලැස්ම අධ්‍යක්ෂ මණ්ඩලය හා අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය සහිතව, මුදල් වර්ෂය ආරම්භ වීමට දින 15 කට පෙර විගණකාධිපතිවරයාට පිටපතක් සහිතව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළයුතු වුවත්, එසේ සිදුකර නොතිබුණි.



5.3 ක්‍රියාකාරී සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2014 පෙබරවාරි 11 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වනුලේඛයේ 5(2) ඡේදය ප්‍රකාරව සංයුක්ත සැලැස්ම පදනම් කරගෙන ඉදිරි මුදල් වර්ෂයේ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත වාණිජ ක්‍රියාකාරකම් ඇතුළත් කර ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතු නමුත් සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලය විසින් ගොවිපල 32 ක් සඳහා පමණක් ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කර තිබූ නමුත් මණ්ඩලයේ පවතින ව්‍යාපෘති හා මානව සම්පත් සංවර්ධන සැලැස්ම ඇතුළත් සමස්ත ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

(ආ) වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මෙහි දක්වා තිබුණු ගොවිපල 27 ක ව්‍යාපෘති 06 කට අදාළ ක්‍රියාකාරකම් 61 ක භෞතික ප්‍රගතිය ශුන්‍ය අගයක් ද, ගොවිපල 19 ක ක්‍රියාකාරකම් 40 ක් සටනේ භෞතික ප්‍රගතිය සියයට 50 කට වඩා අඩු අගයක් ද ගොවිපලවල් 12ක ක්‍රියාකාරකම් 15 ක ඉලක්කයන් කාර්යසාධන වාර්තාවට සටහන් කිරීමේදී ක්‍රියාකාරී සැලැස්මේ දක්වා තිබුණු ඉලක්කයන්ට වඩා අඩුවෙන් දක්වා එම ඉලක්කයන් ද සම්පූර්ණ කර නොතිබුණි. තවද ගොවිපලවල් 31 ක ක්‍රියාකාරකම් 293 ක ප්‍රගතිය වාර්ෂික කාර්යසාධන වාර්තාවේ ඇතුළත් නොවූ බැවින් එම ක්‍රියාකාරකම් සමාලෝචිත වර්ෂයේ ඉටුකර තිබේද යන්න පරීක්ෂා කළ නොහැකි විය.

5.4 අයවැය ලේඛනමය පාලනය

අයවැයගත සංඛ්‍යා හා තර්‍ය සංඛ්‍යා අතර විචලනයේ ප්‍රතිශතය සියයට 08 සිට සියයට 725 දක්වා වූ අතර, සමාලෝචිත වර්ෂයේ අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර නොතිබූ වැය විෂයයන් 24 ක් සඳහා රු.36,850,094 ක වියදමක් ප්‍රධාන කාර්යාලය හා ව්‍යාපෘති මගින් දරා තිබුණි. ඒ අනුව අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබූ බව විගණනයේදී නිරීක්ෂණය විය.



5.5 නොවිසඳී ඇති විගණන පේද

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2001 වර්ෂයේදී පිදියගම ගොවිපලෙන් අක්කර 150 ක් පුද්ගලයින් 98 දෙනෙකු විසින් අනවසර වගා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබුණු අතර, ඔවුන් ගොවිපලෙන් ඉවත් කිරීමට මණ්ඩලය අපොහොසත් වී තිබුණි.
- (ආ) මුදල් අඩුවීමක් ලෙස රු.53,363 ක මුදලක් කිරි ව්‍යාපෘතියේ ණයගැතියන් යටතේ දක්වා තිබුණද, ඊට හේතු අනාවරණය නොවීය.
- (ඇ) ගංවතුර සහනාධාර ලෙස දෙන ලද රු.1,135,000 ක මුදල රොසිටා ගොවිපලෙන් අයවිය යුතු ණයගැති ශේෂයක් ලෙස ලෙජර ගිණුම් හි දක්වා තිබුණද, මෙම මුදල පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයෙන් අයකරගත යුතු ශේෂයක් බැවින් 2014 වර්ෂයේදී ද එම මුදල අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර මණ්ඩලයේ සභාපතිවරයා වෙත යොමුකරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

- (අ) ස්ථාවර වත්කම් පාලනය
- (ආ) මෙහෙයුම් කළමනාකරණය
- (ඇ) මූල්‍ය කළමනාකරණය
- (ඈ) අයවැය පාලනය
- (ඉ) කාර්යමණ්ඩල පරිපාලනය

එච්.එම්.ගාමිණි විජේසිංහ

විගණකාධිපති

වාර්ෂික වාර්තාව
2014

2014 වසර සඳහා මානව
සම්පත් ක්‍රියාකාරකම



2014 වසර සඳහා මානව සම්පත් ක්‍රියාකාරකම

වාර්ෂික වාර්තාව 2014

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරකම් සහ පුහුණු වැඩසටහන් - 2014

2014 වසරේ දී පහත බඳවා ගැනීම් සිදුකරන ලදී .


නියෝජ්‍ය ගොවිපොල කළමනාකරු, සහකාර කළමනාකරු (කිරි), පශු වෛද්‍ය, සහකාර කළමනාකරු (අභ්‍යන්තර විගණන), කළමනාකරන සහකාර, කාර්යාල / ක්ෂේත්‍ර / පශු සම්පත්, රියදුරන්, ට්‍රැක්ටර් ක්‍රියාකරු, කාර්යාල සහයක, මුදල් අයකැම්, ඉන්කුබේටර් ක්‍රියාකරු සහ අලෙවි සහායක.

තාවකාලික පදනමේ සිටි සේවකයින් 114 දෙනෙකුට ස්ථිර පත්වීම ප්‍රදානය කරන ලදී. මණ්ඩලය වෙනුවෙන් දිගු කාලයක් සේවය කළ මෙම සේවක පිරිසට ගරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හැටන් නගරයේ දී පත්වීම ප්‍රදානය කරන ලදී.

ජා ප සං මණ්ඩලය විසින් පවත්වන ලද පුහුණු වැඩසටහන් - 2014

ජා ප සං මණ්ඩලය විසින් කාර්යාල පරිපාලනය, පොත් තැබීම, නිපුණතා සංවර්ධන වැඩසටහන් ආදී විවිධ මට්ටමේ පුද්ගලයන් සඳහා පුහුණු වැඩසටහන් 20 කට අධික සංඛ්‍යාවක් පවත්වනු ලැබ ඇත. මෙම පුහුණු වැඩසටහන් මණ්ඩලයට ඉතා වැදගත් වන්නේ එමගින් මණ්ඩලයේ කටයුතු කාර්යක්ෂමවීම හා මණ්ඩලයේ සේවකයින්ට සිය කටයුතු කාර්යශූර ලෙස කළමනාකරණය කර ගැනීමට විශිෂ්ට පුහුණුවක් ලැබෙන බැවිනි.

අනු අංකය	තනතුර	සේවක සංඛ්‍යාව	පුරුෂ	ස්ත්‍රී
1	නියෝජ්‍ය ගොවිපල් කළමනාකරු	11	11	0
2	සහකාර කළමනාකාර(අභ්‍යන්තර විගණන)	1	1	0
3	සහකාර කළමනාකාර (කිරි ව්‍යාපෘතිය)	1	1	0
4	පශු වෛද්‍ය	1	1	0
5	ගිණුම් නිලධාරී	2	1	1
6	මෙහෙයුම් හා අධීක්ෂණ නිලධාරී	1	0	1
7	කළමනාකරණ සහකාර	27	7	20
8	ක්ෂේත්‍ර/ පශු සහකාර	7	7	0
9	රියදුරු	7	7	0
10	ට්‍රැක්ටර් රියදුරු	1	1	0
11	අලෙවි සහායක	68	36	32
12	කාර්යාල සහායක	2	1	1
13	මුදල් අයකැමි	1	1	0
14	බීජ රක්තාගාර සහායක	1	1	0
	එකතුව	131	76	55



	පුහුණුව/වැඩමුළුව	දිනය	ඉදිරිපත් වන්නන්
1	පෞරුෂත්ව හා වෘත්තීය සංවර්ධනය පිළිබඳ වැඩමුළුවක් පැවැත්වීම	13-ජන-2014	ගොවිපොල කළමනාකරුවන්, අංශ ප්‍රධානීන්
2	ගොවිපොල කළමනාකරුවන් සඳහා පුහුණු වැඩසටහන් (පළතුරු සහ එළවළු වගා කිරීම)	21-පෙබ-2014	ගොවිපොල කළමනාකරුවන්
3	වාහන නඩත්තුව හා පැදවීම	22-පෙබ-2014	රියදුරන් 06
4	ව්‍යාපෘතීන් සඳහා සිසුන් යොමු කිරීම	19-මැයි-2014	ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලයේ සිසුවන්
5	බයෝගැස් ජීර්ණක ඉදි කිරීම් මෙහෙයුම් සහ නඩත්තුව පිළිබඳ පුහුණු වැඩසටහන්	24-මැයි-2014	01
6	ප්‍රවාහන කළමනාකරණ වැඩමුළුව	26-ජූනි-2014	01
7	2014 ජාතික මානව සම්පත් සමුළුව සඳහා සහභාගීත්වය	18-ජූනි-2014	02
8	ලංසු කැඳවීම් තක්සේරුව පිළිබඳ ප්‍රායෝගික කරුණු සම්බන්ධ දෛකින වැඩමුළුව	20-ජූනි-2014	01
9	කිරිගව පාලන නව තාක්ෂණික දැනුම පිළිබඳ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම	27-ජූනි-2014 11-ජූලි-2014	ක්ෂේත්‍ර නිලධාරීන්
10	ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය වාර්තාකරණ	26-ජූනි-2014	01
11	කාර්යාල සහයකයින් සඳහා නිපුණතා සංවර්ධන වැඩසටහන	28-ජූනි-2014	02
12	සමාජ සාර්ථකත්වය පැවරීම	21-ජූලි-2014	02
13	ව්‍යාපාරික ලියුම් ලිවීම පිළිබඳ දෛදින වැඩමුළුව	22-ජූලි-2014	02
14	දෘෂ්‍යාබාධිත පුද්ගලයින් සඳහා රෝදපුටු ස්ටිකර් මිලට ගැනීම සඳහා මිලගණන් කැඳවීම	23-ජූලි-2014	01
15	නිවාඩු ලිපිකරුවන්ගේ රාජකාරි හා වගකීම් පිළිබඳ දෛදින වැඩමුළුව	14-අගෝ-2014	01
16	රාජ්‍ය හා පුද්ගලික අංශවල පරිපාලන නිලධාරීන් සඳහා කාර්යක්ෂම කළමනාකරණ නිපුණතා පිළිබඳ දෛදින වැඩමුළුව	18-අගෝ-2014	01
17	වාහන ඇණි කළමනාකරණය	7-අගෝ-2014	01
18	කම්කරු නීතිය හා කාර්මික සබඳතා පිළිබඳ දෛදින වැඩමුළුව	4-සැප්-2014	01

19	ලංසු තක්සේරුවට අදාළ ප්‍රායෝගික කරුණු පිළිබඳ වැඩමුළුව	3-මැයි-2014	04
20	මුදල් රේගුලාසි 104 පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ වැඩමුළුව	26-සැප්-2014	03
21	කෘෂි ව්‍යාපාර නායකත්වය සඳහා විධායක ඩිප්ලෝමාව	18-මැයි-2014	03
22	ගිණුම්කරණයට අදාළ ව්‍යාපාර සම්පත් සැලසුම්කරණ විසඳුම් පිළිබඳ වැඩමුළුව	30-මැයි-14	06
23	මානව සම්පත් කළමනාකරණය හා ඵලදායිතා ඉහල නැංවීමේ පාඨමාලාව	25-මැයි-14	02
24	ගිණුම් ලිපිකරුවන්ගේ කාර්යාභාරය හා වගකීම් පිළිබඳ වැඩමුළුව	29-මැයි-14	02
25	ගව ආදී සතුන්ට වැලඳෙන ක්ෂය රෝගය පිළිබඳ පුහුණු වඩසටහන	13-නොවැ-14	03
26	රාසායනික සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්ෂණාගාර ආරක්ෂාව පිළිබඳ පුහුණු සම්මන්ත්‍රණය	29- 30 ඔක්තෝබර් 2014.	01

ජා ප සං ම විසින් පවත්වන ලද වෘත්තීය හා සමාජ වගකීම් පිළිබඳ වැඩසටහන්

වාර්ෂික වාර්තාව 2014

නව පත්වීම් ප්‍රදානය

නව පත්වීම් ප්‍රදානය පිළිබඳ උත්සවය ප්‍රින්ස් හෝටලයේ දී පැවැත්වුණි.

ධර්ම දේශනාවක් පැවැත්වීම

ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා සෑම මසකම පෝය දිනට පෙර ධර්ම දේශනාවක් පැවැත් වේ.

ලේ දන්දීමේ වැඩසටහන්

මෙය 2014 02 03 වැනිදා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.

5 - S ක්‍රමය සහ කාර්යාල පරිපාලනය

රාජකාරී ප්‍රමිතිවල ක්‍රියාශීලීත්වය හා කාර්යක්ෂමතාවය තහවුරු කිරීම සඳහා කාර්යාල පරිපාලනය සහ 5 - S ක්‍රමය පිළිබඳ ආරම්භක වැඩසටහන 2014. 02. 07 වෙනිදා ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

ඩෙංගු මර්දන වැඩසටහන

ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා සෑම මාස තුනකට වරක් ම ප්‍රධාන කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ මෙම වැඩසටහන ප්‍රධාන කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය විසින් ආරම්භකරන ලදී.

වෙසක් ධර්ම දේශනාව

වෙසක් ධර්ම දේශනාව හා දන්සැල 2014 මැයි 13 - 14 දිනවල සංවිධානය කරන ලදී.





ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
தேசிய கால்நடை வள அபிவிருத்தி சபை
National Livestock Development Board

No. 40, Nawala Road, Narahenpita, Colombo 05.

